



Ceylon Government Gazette

Published by Authority.

No. 5,760—FRIDAY, FEBRUARY 8, 1901.

PART I.—General: Minutes, Proclamations, Appointments,
and General Government Notifications.

PART II.—Legal and Judicial.

PART III.—Provincial Administration.

PART IV.—Marine and Mercantile.

PART V.—Municipal and Local.

Separate paging is given to each Part in order that it may be filed separately.

Part III. — Provincial Administration.

	PAGE		PAGE
Land Sales:—		Land Acquisition Notices ...	183
Western Province ...	168	Land Resumption Notices...	—
Central Province ...	171	Notices under Ordinance No. 1 of 1897...	<i>Suppl.</i>
Northern Province ...	—	Abstracts of Season Reports	—
Southern Province ...	172	Notices under "The Forest Ordinance"	—
Eastern Province ...	—	Sales of Arrack, Opium, and Toll Rents	195
North-Western Province ...	—	Miscellaneous Provincial and District Notices:—	
North-Central Province ...	—	Sales of Salt and Timber	—
Province of Uva ...	180	Notifications of Close Season, Infected Areas, &c.	—
Province of Sabaragamuwa ...	181	Specifications under "The Irrigation Ordinance"	—

LAND SALES IN THE WESTERN PROVINCE.

No. 1,890, W. P.

Colonial Secretary's Office,
Colombo, January 29, 1901.

ON Tuesday, March 26, 1901, at 12 noon, the Hon. the Government for the Western Province will put up to auction, at his office in Colombo, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Lot.	Name of Land.	Situation—Ragam pattu of Alutkuru korale south. Village—Panunugama. Name of Claimant.	Description.	Extent.		Upset Price per Acre. Rs.
				A.	R. P.	
E 655	Ambagahakumbura	Dikirikege Juse Appu and others	Paddy field	2	0 5	30
Village—Bopitiya.						
F 655	Kadolghadalupota	Crown	Swamp	1	0 32	15
7192	Ambagahakumbura	do.	do.	0	2 30	15
7193	—	do.	do.	0	3 26	15
G 655	Ambagahakumbura	Dikirikege Juse Appu and others	Paddy field	2	2 32	30
H 655	Wellabodakumbura	Bopearachhige Manuel and others	do.	3	3 13	30
I 655	Bopitabokkekumbura	Crown	Swamp	15	3 26	15
J 655	Wellabodakumbura	do.	do.	3	0 24	15
K 655	Wetakeyagahadalupota	do.	do.	8	1 35	15
L 655	Wellabodakumbura	do.	do.	7	1 6	15
M 655	Patukumbura	do.	do.	9	1 4	15
N 655	Wellabodakumbura	do.	do.	6	1 26	15

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent. A. R. P.	Upset Price per Acre. Rs.
O 655	Madawaladalupotakumbura	Crown	Swamp	4 0 16	15
P 655	Talgahakumbura	do	do.	3 2 4	15
Q 655	Ehetugahakumbura	do.	do.	5 2 34	15
R 655	Hunganwelakumbura	do.	do.	2 0 29	15
S 655	Do.	do.	do.	9 0 15	15
Preliminary plan 10,273. Situation—Ragam pattu of Alutkuru korale south. Village—Nugape.					
7671	Muturajawela	—	Swamp	10 2 17	15
7672	Do.	—	do.	10 1 0	15
Preliminary plan 10,276. Situation—Ragam pattu of Alutkuru korale south. Village—Nugape.					
7673	Muturajawela	Crown	Swamp	12 0 37	15
7674	Do.	Bastiankoralalage Juse Rodrigo and others	Paddy field	0 0 15	15
7675	Do.	do.	do.	0 0 11	15
7676	Do.	do.	do.	0 0 4	15
7677	Do.	do.	do.	0 0 9	15
7678	Do.	Crown	Swamp	12 1 24	15
7679	Do.	Bastian Koralalage Juse Rodrigo	Paddy field	0 0 16	15
7680	Do.	Bastian Koralalage Mathes Rodrigo	do.	0 0 8	15
7681	Do.	do.	do.	0 0 10	15
7682	Do.	Crown	Swamp	10 0 14	15
7683	Do.	do.	do.	4 1 31	15
7684	Do.	Bastian Koralalage Mathes Rodrigo	Paddy field	0 2 2	15

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Hon. the Government Agent, Western Province.

By His Excellency the Governor's command,

W. T. TAYLOR,
Acting Colonial Secretary.

No. 1,890, W. P.

වමී 1901 ක්වු ජනවාරි මස 29 වෙනි දින කොළඹ
වෙහෙසකාරිප්ලන්තාන්තේස්සේ කන්තෝරුවේදී.

බස්නාහිර දිසාමේ වංශාධිපති ආණ්ඩුවේ ඒජන්තවරයාන්තේස්සේ විසින් මෙහි පහත සඳහන්වූ ආණ්ඩුව සන්
කක ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වමී 1901 ක්වු මාර්තු මස 26 වෙනි දිනවු අභ්‍යරුවාද දවල්
120 කොළඹ කවිවේරියේදී වෙන්දේසිකර විකුණනට යෙදෙනවා ඇත.

සිතියම 10,098. පිහිටීම දකුණු අර්ධකුරුකොරලේ රහම්පත්තුව. ගම—පවුනුගම. අක්කර
මකක. සක මිල

කො.	ඉඩමේ නම.	අයිතිකම් කියන්නා.	අන්දම.	අ. රු. ප.	රු.
E 655	අඹගහකුඹුර	දිකිරිකැගේ ජුසේප්ප්ප සහ තවත් ගම—බෝපිටිය.	කුඹුර	2 0 5	30
F 655	කඩොල්ගහදළපොත	ආණ්ඩුව	මඩවගුර	1 0 32	15
7192	අඹගහකුඹුර	එම	එම	0 2 30	15
7193	—	එම	එම	0 3 26	15
G 655	අඹගහකුඹුර	දිකිරිකැගේ ජුසේප්ප්ප සහ තවත්	කුඹුර	2 2 32	30
H 655	වැල්ලබොඩකුඹුර	බෝපේආරච්චියේ මනුවෙල් සහ තවත්	එම	3 3 13	30
I 655	බෝපිටිබොක්කේකුඹුර	ආණ්ඩුව	මඩවගුර	15 3 26	15
J 655	වැල්ලබොඩකුඹුර	එම	එම	3 0 24	15
K 655	වැටකෙසියාගහදළපොත	එම	එම	8 1 35	15
L 655	වැල්ලබොඩකුඹුර	එම	එම	7 1 6	15
M 655	පතුකුඹුර	එම	එම	9 1 4	15
N 655	වැල්ලබොඩකුඹුර	එම	එම	6 1 26	15
O 655	මඩවලදළපොතේකුඹුර	එම	එම	4 0 16	15
P 655	තලගහකුඹුර	එම	එම	3 2 4	15
Q 655	ඇගාටුගහකුඹුර	එම	එම	5 2 34	15
R 655	සුන්ගන්වෙලකුඹුර	එම	එම	2 0 29	15
S 655	එම	එම	එම	9 0 15	15
සිතියම 10,273. ගම—නුගපේ.					
7671	මුතුරජවෙල	—	මඩවගුර	10 2 17	15
7672	එම	—	එම	10 1 0	15
සිතියම 10,276.					
7673	මුතුරජවෙල	ආණ්ඩුව	මඩවගුර	12 0 37	15
7674	එම	බස්නාහිරකෝරලයේ ජුසේප්ප්ප සහ තවත්	කුඹුර	0 0 15	15
7675	එම	එම	එම	0 0 11	15
7676	එම	එම	එම	0 0 4	15
7677	එම	එම	එම	0 0 9	15
7678	එම	ආණ්ඩුව	මඩවගුර	12 1 24	15
7679	එම	බස්නාහිරකෝරලයේ ජුසේප්ප්ප	කුඹුර	0 0 16	15
7680	එම	එම මහෙස් රුද්ද	එම	0 0 8	15
7681	එම	එම	එම	0 0 10	15

නො.	ඉඩමේ නම.	අයිතිකම් කියවතා.	අන්දම.	අ. රු. ප.	අක්කර මහක. සක මිල. රු.
7682	මුතුරක්වෙල	ආණ්ඩුව	මඩවගුර	10 0 14	15
7683	එම	එම	එම	4 1 31	15
7684	එම	බස්නියන්කෝරලගේ මනෙස් රුද්ද	කුඹුර	0 2 2	15

මෙම ඉඩම ගැණ වැඩිදුර කාරණා සර්වේසර්වනර්ජිවනාත්මයෙන්ද, විකිනීමේ කොන්දේසි ගැන බස්නාහිර-දිසාවේ වංශාධිපති ආණ්ඩුවේ ඒජන්තරාජ්‍යාත්මයෙන්ද දැනගත්ව පුළුවන.

ගරුකර ආණ්ඩුකාර උතුමානන්වතන්සේගේ ආඥාවලෙස,
 ඩබ්ල්. ඩබ්ල්. ඩබ්ල්. ඩබ්ල්.
 වැඩබලන මහා සක්‍රිකාරීන් වහන්ස.

No. 1,891, W. P.

Colonial Secretary's Office,
 Colombo, January 29, 1901.

ON Tuesday, March 26, 1901, at 12 noon, the Hon. the Government Agent for the Western Province will put up to auction, at his office in Colombo, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Lot.	Name of Land.	Situation—Ragam pattu, Alutkuru korale south Village—Makewita. Name of Claimant.	Description.	Extent. A. R. P.	Upset Price per Acre. Rs.
E 720	Kirimaluwetotuwa	Crown	Swamp	0 1 11	60
8317	Do.	do.	Pond	2 0 6	40
Preliminary plan 10,384. Situation—Ragam pattu Alutkuru korale south. Village—Hambagama.					
L 719	Bakmigahakumbura	S. Paulu Fernando and others	Paddy field	1 1 22	100
M 719	Do.	S. Paulu Fernando	do.	0 3 29	100
N 719	Bakmigahaliyadde	Andige Selanchi	do.	0 0 39	100
O 719	Bakmigahakumbura	Andige Bastian Fernando and another	do.	1 1 30	100
P 719	Kebellagahakumbura	S. Rogana and another	do.	1 1 3	100
Q 719	Do.	A. Abelino	do.	1 0 5	100
R 719	Do.	A. Constantino Silva	do.	0 3 0	100
S 719	Do.	A. Constantino Silva and another	do.	0 2 16	100
Preliminary plan 10,275. Situation—Ragam pattu, Alutkuru korale south. Village—Kalaeliya.					
O 696	Gorakagahakumbura	T. Joronimus Edirisinghe and others	Swamp	10 0 19	30
P 696	Do.	do.	Paddy field	2 1 26	60
Q 696	Do.	do.	do.	0 2 18	60
Preliminary plan 377. Situation—Adikari pattu, Siyane korale west. Village—Gonahena.					
F 111	Munamalghawatta	M. Peris Perera and others	Garden	5 1 33	50
L 111	Do.	Heirs of M. Peris Perera and others	do.	1 0 15	25

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale the from Hon. the Government Agent, Western Province.

By His Excellency the Governor's command,
 W. T. TAYLOR,
 Acting Colonial Secretary.

No. 1,891, W. P.

වර්ෂ 1901 ජනවාරි මස 29 වෙනි දෙනෙදාදාම
 මහසෙක්‍රිකාරීජිවනාත්මයෙන් කන්තෝරුවෙදී.

බස්නාහිර දිසාවේ වංශාධිපති ආණ්ඩුවේ ඒජන්තරාජ්‍යාත්මයෙන් විසින් මෙහි පහත දැක්වෙන ආණ්ඩුව සන්තක ඉඩම් ආණ්ඩුවේ නියෝගවලට ප්‍රකාරයට වර්ෂ 1901 ජනවාරි මස 26 වෙනි දිනට අහගරුවාද දවල් 12ට කොළඹ කවිචේරියේදී වෙන්දේසිකර විකුණන්නට යෙදෙනවා ඇත.

නො.	ඉඩමේ නම.	අයිතිකම් කියවතා.	අන්දම.	අ. රු. ප.	අක්කර මහක. සක මිල. රු.
E 720	කිරිමුවෙල කොටුව	ආණ්ඩුව	—	0 1 11	60
8317	එම	එම	පොකුන	2 0 6	40
සිතියම 10,384. ගම—හම්බාගම.					
L 719	බක්මිගහකුඹුර	ස. පාට්ට ප්‍රනාන්දු සහ තවත්	කුඹුර	1 1 22	100
M 719	එම	එම	එම	0 3 29	100
N 719	බක්මිගහලියද්ද	ආභිගේ සෙලෙන්නි	එම	0 0 39	100
O 719	බක්මිගහකුඹුර	ආභිගේ බස්නියන් ප්‍රනාන්දු සහ කෙනෙක්	එම	1 1 30	100
P 719	කෑබැල්ලගහකුඹුර	ස. රෝස්නා සහ කෙනෙක්	එම	1 1 3	100
Q 719	එම	අ. අබ්දුලි	එම	1 0 5	100
R 719	එම	අ. කොන්සන්තීන් සිල්වා	එම	0 3 0	100
S 719	එම	අ. කොන්සන්තීන් සිල්වා සහ කෙනෙක්	එම	0 2 16	100

කො.	ඉඩමේ නම.	අයිතියකට කීයන්තා.	අන්දම.	මහක. අ. රු. ප.	අක්ෂර සහ මිල. රු.
		සිතියම 10,275. ගම—කලුපිලිය.			
O 696	සොරකකොකුඹුර	ම. සේරෝනිමස් එදිරිසිංහ සහ තවත්	කුඹුර	10 0 19	30
P 696	එම	එම	එම	2 1 26	60
Q 696	එම	එම	එම	0 2 18	60
E 111	සිතියම 377. පිහිටීම ඛස්තාගිරි සිංහාකෝරලේ අදිකාරිපත්තුව.	ම. පිරිස් පෙරු සහ තවත්	ගම—ගෝනගේග.	5 1 33	50
L 111	මුතලේගතවත්ත	ම. පිරිස් පෙරුගේ උරුමක් කාරයෝ සහ තවත්	එම	1 0 15	25

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේඤ්චකරුලුත්තාත්සේනෙත්ද, විකිනීමේ කොන්දේසි ගැණ ඛස්තාගිරි දිසාවේ වංශාධිපති ආණ්ඩුවේ එජන්තලුත්තාත්සේනෙත්ද දැනගත්ව පුළුවන.

ගරුකර ආණ්ඩුකාර උතුමානත්වගත්සේනෙත් අඟු වලස, බිම්පු. පී. මේලර්, වැඩබලන මහසෙකුකාරීස් මමස.

No. 1,892, w. p.

Colonial Secretary's Office,
Colombo, January 29, 1901.

ON Tuesday, March 19, 1901, at 12 noon, the Hon. the Government Agent for the Western Province will put up to auction, at his office in Colombo, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Lot.	Village.	Name of Land.	Name of Defaulter.	Extent. A. R. P.	Upset Price per Acre. Rs.
8758	Mabula	Karandawalalanda	Tanippulige Sadris Appu	0 1 10	10
9121	Eswatta	Godellalandewatta	Mahawedage Gabo Naide	0 1 15	10
9122	Do.	do.	do.	0 1 3	10
9478	Ogodapola	Kinagahadeniya	Ismail Lebbe Marikar Segu Lebbe	1 3 20	20
Z 753	Tibbotugoda	Ketakelagahalanda	Andiage Santiago Fernando	0 0 8	10
7363	Godigomuwa	—	Mr. Chas. P. Brodie	4 1 14	30
6608	Udagama	Horagahalanda	Kodikarage Don Charlis Appuhamy	1 1 24	20
9288	Oruwala	Kirimeti alias Tunmoderawita	P. Don Juanis Naide and another	2 0 30	30
38	Pitipana	Acharigehena	Henadirage Batchappu	3 0 35	20
42	Do.	Galpottekele	Madapatage Siman Appu	0 2 36	20
9287	Diddeniya	Dummalalanda	Dangallage Don Paules Appuhamy	4 1 22	20
Z 316	Padukka	Madatiyagahawatta	Godellage or Vitanage Agilis	3 0 17	20
N 148	Mabula	Illukpotadeniya	Iddamalgodage Hendappu	1 1 23	20
O 148	Do.	do.	Iddamalgodage legis and others	2 2 21	20
888	Uggala	Kalugalamullelanda	Gamage Pilippu Appu	0 2 11	20
M 180	Udagama	Kelagahawatta	Keragalahakuruge Sella	0 1 7	20
V 332	Kahahena	Gorakagahawatta	Iddamalgodage Lewis Appu	1 2 7	20
R 190	Welikama	Kahatagahawatta	Rupasinarachchige Rapiel Appu	0 1 33	20
A 238	Mawatagama	Galdolawatta	Sudasinge Coronis and others	2 3 16	20
204	Hokandara	Wewakumbureowita	Weragalage Don Carolis and another	8 0 38	20
T 627	Padukka	Kekunagahawatta	Kotalawalagamage Heratsingho and others	1 0 32	20
U 627	Do.	do.	do.	1 1 27	20
9307	Mabula	Illukpottewatta	Iddamalgodage Juanis Appu	1 3 34	20
N 672	Boralesgomuwa	Kinagahaowitadeniya	Galhenage Leonora Perera	0 0 5.50	20
H 332	Udupila	Etaheraliyagahawatta	Kuruppu Arachchige Don Isaac Appuhami	1 0 18	20

Lot.	Village.	Name of Land.	Name of Defaulter.	Extent.			Upset Price per Acre. Rs.
				A.	R.	P.	
G 623	Arukwatta	Preliminary plan 9,807. Kahatagahawatta	Situation—Meda pattu of Hewagam korale. Kalupahanage Justinahamy of Kurugala	1	3	21	20
96	Hisella	Preliminary plan 9,333. Gonagahawatta	Situation—Gangaboda pattu of Siyane korale. Egodage Henchina	1	2	14	20
904	Uggala	Preliminary plan 4,667. Ihalawalawatta	Situation—Meda pattu of Hewagam korale. U. Podinonahamy and others	0	2	37	20
A 403	Dedigomuwa	Preliminary plan 6,162. Potugakele	Situation—Palle pattu of Hewagam korale. Galhenahakuruge Babiya	1	0	6	20
501	Pitipana	Preliminary plan 7,121. Porakeyahena	Situation—Palle pattu of Hewagam korale. Wannige Lodanis	1	0	12	20
75	Mampe	Preliminary plan 7,552. Meedinnawatta	Situation—Palle pattu of Salpiti korale. Katriachchige Esonchihamy and others	1	2	25	20
6536	Meriyagala	Preliminary plan 9,785. Meriyagallalanda	Situation—Meda pattu of Hewagam korale. Kalatuge Amaris of Miriyagala	9	1	17	40
J 623	Welikanna	Preliminary plan 9,808. Galpottelandawatta	Situation—Udugaha pattu of Hewagam korale. Jalatachige Kalistinu	0	1	13	20
6602	Do.	Galpottelandahena	Kudagamage Domingo Appu	1	1	26	20
K 623	Do.	Galpottelandawatta	do.	0	0	18	20
6638	Panagoda	Preliminary plan 9,837. Kosgahalanda	Situation—Palle pattu of Hewagam korale. Jayasinhe Arachchige Don Carolis Allis	5	0	0	30
6639	Do.	do.	do.	0	0	23	30
6640	Do.	do.	do.	1	1	39	30
6719	Homagama	Preliminary plan 9,896. Kahatagahalanda	Situation—Palle pattu of Hewagam korale. Wanniachchige Menikhami	1	0	9	20
6720	Do.	Kahatagahawatta	Uggalage Analis Appu	1	2	23	20
W 753	Bollata	Preliminary plan 10,734. Ketakelagahalanda	Situation—Ragam pattu of Alutkuru korale. Hettiarachchige Jokinu Appu	0	3	31	20
X 753	Do.	do.	do.	1	1	16	20
4818	Kahahena	Preliminary plan 5,196. Kahatagahawatta	Situation—Udugaha pattu of Hewagam korale. Lihinikaduge Davit and another	7	3	0	30
4823	Do.	Wellabodakottuwa	Lihinikaduge Siman and another	0	2	22	30
4836	Do.	Milladanelanda	Welikana Mohottige Harmanis and others	8	0	0	30
4838	Do.	Alubogahalanda	Kannanpellige Julis and another	1	2	31	30
W 622	Arukwatta	Preliminary plan 9,803. Kahatagahawatta	Situation—Meda pattu of Hewagam korale. Habarakadage Amaris	0	2	13	30
X 622	Do.	do.	do.	0	2	20	30
A 623	Do.	Udakumburelandawatta	Kuruppuge Wellon Appu	1	0	5	30
B 623	Do.	Kahatagahawatta	Singappulige Mohotti and another	1	0	39	30
508	Pitipana	Preliminary plan 7,121. —	Situation—Palle pattu of Hewagam korale. Pitipana Achige Babahami and another	5	2	23	20

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Hon. the Government Agent, Western Province.

By His Excellency the Governor's command,
W. T. TAYLOR,
Acting Colonial Secretary.

No. 1,892, W. P.

වම් 1901 ක්වු ජනවාරි මස 29 වෙනි දින කොළඹ මහලේකුතුරුපුත්තොත්තේ කන්කෝරුවේදී.

බඳුකාරී දිනෙහි වංශාචාර්ය ආණ්ඩුවේ ඒජන්තවරුන්ගේ විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සත්කම් ඉඩම් ආණ්ඩුවේ කියෝත්තල ප්‍රකාරයට වම් 1901 ක්වු මාර්තු මස 19 වෙනි දිනට අගතරුවාද දවල් 12ට කොළඹ කවිවෙරේදී වෙන්දේසිකර විකුණන්නට යෙදෙන්නවා ඇත.

සිතියම 10,530. පිහිටීම සේවාගම්කෝරලේ උඩුගහපත්තුව.

කො.	මම.	ඉඩමේ නම.	කෙසෙහි අයගේ නම.	අ. රු. ප.	රු.
8758	මාමුල	කරදවලලත්ද	කන්කිපුල්ලියේ සේදිස්අප්පු	0	1 10
9121	ඇස්වත්ත	කොච්චලේලත්දේවත්ත	මහවෙදගේ ගඬෝකසිදේ	0	1 15
9122	එම	එම	එම	0	1 3
9478	මිකොටපොල	සිතියම 10,768. සීතගහදෙණිය	පිහිටීම සිංහාකෝරලේ මැදපත්තුව. ඉස්මායිල්ලොඩිමේ මරික්කාර් සේගුලොඩිමේ	1	3 20
Z 753	කිම්බොවුකොඩ	සිතියම 10,734. සීතවිම දකුණු අවන්කුරුකෝරලේ රුහම්පත්තුව. කැටකැලකලත්ද	ආච්චාගේ සත්තිගාලු ප්‍රනාන්දු	0	0 8
7363	කොච්චොවුට	සිතියම 3,531. පිහිටීම සල්පිටිකෝරලේ පල්ලේපත්තුව.	මාර්ල්ස් පී. බ්‍රෝඩ් මහත්මයා	4	1 14
6608	උඩගම	සිතියම 9,819. පිහිටීම සේවාගම්කෝරලේ මැදපත්තුව. කොට්කාරගේ දෙත් මාර්ල්ස්	අප්පුකාමී	1	1 24

නො.	ගම.	ඉඩමේ නම.	නෙගෙවි අයගේ නම.	අක්කර	
				මහත. අ. රු. ප.	ගක මිල. රු.
9288	බරුවල	සිතියම 10,703/24. කීර්මැටි හොහොත් තුන් ප. දොන් ජුවානිස් නයිදේ සහ මෝදරම්පිටි කෙනෙක්		2 0 30	30
38	පිටිපත එම	ආචාර්යාභේත ගල්පොත්තේකැලේ	සිතියම 7,121. ගෙනදිරගේ බවප්පු	3 0 35	20
42			වමපාතගේ සිමන්දප්පු	0 2 36	20
9287	දිද්දෙතිය	සිතියම 10,701. පිහිටිම සේවාගම්කෝරලේ උඩුගහපත්තුව. දුම්මලලත්ද	දන්ගල්ලගේ දොන් පමිලිස් අප්පුහාමි	4 1 22	20
Z 316	පාදුක්ක	සිතියම 3,312 පිහිටිම සේවාගම්කෝරලේ මැදපත්තුව. මදිවිගහපත්ත	ගොඩැල්ලේගේ නොහොත් විතානගේ අහිලිස්	3 0 17	20
N 148	මාමුල එම	සිතියම 4,839. පිහිටිම සේවාගම්කෝරලේ උඩුගහපත්තුව. ඉඵක්පොත්තේදෙතිය එම	ඉද්දමල්ගොඩගේ ගෙයදප්පු	1 1 23	20
O 148			නේතිස් සහ තවත්	2 2 21	20
888	උත්ගල්ල	සිතියම 4,667. පිහිටිම සේවාගම්කෝරලේ මැදපත්තුව. කඵගලමුල්ලේද	ගමගේ පිලිප්පුඅප්පු	0 2 11	20
M 180	උඩගම	සිතියම 5,001. කැලගහපත්ත	කැරගලහකුරුගේ සෙල්ලා	0 1 7	20
V 232	කහසේන	සිතියම 5,196. පිහිටිම සේවාගම්කෝරලේ උඩුගහපත්තුව. ගොරකහපත්ත	ඉද්දමල්ගොඩගේ එවිස්අප්පු	1 2 7	20
R 190	වැලිකන්ත	සිතියම 5,041. කහවගහපත්ත	රූපසිංආරච්චිගේ රපිලේඅප්පු	0 1 33	20
A 238	මාවතගම	සිතියම 3,136. පිහිටිම සේවාගම්කෝරලේ පල්ලේපත්තුව. ගල්දෙලවත්ත	සුදසිත්ගේ කොරනිස් සහ තවත්	2 3 16	20
204	හෝකන්දර	සිතියම 5,583. වැවකුමුරේම්පිට	මේරගලගේ දොන් කරෝලිස් සහ ඉ. දොන් ජේහානිස්	8 0 38	20
T 627	පාදුක්ක	සිතියම 9,867. පිහිටිම සේවාගම්කෝරලේ මැදපත්තුව. කැකුනගහපත්ත	කොතලාවලගමගේ හෙරත් සිංඤ්ඤා සහ තවත්	1 0 32	20
U 627	එම	එම	එම	1 1 27	20
9307	මාමුල	සිතියම 10,724. පිහිටිම සේවාගම්කෝරලේ උඩුගහපත්තුව. ඉඵක්පොත්තේ වත්ත	ඉද්දමල්ගොඩගේ ජුවානිස්අප්පු	1 3 34	20
N 672	බොරලැස්ගොමුව	සිතියම 10,197. පිහිටිම සල්පිටිකෝරලේ පල්ලේපත්තුව. කිතගහම්පිට දෙතිය	ගල්පේතගේ ලිගනෝරු පෙරු	0 0 5-50	20
H 332	උඩුපිල	සිතියම 7,314. පිහිටිම සිහනැකෝරලේ අදිකාරිපත්තුව. ඇවගෙරලිගහන වත්ත	කුරුප්පු ආරච්චිගේ දොන් අපි සෙක් අප්පුහාමි	1 0 18	20
G 623	අරුක්වත්ත	සිතියම 9,807. පිහිටිම සේවාගම්කෝරලේ මැදපත්තුව. කහවගහපත්ත	කඵපහනගේ ජුස්තිනාහාමි (කුරුගල)	1 3 21	20
96	කිස්ඇල්ල	සිතියම 9,333. පිහිටිම සිහනැකෝරලේ ගහබොඩපත්තුව. හෝතගහපත්ත	එගොඩගේ ගෙනවිතා	1 2 14	20
904	උත්ගල්ල	සිතියම 4,667. පිහිටිම සේවාගම්කෝරලේ මැදපත්තුව. ඉහලවලවත්ත	උත්ගලගමගේ පොසිඤ්ඤාහාමි දුලියානාහාමි සහ තවත්	0 2 37	20
A 403	දුඹිගොමුව	සිතියම 6,162. පොකුගල්කැලේ	ගල්පේතහකුරුගේ බණිතා	1 0 6	20
501	පිටිපත	සිතියම 7,121. පිහිටිම සේවාගම්කෝරලේ පල්ලේපත්තුව. පොරකෙයිසාභේත	වන්නිගේ ලොදනිස්	1 0 12	20
75	මාමපේ	සිතියම 7,552. පිහිටිම සල්පිටිකෝරලේ පල්ලේපත්තුව. මිදිත්තවත්ත	කත්තිච්චිගේ ඉසොන්මිහාමි සහ තවත්	1 2 25	20
6536	මිරිසන්තල	සිතියම 9,785. පිහිටිම සේවාගම්කෝරලේ මැදපත්තුව. මිරිසන්තල උත්ද	කලමුගේ අචාරිස්, (මිරිසන්තල)	9 1 17	40
J 623	වැලිකන්ත	සිතියම 9,808. පිහිටිම සේවාගම්කෝරලේ උඩුගහපත්තුව. ගල්පොත්තේලත්ද	ජලුත්ආච්චිගේ කලිස්නිහු	0 1 13	20
6602	එම	එම සේන	කුඩාගමගේ මුම්.ඉඅප්පු	1 1 26	20
K 623	එම	එම වත්ත	එම	0 0 18	20
6638	පතාගොඩ	සිතියම 9,837. පිහිටිම සේවාගම්කෝරලේ පල්ලේපත්තුව. කොස්ගහලත්ද	ජයසිංආආරච්චිගේ දොන් කරෝලිස් අල්ලිස්	5 0 0	30
6639	එම	එම	එම	0 0 23	30
6640	එම	එම	එම	1 1 39	30

කො.	ගම.	ඉඩමේ නම.	කෙරෙහි අයගේ නම.	ඉ. රු. ප.	අක්කර සහ මිල.
සිතියම 9,896.					
6719	කෝමගම	කහවගහලන්ද	වන්නිආච්චිගේ මැනිකාසාමි	1 0 9	20
6720	එම	එම වත්ත	උත්තලගේ අනේලීස්අප්පු	1 2 23	20
සිතියම 10,734. පිහිටීම අළුත්කුරුකෝරලේ රාගම්පත්තුව.					
W753	බොල්ලන	කැවකැලගහලන්ද	හෙට්ටිආරච්චිගේ ජෝකිනුඅප්පු	0 3 31	20
X 753	එම	එම	එම	1 1 16	20
සිතියම 5,196. පිහිටීම හේවාගම්කෝරලේ උඩගහපත්තුව.					
4818	කහගේන	කහවගහවත්ත	ලීනිනිකඩුගේ දැවිත් සහ කෙහෙක්ක	7 3 0	30
4823	එම	වෙලබොඩකොටුව	එම සිමන් සහ කෙහෙක්ක	0 2 22	30
4836	එම	මිල්ලදනේලන්ද	වැලිකනමොහොට්ටිගේ හර්මානීස් සහ තවත්	8 0 0	30
4838	එම	අළුබෝගහලන්ද	කනන්පැල්ලගේ ජූලීස් සහ කෙහෙක්ක	1 2 31	30
සිතියම 9,803. පිහිටීම හේවාගම්කෝරලේ මැදපත්තුව.					
W622	අරුක්වත්ත	කහවගහවත්ත	හබරකඩගේ අමාරිස්	0 2 13	30
X 622	එම	එම	එම	0 2 20	30
A 623	එම	උඩකඩුරේලන්දේවත්ත	කුරුප්පුගේ වෙළුන්අප්පු	1 0 5	30
B 623	එම	කහවගහවත්ත	සිංහප්පුලීගේ මොහොට්ටි සහ කෙහෙක්ක	1 0 39	30
සිතියම 7,121. පිහිටීම හේවාගම්කෝරලේ පල්ලේපත්තුව.					
508	පිටිපහ	—	පිටිපහආච්චිගේ බඩාගාමි සහ කෙහෙක්ක	5 2 23	20

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේශ්චරිතයන්ට පත්කරනු ලබන බවට ප්‍රථමයෙන්, විකිණීමේ කොන්දේසි ගැණ බස්නාහිර දිසාවේ වංශාධිපති ආණ්ඩුවේ ඒජන්තයන්ට පත්කරනු ලබන බව දැනගත්ව පුළුවන.

ගරුකර ආණ්ඩුකාර උතුරුමානවත්තස්සේ ආඥාව ලෙස,
බබ්ලේ. පී. වෙලර්,
වැඩබලන මහසෙත්‍රකාරීස් මමිය.

No. 1,893, w. p. Colonial Secretary's Office, Colombo, January 31, 1901.

ON Tuesday, March 26, 1901, at 12 noon, the Hon. the Government Agent for the Western Province will put up for sale or settlement, at his office in Colombo, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Twenty-seven allotments of land situated in the Alutkuru and Hapitigam korales of the Negombo District of the Western Province.

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent. A. R. P.	Upset Price
					per Acre. Rs. c.
Preliminary plan 7,617. Village—Delwagura.					
F 377	Galawala-agarewatta	H. Juanis Sinno and another	Garden	4 1 11	50 0
G 377	do.	do.	do.	0 2 1	150 0
H 377	do.	H. Jacolis Perera and another	do.	1 2 25	150 0
Preliminary plan 9,923. Village—Akaragama.					
B 630	Ambagahena	M. Andiya	Cocoanut and jungle	0 3 14	50 0
Preliminary plan 7,804. Village—Nalapaha.					
O 409	Mahakumbura	N. Samaneris Appuhamy	Paddy field 1/10	6 1 23	6 0*
P 409	Ambagahakumbura	N. Don Samel and others	do.	1 3 33	6 0*
Q 409	Mahakumbura	do.	do.	0 3 33	3 50*
R 409	Mahakumburapillewa	N. Charles Appuhamy	Few arecanut trees	0 0 5	30 0
S 409	do.	do.	Three cocoanut trees	0 0 15	50 0
T 409	do.	do.	Pillewa	0 0 22	15 0
U 409	Millagahakumbura	N. Don Samel Appuhamy and others	Paddy field 1/10	4 1 0	13 50*
V 409	Paragahakumbura	N. Samaneris Appuhamy and others	do.	3 3 15	11 0*
W 409	Paragahadeniya	do.	Pillewa	0 2 39	10 0
X 409	Kekunagahakumbura	W. Hendrik Appuhamy	Paddy field 1/10	4 0 5	13 50*
Preliminary plan 10,883. Village—Galoluwa.					
U 797	Kongahawatta	I. L. M. Marikkar	Old garden	0 3 31	3 50*
V 797	do.	Saramma and others	Garden	0 0 30	50 0
Preliminary plan 10,664. Village—Kotadeniyawa.					
9211	Bulugahalanda	K. Welun Appu and another	Garden	9 0 10	100 0
Preliminary plan 10,890. Village—Maladeniya.					
9902	Dewalakele	Villagers	Jungle	1 1 24	10 0
9903	do.	S. Uparis Perera	Cocoanut plants	1 0 7	50 0
Preliminary plan 10,256. Village—Pitipana.					
654	Pokunabodawatta	D. Anthony Perera	Cocoanut 3 years old	1 1 12	20 0
657	do.	Crown	Claimed	0 1 11	50 0
658	do.	do.	do.	0 3 27	10 0

* Fees due for certificate of quiet possession.

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent. A. R. P.	Upset Price
					per Acre Rs. c.
659	Alamba	Crown	Claimed	2 3 1	10 0
685	Pokunakodakumbura	K. Anthony Fernando	do.	1 1 35	10 0
687	Pokunabodawatta	Crown	do.	1 0 37	10 0
692	Midellagahawatta	D. Apolonia Fernando	do.	2 3 17	10 0

Further information respecting these lands may be had from the Surveyor-General, and respecting the conditions of sale from the Hon. the Government Agent, Western Province.

By His Excellency the Governor's command,

W. T. TAYLOR,
Acting Colonial Secretary.

No. 1,893, W. P.

වස 1901 ක්වු ජනවාරි මස 31 වෙනි දින කොළඹ

මහසෙනෙවුකාරිජයන්ගේ කන්තෝරුවේදී.

බස්නාහිර දිසාවේ වංශාසිපති ආණ්ඩුවේ ඒජන්ත ජනාන්තරයන්ගේ විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සහ තන ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වස 1901 ක්වු මාර්තු මස 26 වෙනිදින ක්වු අඟහරුවාද දවල් 12ව පවුණ කොළඹ කවිච්චියේදී වෙන්දේසිකර විකුණන්නට කොහොත් කිහිපදෙනෙක්ට යෙදෙනවා ඇත.

බස්නාහිර දිසාවේ මහවු පලාතේ අලුත්කුරු සහ හාපිටිගමකෝරලවල පිහිටා තිබෙන බිම්කැබලි 27ක. සිතියම 7,617. ගම—දෙල්වතුර.

නො.	ඉඩමේ නම.	අයිතිකම කියන්නා.	අන්දම.	මහස. අ. රු. ප.	අක්කර ගක මිල. රු. ග.
F 377	ගලවල අතරවත්ත	හ. ජුවාතිස්සියොසෙ, සහ කෙනෙක්	වගාව	4 1 11	50 0
G 377	එම	එම	එම	0 2 1	150 0
H 377	එම	හ. ජානාලිස්සෙරු සහ කෙනෙක්	එම	1 2 25	150 0
B 630	අඹගහසේන	ම. අන්දියා සහ කෙනෙක්	පොල් සහ කැලේ	0 3 14	50 0
O 409	මහාකුඹුර	හ. සමනෙරිස් අජප්පාමි	කුඹුර 1/10	1 6 23	*6 0
P 409	අඹගහකුඹුර	හ. දෙත් සාමෙල් අජප්පාමි	සහ තවත් 4 දෙනෙක්	1 3 33	*6 0
Q 409	මහාකුඹුර	එම	එම	0 3 33	*3 50
R 409	මහාපිල්ලුව	හ. වාර්ලස් අජප්පාමි සහ කෙනෙක්	පුවක්ගස් විකක්	0 0 5	30 0
S 409	එම	එම	පොල්ගස් කුකක්	0 0 15	50 0
T 409	එම	හ. වාර්ලස් අජප්පාමි	පිල්ලුව	0 0 22	15 0
U 409	මිල්ගහකුඹුර	හ. දෙත් සාමෙල් අජප්පාමි	සහ තවත්	කුඹුර 1/10	4 1 0
V 409	ජේරගහා කුඹුර	හ. සමනෙරිස් අජප්පාමි සහ තවත්	එම	3 3 15	*11 0
W 409	ජේරගහා දෙකිය	එම	පිල්ලුව	0 2 39	10 0
X 409	කැකුකහා කුඹුර	හ. නොන්දිස් අජප්පාමි	කුඹුර 1/10	4 0 5	*13 50
U 797	කොත්ගහවත්ත	හ. ජී. මම්මල මරික්කන්	සරණ වගාව	0 3 31	*3 50
V 797	එම	හ. රාමිමා සහ තවත්	වගාව	0 0 30	50 0
9211	මුළුගලත්ත	හ. වෙළුඅජප්පාමි සහ කෙනෙක්	වගාව	9 0 10	100 0
9902	දොවලකැලේ	හිතියම 10,883. ගම—හල්මළුව.			
9903	එම	හ. ජී. මම්මල මරික්කන්	කැලේ	1 1 24	10 0
654	පොකුනච්චවත්ත	හ. උපාරිස් අලුත්	පොල්	1 0 7	50 0
657	එම	හිතියම 10,256. ගම—පිටිපහ.	3 අවුරුදු මසක පොල්	1 1 12	20 0
658	එම	ආණ්ඩුව	අයිතිකම කියා සිටි		
659	අලුම	හ. ආන්තෝනි ප්‍රනාන්දු	තවා	0 1 11	50 0
685	පොකුනච්ච කුඹුර	ආණ්ඩුව	එම	0 3 27	10 0
687	පොකුනච්චවත්ත	හ. අපොලොනියා ප්‍රනාන්දු	එම	2 3 1	10 0
692	මිදුල්ලගහවත්ත	සහ තවත්	එම	1 1 35	10 0
				1 0 37	10 0
				2 3 17	10 0

* නිරවුල් සහතිකපත්‍රයකට ගෙවියයුතු මුදල්.

මෙම ඉඩම් හැර වැඩිදුර කාරණා සර්වේචර්ජනල්ලන්ගේ කන්තෝරුවේදී, විකිනීමේ කොන්දේසි හැර බස්නාහිර පලාතේ වංශාසිපති ආණ්ඩුවේ ඒජන්ත ජනාන්තරයන්ගේ දැනගන්නට පුළුවන.

ආරුහර ආණ්ඩුකාර උතුම්තත්වකන්සේගේ ආඥාවලට,
බිම්ප්‍ර. ටී. චේලර්,
වැඩබලන මහසෙනෙවුකාරිජය මහත.

LAND SALES IN THE CENTRAL PROVINCE.

No. 1,768, C. P.

Colonial Secretary's Office,
Colombo, January 30, 1901.

ON Wednesday, March 27, 1901, at 12 o'clock noon, the Hon. the Government Agent for the Central Province will put up to auction, at his office in Kandy, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Five allotments of land situated in the Udapalata division of the Kandy District of the Central Province.

Lot.	Village.	Name of Land.	Description.	Extent.		Upset Price
				A.	R. P.	per Acre.
13189	Giriulla	Liyangahamudahena	Lantana jungle	1	1 36	25
Preliminary plan 4,912.						
13190	Ampitiya	Panwillagammana	Jungle	0	1 32	50
13192	Do.	do.	do.	0	3 18	50
Preliminary plan 4,920.						
13202	Yatapana	Katalianahena	Low scrubby jungle	1	3 26	15
13203	Do.	do.	do.	2	0 3	15

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Hon. the Government Agent, Central Province, Kandy.

By His Excellency the Governor's command,
W. T. TAYLOR,
Acting Colonial Secretary.

No. 1,768, C. P.

වෙළුම් 1901 සහ වර්ෂ 30 වෙනි දින කොළඹ මහජනකාරී සඳහා පවත්වනු ලබන භූමි භාගයක් සහිතව පවත්වා ගැනීමේදී.

මහලු දිසාවේ ගෞරවනීය වූ ඒජන්ත උපකාරක විසින් මෙහි පහත සඳහන් වූ භූමි භාගයක් නිකුත් කිරීමට වෙළුම් 1901 සහ වර්ෂ 27 වෙනි දින දවස 12 ව මහලු වර කමිටුවේ දේශීය වෙන්දේසිකර විකුණනු ලබන බවට දෙපාර්තමේන්තුවට දැනුම් දෙනු ලැබේ.

මහලු දිසාවේ මහලු වර පලාතේ උඩපලාත කොමිෂාරිසේට් පිහිටා තිබෙන බිම් කැබලි 5 ක්. සිතියම 4,912.

කො.	ගම.	ඉඩමේ නම.	අන්දම.	මහලු.
13189	ගිරිපුල්ල	ලියන්ගහලලාපෙන	රවිකුරු කැලේ	1 1 36
අක්කරයක් රූපියල් 25 කේ හිට පවත්වා ගැනීමේදී.				
සිතියම 4,914.				
13190	අම්පිපිය	පත්වලගම්මක	කැලේ	0 1 32
13192	එම	එම	එම	0 3 18
අක්කරයක් රූපියල් 50 කේ හිට පවත්වා ගැනීමේදී.				
සිතියම 4,920.				
13202	යටපාන	කවලියගහෙන	පදුරු සහිත සුළු කැලේ	1 3 26
13203	එම	එම	එම	2 0 3
අක්කරයක් රූපියල් 15 ක් ව විකුණනු ලබන පවත්වා ගැනීමේදී.				

මේ ඉඩම් ගැන වැඩිදුර තොරතුරු සඳහා සේවකරුවන්ගේ දැනුමට හැකිවන තරම් දැනුමක් සහිතව කැබලි 5 ක්, කොට දේශීය ගැනුම් කොමිෂාරි මහලු දිසාවේ ගෞරවනීය වූ ඒජන්ත උපකාරක විසින් මෙහි දැනුමට හැකිවන තරම් දැනුමක් සහිතව කැබලි 5 ක්, ගරුතර ආණ්ඩුකාර උතුරු මහලු වර කමිටුවේ අනුමැතියෙන් අනුමැතියෙන්.

බිම්පිළි. ටී. ටේලර්,
වැඩබලන මහජනකාරී විමක.

No. 1,769, C. P.

Colonial Secretary's Office,
Colombo, January 31, 1901.

ON Monday, March 25, 1901, at 12 noon, the Hon. the Government Agent for the Central Province will put up for sale or settlement, at his office in Kandy, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

An allotment of land situated in the Ganga Ihala korale division of the Udapalata district of the Central Province.

Lot.	Village.	Name of Land.	Preliminary plan 4,417.		Description.	Extent.	
			Name of Claimant.			A.	R. P.
11764	Giriulla	Nilandahena	Kanghotipotegedara Rankira of Giriulla		Planted with tea, coconuts, arecanuts	0	3 15

Upset price, -Rs. 400 per acre.

Further information respecting this land may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Hon. the Government Agent, Central Province, Kandy.

By His Excellency the Governor's command,
W. T. TAYLOR,
Acting Colonial Secretary.

No. 1,769, C. P.

වර්ෂ 1901 ජනවාරි මස 30 වෙනි දින කොළඹ මහසෙනෙවිගේ පාලනායතනයේ කන්තෝරුවේදී.

මහලු දිසාවේ ගෞරවනීය ඒජන්තවරයාගේ විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සන්තක ඉඩම ආණ්ඩුවේ නියෝගවලට ප්‍රකාරයට වර්ෂ 1901 ජනවාරි මස 25 වෙනි සඳුදා දවල් 12ව මහනුවර කවිවේ රියේදී වෙන්දේසි කර විකුණනු ලබන ගෙදෙනවා ඇත.

මහලු දිසාවේ උඩපලානේ කහඉහලකෝරළේ කොට්ඨාසයේ පිහිටා තිබෙන කිමකැබෙලි එකක්. හිතියම 4,417. ගම—හිරුල්ල.

කො.	ඉඩමේ නම.	අයිතිකම් කීයත්තා.	අන්දම.	මහත.
11764	විලදගේන	හිරුල්ලේ රත්තෝට්ටේ හිගෙදර රත්කිරි	අක්කර 400කේ හිට පවත්නා විකුණනු ලබන ගෙදේ.	අ. ර. ප. 0 3 15

මේ ඉඩම ගැණ වැඩිදුර තොරතුරු සර්වේයාර් ජනරල් උත්තෝරුවේදී දැනගනිමින් ඇර, මිනිස් කොන්දේසි ගැණ තොරතුරු මහලු දිසාවේ ගෞරවනීය ඒජන්තවරයාගේ දැනගත හැකිවේ.

ගරුකර ආණ්ඩුකාර උතුරානත්තමයේ. අහලොස, බිලල්ලු. පී. වෙල්ලර්, වැඩබලන මහසෙනෙවිගේ වමන.

LAND SALES IN THE SOUTHERN PROVINCE.

No. 1,104, S. P.

Colonial Secretary's Office, Colombo, January 23, 1901.

ON Tuesday, March 19, 1901, and following days, at 12 o'clock noon, the Government Agent for the Southern Province will put up to auction, at the Ambalangoda Resthouse, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Two hundred and four allotments of land situated in the Wellaboda pattu division of the Galle District of the Southern Province.

Preliminary plan 2,095.—Wellaboda pattu.

Lot.	Village.	Name of Land.	Description.	Extent.		Upset Price
				A.	R. P.	per Acre.
						Rs.
X 212	Karandeniya	Panarpitiyawatta	Garden	0	2 17	50
Y 212	Do.	Unagaswelaowita	Owita	0	1 36	20
A 213	Do.	Unagaswelawatta	Garden	0	3 13	50
B 213	Do.	Unagaswelayellaudumulla	do.	0	0 36	50
C 213	Do.	do.	Deniya	0	1 34	20
D 213	Do.	Unagaswelawatta	Garden	0	1 25	50
E 213	Do.	do.	Owita	0	2 11	20
2638	Do.	Unagaswelabedda	Jungle	3	3 13	100
F 213	Do.	Piniyademukalana-addara	do.	0	1 10	100
I 213	Do.	do.	Owita	0	3 27	20
J 213	Do.	Unagaswelaudumullewatta	do.	0	1 11	20
K 213	Do.	do.	Garden	0	0 29	50
M 213	Do.	do.	Owita	0	1 35	20
P 213	Do.	Katukanatta-addarawatta	Garden	0	1 4	50
Q 213	Do.	Unagaswelawatta	Owita	1	0 19	10
R 213	Do.	Unagaswelaowita	do.	0	2 29	10
S 213	Do.	Unagaswelawatta	Garden	0	0 24	50
T 213	Do.	Unagaswela-antimeudumulla	Owita	0	2 10	10
U 213	Do.	Unagaswelayellaudumullaowita	do.	0	1 20	20
X 213	Do.	Madakumburawatta	Owita	0	0 32	20
Z 213	Do.	do.	Garden	0	0 23	50
A 214	Do.	Ginigalgodaudumullewatta	Owita	0	0 35	20
2639	Do.	do.	Jungle	0	1 16	50
B 214	Do.	do.	Owita	0	1 22	20
C 214	Do.	do.	do.	1	2 18	20
E 214	Do.	Tiriwanagaludumullaowita	do.	0	3 10	20
F 214	Do.	do.	Field	0	3 10	50
G 214	Do.	Madakumburewelaudumullaowita	Owita and garden	1	1 2	50
H 214	Do.	do.	Owita	0	3 1	20
I 214	Do.	do.	do.	1	1 24	20
M 214	Do.	Ginigalgoda-addaraowita	do.	0	2 7	20
2640	Do.	Ginigalgodahena	Garden	1	0 32	50
O 214	Do.	Madakumburagalawatta	Jungle	0	3 18	50
R 214	Do.	Watta-addaraowita	Owita	0	0 29	20
S 214	Do.	Madakumburakitulgahawatta	Partly garden	1	3 28	50
V 214	Do.	do.	Owita	0	0 22	20

Lot.	Village.	Name of Land.	Description.	Extent.		Upset Price
				A.	R. P.	per Acre.
						Rs.
W 214	Karadeniya	Madakumburakitugahawatta	Owita	0	0 15	20
B 215	Do.	Madakumburawela	Field	0	1 3	50
2641	Do.	Ginigalgodahena	Garden	1	1 9	50
I 215	Do.	Madakumburawatta	Owita	0	1 10	20
2642	Do.	Madakumburabedda	Jungle	7	1 27	100
K 215	Do.	Madakumburawelakeleaddarawatta	Garden	0	3 26	50
L 215	Do.	Madakumburawelakorotuwa	Owita	0	0 21	20
O 215	Do.	Madakumburawatta	do.	0	1 27	20
Q 215	Do.	do.	Garden	0	1 35	50
R 215	Do.	Madakumburaduwa	do.	1	0 0	30
S 215	Do.	Madakumburawela-addarawatta	Owita and garden	0	1 14	50
Z 215	Do.	Gurubebilemadakumburawatta	Owita	1	0 38	20
A 216	Do.	do.	do.	0	3 17	20
B 216	Do.	do.	do.	0	1 11	20
D 216	Do.	Gala-addaraowita	do.	0	0 18	20
F 216	Do.	Madakumburawela-addaraowita	do.	0	0 27	20
G 216	Do.	Madakumburawattaowita	do.	0	2 21	20
H 216	Do.	Madakumburawatta	Garden	0	3 8	50
I 216	Do.	Madakumburawatta	Owita	0	1 39	20
L 216	Do.	Oliapolaparawatta	Garden	0	2 16	50
M 216	Do.	Oliapolawatta	do.	0	2 30	50
O 216	Do.	do.	Owita	1	1 8	20
R 216	Do.	Mahakumburawatta or Mahapadawela-udumullewatta	do.	0	1 26	20
T 216	Do.	Mahapadawelaudumullewatta	Garden	0	3 5	50
V 216	Do.	do.	Owita	0	1 32	20
W 216	Do.	do.	do.	0	0 10	20
X 216	Do.	Mahapadawela	Field	0	0 24	20
Z 216	Do.	Wellamarnamedumullawatta	Deniya	0	2 11	20
A 217	Do.	Wellamarnamekorotuwaowita	do.	0	2 12	20
2643	Do.	Wellamarnamedeniya	do.	0	3 35	20
B 217	Do.	Wellamarnamedelgahaowita	Garden	0	3 39	50
2644	Do.	Wellamarnamedeniya	Manana planted land	1	2 37	20
F 217	Do.	Wellamarnamewatta	Owita	1	0 35	20
G 217	Do.	Mahapadawela-antimeudumulla	Garden	0	3 9	50
H 217	Do.	Madakumburawelawatta	Owita	0	3 4	20
I 217	Do.	Madakumburawelaowita	do.	0	1 14	20
K 217	Do.	Mahapadawellanellemarnarey	do.	1	0 34	20
L 217	Do.	Unagaswela-addarawatta	Jungle and owita	1	0 14	30
Q 217	Do.	Gurubilekanda-addarawatta	Garden	0	1 4	50
S 217	Do.	Karunawella-addaraowita	Owita	0	1 19	20
V 217	Do.	Watta-addarakumbura	do.	0	0 17	20
W 217	Do.	Gurubiledelgahawatta	Garden	0	2 24	50
Y 217	Do.	Gurubilekanda-addarawatta	do.	0	2 18	50
Z 217	Do.	do.	do.	0	2 8	50
A 218	Do.	Kurunawella-addaraowita	Owita	1	0 24	20
B 218	Do.	Gurubilekaluwawatta	do.	0	0 31	20
C 218	Do.	Gurubilekanda-addara	do.	0	1 22	20
D 218	Do.	Gurubileudumullaowita	do.	0	2 11	20
G 218	Do.	Gurubilekaluwawatta	do.	0	2 27	20
H 218	Do.	Gurubilewela-addarawatta	Jungle	0	2 33	100
I 218	Do.	Gurubibile	Owita	0	0 21	20
J 218	Do.	Karnaweudumullekele	Jungle	5	2 23	100
K 218	Do.	do.	Owita	0	2 21	20
L 218	Do.	Karnawewela-addarawatta	Garden	0	3 4	50
M 218	Do.	do.	Jungle	0	0 32	100
N 218	Do.	Panarpitiyawatta-addarakele	Jungle and garden	5	0 10	100
P 218	Do.	Panarpitiyawatta	Owita	0	0 10	20
Q 218	Do.	Gurubiledelgahawatta	Jungle	4	0 26	100
R 218	Do.	do.	Owita	0	2 33	20
T 218	Do.	do.	Garden	0	0 16	50
U 218	Do.	Panarpitiyawatta	Jungle	3	0 0	100
W 218	Do.	Panarpitiyawattaowita	Owita	1	0 8	20
X 218	Do.	Panarpitiyawatta	Garden	0	1 12	50
A 219	Do.	Gurubileudumullehena	Chena	0	2 4	50
C 219	Do.	Gurubileudumulle	Owita	0	1 11	20
D 219	Do.	Gurubilewela-addaraowita	do.	0	3 30	20
E 219	Do.	do.	Garden	0	2 6	50
F 219	Do.	do.	Owita	0	0 33	20
G 219	Do.	Gurubilewela-addarakorotuwa	Garden	0	1 8	50
H 219	Do.	Gurubilepolgaswatta	do.	0	0 35	50
I 219	Do.	Gurubilepolgaswatta	Owita	0	0 39	20
J 219	Do.	do.	Garden	0	1 2	50
K 219	Do.	Gurubilewela-addarawatta	do.	0	1 29	50
L 219	Do.	do.	Owita	0	1 35	20
M 219	Do.	Maha-adandelangodellaowita	do.	0	1 36	20

Lot.	Village.	Name of Land.	Description.	Extent.			Upset Price per Acre. Rs.
				A.	R.	P.	
2646	Karandeniya	Maha-adandelangabedda	Garden	1	1	30	50
P 219	Do.	do.	Owita	0	1	4	20
S 219	Do.	Maha-adandelangawatta	Garden	0	2	35	50
U 219	Do.	Maha-adandelangaudumullewatta	do.	0	1	4	40
V 219	Do.	Maha-adandelangaudumulleowita	Owita	0	1	33	20
W 219	Do.	Maha-adandelangaudumullewatta	Garden	0	1	1	50
X 219	Do.	do.	Owita	0	1	22	20
Y 219	Do.	Barnwelgodaudumullewatta	do.	0	0	39	20
Z 219	Do.	do.	Garden	0	1	1	50
A 220	Do.	Barnwelgodawatta	Owita	0	2	17	20
B 220	Do.	do.	Garden	0	1	29	50
C 220	Do.	do.	do.	0	2	20	50
2647	Do.	Barnwelgodawella-addaraowita	Owita	0	0	35	20
D 220	Do.	Barnwelgodaella-addarawatta	Garden and jungle	0	1	22	50
F 220	Do.	do.	Owita	0	1	6	20
G 220	Do.	Katukanattaowita	do.	0	1	6	20
2648	Do.	Katukanattabedda	Garden	0	1	29	50
H 220	Do.	Gurubebilekatukanattawatta	Owita	1	0	36	10
I 220	Do.	Gurubebileyellakumbura	Field	0	1	18	50
J 220	Do.	Katukanattawela-addarawatta	Garden	0	0	30	20
K 220	Do.	Gurubebilekatukanattawatta	do.	1	1	3	50
L 220	Do.	do.	do.	0	0	16	50
O 220	Do.	Gurubebileudumullagala-addarawatta	Owita	0	0	38	20
P 220	Do.	do.	Field	0	0	38	20
Q 220	Do.	Gurubebileaddarawatta	Garden	0	1	37	50
R 220	Do.	Gurubebileudumullagoda-addara- deniya	Field and owita	0	2	28	20
S 220	Do.	Barnwelgodayellaudumulla	Owita	0	0	23	20
T 220	Do.	Ulapattilalangakorotua	do.	0	0	38	20
V 220	Do.	Maddakumburabedda	Garden	2	0	6	40
X 220	Do.	Maddakumburawela-addarawatta or Millagahawatta	Owita	0	1	30	20
A 221	Do.	do.	do.	0	1	10	20
B 221	Do.	Mahapatawelawatta	Garden	0	3	16	50
C 221	Do.	do.	Field	0	1	16	50
D 221	Do.	Mahawelaudumulleowita	Owita and field	1	1	21	50
G 221	Do.	Unagaswelayellaudumulla	Owita	1	1	34	20
H 221	Do.	Unagaswela-addarawatta	Garden	0	2	24	50
I 221	Do.	do.	Owita	0	1	30	20
N 221	Do.	Unagaswelamahawatta	do.	0	0	15	20
O 221	Do.	Unagaswelapara-addarawatta	Jungle	0	1	9	100
2652	Do.	Unagasmullabedda	do.	4	2	24	100
Q 221	Do.	Unagaswela-addarawatta	Owita	0	1	15	20
S 221	Do.	Unagaswela-addaradelgahawatta	do.	0	1	5	20
T 221	Do.	Unagaswela	Field	10	0	7	50
W 221	Do.	Unagaswelawatta	Jungle and garden	0	1	24	50
2653	Do.	Unagaswelabedda	Garden	1	0	12	50
X 221	Do.	Unagaswela	Owita	0	1	33	20
Z 221	Do.	do.	Garden	0	1	13	50
A 222	Do.	do.	Owita	0	1	28	20
C 222	Do.	do.	Garden	0	1	1	50
2654	Do.	do.	do.	4	2	21	50
E 222	Do.	do.	Owita	0	0	27	20
F 222	Do.	Unagaswelawatta	Garden	0	0	37	50
G 222	Do.	do.	Owita	0	1	5	20
I 222	Do.	do.	Garden	0	2	21	50
J 222	Do.	do.	do.	0	3	20	50
L 222	Do.	do.	Owita	1	0	13	20
M 222	Do.	Unagaswelakumbura	do.	0	0	37	20
N 222	Do.	Unagaswelawatta	Garden	1	1	5	50
2655	Do.	Punchipadawelabedda	do.	2	2	23	50
Q 222	Do.	do.	Owita	0	0	24	20
R 222	Do.	Unagaswelawatta	Garden	1	1	17	50
S 222	Do.	do.	Owita	0	0	30	20
V 222	Do.	Unagaswela-addaraowita	do.	0	2	26	20
W 222	Do.	Unagaswelawatta	do.	0	1	2	20
2656	Do.	do.	do.	0	0	20	20
Y 222	Do.	Unagaswelapara-addarawatta	do.	0	2	0	20
B 223	Do.	do.	do.	0	1	29	20
D 223	Do.	Unagaswelaudumullekumbura-addara- owita	do.	0	1	20	20
2658	Do.	Unagaswelabedda	Partly garden	6	0	8	100
E 223	Do.	Para-addarawatta	Garden	0	2	5	50
F 223	Do.	Para-addaraowita	do.	0	2	4	50
G 223	Do.	Unagaswelawatta	do.	0	0	19	50
H 223	Do.	Punchipaddarwelaparawatta	do.	0	0	17	50
I 223	Do.	Punchipaddarawelaowitawatta	Owita	1	0	6	20

Lot.	Village.	Name of Land.	Description.	Extent.		Upset Price	
				A.	R.	per Acre.	
				A.	R.	P.	
J 223	Karandeniya	Unagaswelawatta	Garden	0	0	26	50
K 223	Do.	do.	do.	0	1	15	50
L 223	Do.	do.	do.	0	1	25	50
M 223	Do.	do.	do.	0	1	10	50
P 223	Do.	do.	Owita	0	1	14	20
R 223	Do.	do.	do.	0	0	36	20
2660	Do.	Punchipaddawelabedda	Garden	15	0	20	50
S 223	Do.	Oliapoliandumullewatta	Owita	0	1	24	20
T 223	Do.	Oliapoliawatta	do.	0	1	3	20
W 223	Do.	Kottawilawatta	do.	0	2	16	20
Y 223	Do.	Kottawilawatta	do.	0	0	21	20
B 224	Do.	Thalgahawatta	do.	0	3	23	20
C 224	Do.	do.	do.	0	1	9	20
D 224	Do.	Kosgahaduwa	Field and owita	0	2	29	20
E 224	Do.	do.	Chena	0	0	33	20
F 224	Do.	Thalgahawatta	Garden	0	2	34	50
G 224	Do.	do.	Owita	0	0	21	20
H 224	Do.	do.	Garden	0	1	36	50
J 224	Do.	Oliapoliawatta	Owita	0	1	1	20

Any persons considering that they have any claims to these lands are hereby noticed to produce evidence of their title before the Government Agent on the day of sale.

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent, Galle.

By His Excellency the Governor's command,

W. T. TAYLOR,
Acting Colonial Secretary.

No. 1,104, s. p.

වම් 1901 ක්වු ජනවාරි මස 23 වෙනි දින කොළඹ

මහසෙනෙවුනාරිජයාගේ කන්තෝරුවෙහි.

දකුණු දිසාවේ ගාල්ලේ ඒජන්තාධිකාරියේ විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සන්තක ඉඩම් ආණ්ඩුවේ නියෝගවලට ප්‍රකාරයට වම් 1901 ක්වු මාර්තු මස 19 වෙනි දිනවූ ගෙනැවිදා ගත ඒලක දවස් වලද දවල් දෙලකට අඹලක්ගොඩ කානාගමේදී වෙන්දේසිකර එකුණුවට ගෙදෙනවා ඇත.

දකුණුදිසාවේ ගාළු පලාතේ වැල්ලබිටුවක් කොමිසාසයේ පිහිටාතිබෙන බිම්කැබෙලි 204ක්.

සියයට 2,095.

නො.	ගම.	ඉඩමේ නම.	අන්දම.	මහත.		අක්කර ගත මිල.	
				අ.	රු.		
X 212	කරන්දෙණිය	පනාර්පිච්ච වත්ත	වත්ත	0	2	17	50
Y 212	එම	උනගස්වෙල බිච්ච	බිච්ච	0	1	36	20
A 213	එම	උනගස්වෙලවත්ත	වත්ත	0	3	13	50
B 213	එම	උත්තස්වෙලකැල්ල උඩුමුල්ල	එම	0	0	36	50
C 213	එම	එම	දෙණිය	0	1	34	20
D 213	එම	උනගස්වෙල වත්ත	වත්ත	0	1	25	50
E 213	එම	එම	බිච්ච	0	2	11	20
2638	එම	උනගස්වෙල බැද්ද	කැල්ල	3	3	13	100
F 213	එම	පිනිතාදෙ මුකලාකඅද්දර	එම	0	1	10	100
I 213	එම	එම	බිච්ච	0	3	27	20
J 213	එම	උනගස්වෙල උඩුමුල්ල වත්ත	එම	0	1	11	20
K 213	එම	එම	වත්ත	0	0	29	50
M 213	එම	එම	බිච්ච	0	1	35	20
P 213	එම	කවුකනත්තඅද්දර වත්ත	වත්ත	0	1	4	50
Q 213	එම	උනගස්වෙලවත්ත	බිච්ච	1	0	19	10
R 213	එම	උනගස්වෙල බිච්ච	එම	0	2	29	10
S 213	එම	උනගස්වෙල වත්ත	වත්ත	0	0	24	50
T 213	එම	උනගස්වෙල අත්තමඋඩුමුල්ල	බිච්ච	0	2	10	10
U 213	එම	උත්තස්වෙලකැල්ල උඩුමුල්ල බිච්ච	එම	0	1	20	20
X 213	එම	මැදකුඹුරෙවත්ත	එම	0	0	32	20
Z 213	එම	එම	වත්ත	0	0	32	20
A 214	එම	ශිනිගල්ගොඩ උඩුමුල්ල	බිච්ච	0	0	35	20
2639	එම	එම	කැල්ල	0	1	16	50
B 214	එම	එම	බිච්ච	0	1	22	20
C 214	එම	එම	එම	1	2	18	20
E 214	එම	තිරුවානගල් උඩුමුල්ල බිච්ච	බිච්ච	0	3	10	20
F 214	එම	එම	කුඹුර	0	3	10	50
G 214	එම	මැදකුඹුරෙ උඩුමුල්ල බිච්ච	බිච්ච සහ වත්ත	1	1	2	50
H 214	එම	එම	බිච්ච	0	3	1	20
I 214	එම	එම	එම	1	1	24	20
M 214	එම	ශිනිගල්ගොඩඅද්දර බිච්ච	එම	0	2	7	20

නො.	ගම.	ඉඩමේ නම.	අන්දම.	මක.		අක්කර
				අ. රු. ප.	රු.	සහ මිල.
2640	කරන්දෙණිය	කිනිගල්ගොඩ හේන	වත්ත	1	0 32	50
O 214	එම	මැදකුඹුරේ ගලුඳුවත්ත	කැලේ	0	3 18	50
R 214	එම	වත්තඅද්දර මිහිව	මිහිව	0	0 29	20
S 214	එම	මැදකුඹුරේ කිතුල්ගහ වත්ත	වත්ත	1	3 28	50
V 214	එම	මැදකුඹුරකිතුල්ගහවත්	මිහිව	0	0 22	20
W214	එම	මැදකුඹුරකිතුල්ගහවත්ත	එම	0	0 15	20
B 215	එම	මැදකුඹුරවෙල	කුඹුර	0	1 3	50
2641	එම	කිනිගල්ගොඩහේන	වත්ත	1	1 9	50
I 215	එම	මැදකුඹුරවත්ත	මිහිව	0	1 10	20
2642	එම	මැදකුඹුරබැද්ද	කැලේ	7	1 27	100
K 215	එම	මැදකුඹුරවෙලකැලේ අද්දර වත්ත	වත්ත	0	3 26	50
L 215	එම	මැදකුඹුරවෙලකොරවුව	මිහිව	0	0 21	20
O 215	එම	මැදකුඹුරවත්ත	එම	0	1 27	20
Q 215	එම	එම	වත්ත	0	1 35	50
R 215	එම	එම	එම	1	0 0	30
S 215	එම	මැදකුඹුරවෙල අද්දරවත්ත	මිහිව සහ වත්ත	0	1 14	50
Z 215	එම	ඉරුබෙහිලෙ මැදකුඹුරවත්ත	මිහිව	1	0 38	20
A 216	එම	එම	එම	0	3 17	20
B 216	එම	එම	එම	0	1 11	20
D 216	එම	ගලුඅද්දරමිහිව	එම	0	0 18	20
F 216	එම	මැදකුඹුරවෙලඅද්දර මිහිව	එම	0	0 27	20
G 216	එම	මැදකුඹුරවත්ත මිහිව	එම	0	2 21	20
H 216	එම	මැදකුඹුරවත්ත	වත්ත	0	3 8	50
I 216	එම	මැදකුඹුරමිහිව	මිහිව	0	1 39	20
L 216	එම	මිලියපොලපරවත්ත	වත්ත	0	2 16	50
M 216	එම	මිලියපොලවත්ත	එම	0	2 30	50
O 216	එම	එම	මිහිව	1	1 8	20
R 216	එම	මකකුඹුරවත්ත නොහොත් මකපාද				
		වෙලුඳුමුල්ලවත්ත	එම	0	1 26	20
T 216	එම	මකපාදවෙලුඳුමුල්ලවත්ත	වත්ත	0	3 5	50
V 216	එම	එම	මිහිව	0	1 32	20
W216	එම	එම	එම	0	0 10	20
X 216	එම	මකපද්දවෙල	කුඹුර	0	0 24	20
Z 216	එම	වැල්ලමාර්තාවෙලුඳුමුල්ලවත්ත	දෙණිය	0	2 11	20
A 217	එම	වැල්ලමාර්තාවෙ කොරවුවමිහිව	එම	0	2 12	20
2643	එම	වැල්ලමාර්තාවෙදෙණිය	එම	0	3 35	20
B 217	එම	වැල්ලමාර්තාවෙඅද්දර දෙල්ගහ	මිහිව	0	3 39	50
2644	එම	වැල්ලමාර්තාවෙදෙණිය	මානාන, වවාපු			
			ඉඩම	1	2 37	20
F 217	එම	වැල්ලමාර්තාවෙවත්ත	මිහිව	1	0 35	20
G 217	එම	මකපද්දවෙලඅත්තිමුල්ල	වත්ත	0	3 9	50
H 217	එම	මැදකුඹුරවෙලවත්ත	මිහිව	0	3 4	20
I 217	එම	මැදකුඹුරමිහිව	එම	0	1 14	20
K 217	එම	—	එම	1	0 34	20
L 217	එම	උනගස්වෙලඅද්දරවත්ත	කැලේ සහ මිහිව	1	0 14	30
Q 217	එම	ඉරුබෙහිලෙකන්දඅද්දරවත්ත	වත්ත	0	1 4	50
S 217	එම	කරුනාවැල්ලඅද්දරමිහිව	මිහිව	0	1 19	20
V 217	එම	වත්තඅද්දරකුඹුර	එම	0	0 17	20
W217	එම	ඉරුබෙහිලෙදෙල්ගහවත්ත	වත්ත	0	2 24	50
Y 217	එම	ඉරුබෙහිලෙකන්දඅද්දරවත්ත	එම	0	2 18	50
Z 217	එම	එම	එම	0	2 8	50
A 218	එම	කරුනාවෙලඅද්දරමිහිව	මිහිව	1	0 24	20
B 218	එම	ඉරුබෙහිලෙකපුවාවත්ත	එම	0	0 31	20
C 218	එම	ඉරුබෙහිලෙකන්දඅද්දර	එම	0	1 22	20
D 218	එම	ඉරුබෙහිලෙඋඩුමුල්ලමිහිව	එම	0	2 11	20
G 218	එම	ඉරුබෙහිලෙකපුවාවත්ත	එම	0	2 27	20
H 218	එම	ඉරුබෙහිලෙවෙලඅද්දරවත්ත	කැලේ	0	2 33	100
L 218	එම	ඉරුබෙහිලෙ	මිහිව	0	0 21	20
J 218	එම	කරුනාවෙලුඳුමුල්ලකැලේ	කැලේ	5	2 33	100
K 218	එම	කාර්නාවෙ උඩුමුල්ල කැලේ	මිහිව	0	2 21	20
L 218	එම	කාර්නාවෙ වෙලඅද්දර වත්ත	වත්ත	0	3 4	50
M 218	එම	එම	කැලේ	0	0 32	100
N 218	එම	පනාර්පිපිඨ වත්තඅද්දර කැලේ	කැලේ සහ වත්ත	5	0 10	100
P 218	එම	පනාර්පිපිඨ වත්ත	මිහිව	0	0 10	20
Q 218	එම	ඉරුබෙහිලේ දෙල්ගහවත්ත	කැලේ	4	0 26	100
R 218	එම	එම	මිහිව	0	2 33	20
T 218	එම	එම	වත්ත	0	0 16	50
U 318	එම	පනාර්පිපිඨ වත්ත	කැලේ	3	0 0	100
W218	එම	පනාර්පිපිඨවත්ත මිහිව	මිහිව	1	0 8	20

නො.	ගම.	ඉඩමේ නම.	අන්දම.	මහක. අ. රු. ප.	අක්කර ගහ මිල. රු.
X 218	කරන්දෙණික	පනාර්පිච්ච වත්ත	වත්ත	0 1 12	50
A 219	එම	ගුරැබෙබ්ලිලේ උඩුමුල්ලෙහෙත	හේත	0 2 4	50
C 219	එම	ගුරැබෙබ්ලිලේ උඩුමුල්ල	බිච්ච	0 1 11	20
D 219	එම	ගුරැබෙබ්ලිලේ වෙලආද්දරබිච්ච	එම	0 3 30	20
E 219	එම	එම	වත්ත	0 2 6	50
F 219	එම	එම	බිච්ච	0 0 33	20
G 219	එම	ගුරැබෙබ්ලිලේ වෙලආද්දර කොරටුව	වත්ත	0 1 8	50
H 219	එම	ගුරැබෙබ්ලිලේ පොල්ගස් වත්ත	එම	0 0 35	50
I 219	එම	එම	බිච්ච	0 0 39	20
J 219	එම	එම	වත්ත	0 1 2	50
K 219	එම	ගුරැබෙබ්ලිලේ වෙලආද්දරවත්ත	එම	0 1 29	50
L 219	එම	එම	බිච්ච	0 1 35	20
M 219	එම	මහඒදන්බලග ගොඩැල්ල බිච්ච	එම	0 1 36	20
2646	එම	මහඒදන්බලග බැද්ද	වත්ත	1 1 30	50
P 219	එම	එම	බිච්ච	0 1 4	20
S 219	එම	මහඒදන්බලග වත්ත	වත්ත	0 2 35	50
U 219	එම	මහඒදන්බලග උඩුමුල්ලවත්ත	එම	0 1 4	40
V 219	එම	මහඒදන්බලග උඩුමුල්ලබිච්ච	බිච්ච	0 1 33	20
W 219	එම	මහඒදන්බලග උඩුමුල්ලවත්ත	වත්ත	0 1 1	50
X 219	එම	එම	බිච්ච	0 1 22	20
Y 219	එම	බාන්වැල්ගොඩ උඩුමුල්ලවත්ත	එම	0 0 39	20
Z 219	එම	එම	වත්ත	0 1 1	50
A 220	එම	බාන්වැල්ගොඩ වත්ත	බිච්ච	0 2 17	20
B 220	එම	එම	වත්ත	0 1 29	50
C 220	එම	එම	එම	0 2 20	50
2647	එම	බාන්වැල්ගොඩආද්දරබිච්ච	බිච්ච	0 0 35	20
D 220	එම	බාන්වැල්ගොඩආලආද්දරවත්ත	වත්ත සහ කැලේ	0 1 22	50
F 220	එම	එම	බිච්ච	0 1 6	20
G 220	එම	කවුක නත්තබිච්ච	එම	0 1 6	20
2648	එම	කවුක නත්තබැද්ද	වත්ත	0 1 29	50
H 220	එම	ගුරැබෙබ්ලිලේ කවුක නත්තවත්ත	බිච්ච	1 0 36	10
I 220	එම	ගුරැබෙබ්ලිලේ කුඹුර	කුඹුර	0 1 18	50
J 220	එම	කවුක නත්තවෙලආද්දරවත්ත	වත්ත	0 0 30	20
K 220	එම	ගුරැබෙබ්ලිලේ කවුක නත්තවත්ත	එම	1 1 3	50
L 220	එම	එම	එම	0 0 16	50
O 220	එම	ගුරැබෙබ්ලිලේ උඩුමුල්ල ගලආද්දර වත්ත	බිච්ච	0 0 38	20
P 220	එම	එම	කුඹුර	0 0 38	20
Q 220	එම	ගුරැබෙබ්ලිලේ ආද්දරවත්ත	වත්ත	0 1 37	50
R 220	එම	ගුරැබෙබ්ලිලේ උඩුමුල්ලේ ගල්ගොඩආද්දරදෙණික	කුඹුර සහ බිච්ච	0 2 28	20
S 220	එම	බාන්වැල්ගොඩආල උඩුමුල්ල	බිච්ච	0 0 23	20
T 220	එම	උලුපට්ටිලලගකොරටුව	එම	0 0 38	20
V 220	එම	මැදකුඹුරබැද්ද	වත්ත	2 0 6	40
X 220	එම	මැදකුඹුරවෙලආද්දරවත්ත හෝ ගොස් මිල්ලගහවත්ත	බිච්ච	0 1 30	20
A 221	එම	එම	එම	0 1 10	20
B 221	එම	මහපතවෙලවත්ත	වත්ත	0 3 16	50
C 221	එම	එම	කුඹුර	0 1 16	50
D 221	එම	මහවෙල උඩුමුල්ලබිච්ච	බිච්ච සහ කුඹුර	1 1 21	50
G 221	එම	උනගස්වෙලආල උඩුමුල්ල	බිච්ච	1 1 34	20
H 221	එම	උනගස්වෙලආද්දරවත්ත	වත්ත	0 2 24	50
I 221	එම	එම	බිච්ච	0 1 30	20
N 221	එම	උනගස්වෙල මහවත්ත	එම	0 0 15	20
O 221	එම	උනගස්වෙල පාරආද්දරවත්ත	කැලේ	0 1 9	100
2652	එම	උනගස්මුල්ලබැද්ද	එම	4 2 24	100
Q 221	එම	උනගස්වෙලආද්දරවත්ත	බිච්ච	0 1 15	20
S 221	එම	උනගස්වෙලආද්දර දෙල්ගහවත්ත	එම	0 1 5	20
T 221	එම	උනගස්වෙල	කුඹුර	10 0 7	50
U 221	එම	උනගස්වෙලවත්ත	කැලේ සහ වත්ත	0 1 24	50
2653	එම	උනගස්වෙලබැද්ද	වත්ත	1 0 12	50
X 221	එම	උනගස්වෙල	බිච්ච	0 1 33	20
Z 221	එම	උනගස්වෙල	වත්ත	0 1 13	50
A 222	එම	උනගස්වෙල	බිච්ච	0 1 28	20
C 222	එම	එම	වත්ත	0 1 1	50
2654	එම	එම	එම	4 2 21	50
E 222	එම	එම	බිච්ච	0 0 27	20
F 222	එම	උනගස්වෙලවත්ත	වත්ත	0 0 37	50
G 222	එම	එම	බිච්ච	0 1 5	20

කො.	ගම.	ඉඩම් නම.	අත්දම.	මහක.		අක්කර
				අ.	රු. ප.	මිල.
I 222	කරන්දෙණිය	උනගස්වෙලවත්ත	වත්ත	0	2 21	50
J 222	එම	එම	එම	0	3 20	50
L 222	එම	එම	ඕව්ව	1	0 13	20
M222	එම	උනගස්වෙලකුඹුර	එම	0	0 37	20
N 222	එම	උනගස්වෙලවත්ත	වත්ත	1	1 5	50
2655	එම	ප්‍රංචිපාදවෙලබාද්ද	එම	2	2 23	50
Q 222	එම	එම	ඕව්ව	0	0 24	20
R 222	එම	උනගස්වෙලවත්ත	වත්ත	1	1 17	50
S 222	එම	එම	ඕව්ව	0	0 30	20
V 222	එම	උනගස්වෙලඅද්දරඕව්ව	එම	0	2 26	20
W222	එම	උනගස්වෙලවත්ත	එම	0	1 2	20
2656	එම	එම	එම	0	0 20	20
Y 222	එම	උනගස්වෙලපාරඅද්දරවත්ත	ඕව්ව	0	2 0	20
B 223	එම	එම	එම	0	1 29	20
D 223	එම	උනගස්වෙලඋඩුමුල්ලෙ කුඹුරඅද්දර	ඕව්ව	0	1 20	20
2658	එම	උනගස්වෙලබාද්ද	එම	0	1 20	20
E 223	එම	පාරඅද්දරවත්ත	පංශුවත්ත වත්ත	6	0 8	100
F 223	එම	පාරඅද්දරඕව්ව	වත්ත	0	2 5	50
G 223	එම	උනගස්වෙලවත්ත	එම	0	2 4	50
H 223	එම	උනගස්වෙලවත්ත	එම	0	0 19	50
I 223	එම	ප්‍රංචිපද්දරවෙලපාරවත්ත	එම	0	0 17	50
J 223	එම	ප්‍රංචිපද්දරවෙලඕව්ව වත්ත	ඕව්ව	1	0 6	20
K 223	එම	උනගස්වෙලවත්ත	වත්ත	0	0 26	5
L 223	එම	එම	එම	0	1 15	50
M223	එම	එම	එම	0	1 25	50
P 223	එම	එම	එම	0	1 10	50
R 223	එම	එම	ඕව්ව	0	1 14	20
2660	එම	එම	එම	0	0 36	20
S 223	එම	ප්‍රංචිපාදවෙලබාද්ද	වත්ත	15	0 20	50
T 223	එම	මලියාපොලොඋඩුමුල්ලෙවත්ත	ඕව්ව	0	1 24	20
W223	එම	මලියාපොලොවත්ත	ඕව්ව	0	1 3	20
Y 223	එම	කොට්ටිව්ව වත්ත	එම	0	2 16	20
B 224	එම	එම	එම	0	0 21	20
C 224	එම	කල්ගහවත්ත	එම	0	3 23	20
D 224	එම	එම	එම	0	1 9	20
E 224	එම	කොස්ගහපුව	කුඹුර සහ ඕව්ව	0	2 29	20
F 224	එම	එම	භේත	0	0 33	20
G 224	එම	කල්ගහවත්ත	වත්ත	0	2 34	50
H 224	එම	එම	ඕව්ව	0	0 21	20
J 224	එම	එම	වත්ත	0	1 36	50
J 224	එම	මලියාපොලොවත්ත	ඕව්ව	0	1 1	20

මෙම ඉඩම් කැබලිවලට අයිතිවාසිකම් කීයා හිටින රම් අරෙක් ඇත්නම් ඔහු විසින් මේ විකිනීමේ දිනෙදී ඊට අයිතිවාසිකම් කීයානිකොන බඳු ප්‍රකාශන දකුණු පලාතේ මහජනතලවත්තානසේව පෙත්තා සිටින්නට බලාපොරොත්තු විය යුතුය.

මෙම ඉඩම් කැණ වැඩිදුර කාරණා සර්වේඥවරුන්ගේ අනුමැතියෙන්, විකිනීමේ කොන්දසි ගැන කාරණා දකුණු පලාතේ ජනතලවත්තානසේවෙන්ද දුනගන්ව පුළුවන.

ගරුකර ආණ්ඩුකාර උතුරුකන්වහන්සේගේ ආඥාවලට,
 බිම්පිටු. පී. පෙරේරා,
 වැඩබලන මහාසෙකුකාරීස් වම්ස.

No. 1,105, s. P. Colonial Secretary's Office,
 Colombo, February 1, 1901.

ON Tuesday, March 26, 1901, at 12 o'clock noon, the Government Agent for the Southern Province will put up to auction, at his office in Galle, the under-mentioned portions of Crown Land, supposed to contain plumbago, on the terms authorized by Government.

Fifteen allotments of land situated in the Wellaboda pattu division of the Galle District of the Southern Province.

Preliminary plan 5,364.—Wellaboda pattu. Village—Ratgama. Name of Land—Dalukgahakanda.

Lot.	Description.	Extent.		Upset Price per Acre.
		A.	R. P.	
11928	Jungle 27 years	0	2 24	150
11929	Garden	0	1 8	150
11930	Do.	0	0 37	150
11931	Do.	1	0 8	150
11932	Do.	0	1 25	150
11933	Do.	0	2 11	200

Lot.	Description.	Extent.		Upset Price per Acre.
		A.	R. P.	
11934	Garden	0	2 38	200
11935	Do.	0	2 22	200
11936	Do.	0	0 14	200
11937	Do.	0	1 37	200
11938	Do.	0	1 32	200
11939	Jungle	0	2 9	200
11940	Do.	15	2 0	200
11941	Do.	8	1 30	200
11942	Garden	0	1 8	150

Any persons considering that they have any claims to these lands are hereby noticed to produce evidence of their title before the Government Agent on the day of sale.

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent, Galle.

By His Excellency the Governor's command,
 W. T. TAYLOR,
 Acting Colonial Secretary.

වර්ෂ 1901 ක්වූ පෙබරවාරි මස 1 වෙනි
 No. 1,105, S. P. දින කොළඹ මහසෙනෙවිගේ
 කාර්යාලයේ කන්දෝරුවේදී.

දකුණු දිසාවේ ගාල්ලේ ඒජන්තාධිපතිවරයා විසින්
 මෙහි පහත සඳහන්වන මිනිරන් ඇත කියා
 කල්පනාකර තිබෙන ආණ්ඩුව සන්තක ඉඩම් ආණ්ඩු
 බලවේ නිලධාරීවල ප්‍රකාරයට වර්ෂ 1901 ක්වූ මාර්තු මස
 26 වෙනි දින වූ අගනුවර වාද දවල් දෙදෙනට ගාල්ලේ
 කවිචේරියේදී වෙන්දේසිකර විකුණනු ලබන බව
 ඇත.

දකුණු දිසාවේ ගාල්ලේ වැල්ලඹවත්ත කොළඹ
 සේ පිහිටා තිබෙන බිම්කැබලි 15ක්.

සිතියම 5,364. වැල්ලඹවත්ත.
 ඉඩමේ නම—දුක්ඛගතකන්ද. අක්කර
 මහත. සක මිල.

නො.	ගම.	අත්දම.	අ. රු. ප.	රු.
11928	රත්ගම	කැලේ (විසිඅවු රු.දිගක් වන)	0 2 24	150
11929	එම	වත්ත	0 1 8	150
11930	එම	එම	0 0 37	150
11931	එම	එම	1 0 8	150
11932	එම	එම	0 1 25	150
11933	එම	එම	0 2 11	200
11934	එම	එම	0 2 38	200

නො.	ගම.	අත්දම.	අ. රු. ප.	රු.
11935	රත්ගම	වත්ත	0 2 22	200
11936	එම	එම	0 0 14	200
11937	එම	එම	0 1 37	200
11938	එම	එම	0 1 32	200
11939	එම	කැලේ	0 2 9	200
11940	එම	එම	15 2 0	200
11941	එම	එම	8 1 30	200
11942	එම	වත්ත	0 1 8	150

මෙම ඉඩම්කැබලිවලට අයිතිවාසිකම් කියාහිත
 ගම් අගෙන් ඇත්නම් බහු විසින් මේ විකිනීමේ දිනෙදී
 ඊට අයිතිවාසිකම් කියා තිබෙන බඳුන් සහායක දකුණු
 පලාතේ මහඒජන්තාධිපතිවරයාගේ පෙන්වාහිටිනම්
 මිනැත.

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේශ්වර්ත
 රාජ්‍ය නිලධාරීන්ගෙන්ද, විකිනීමේ කොන්දේසි ගැණ
 කාරණා දකුණු පලාතේ ඒජන්තාධිපතිවරයාගේද
 දැනගත්ව පුළුවන.

ආණ්ඩුකාර උතුරානන්වගන්දේගේ ආඥාව ලෙස,
 ඩබ්ලිවු. ඩී. චේලර්,
 වැඩබලන මහසෙනෙවිගේ වර්ග.

NOTICE is hereby given that the Government Agent,
 Southern Province, will receive sealed tenders for
 the purchase of the lease to dig for plumbago in the
 under-mentioned Crown lot for a period of ten years.
 The Government Agent reserves to himself the right to
 sell the lease on the same day by public auction, if the
 tenders are unsatisfactory :—

Name of Land.	Village.	Extent. A. R. P.
Panwillagoda	Lelwala	4 0 9

The tenders, which must be in sealed envelopes super-
 scribed "Tenders for Lease of Plumbago Lands," will be
 received at the Galle Kachcheri until 12 noon, February
 26, 1901, when they will be opened, and all persons making
 tender will be required to be present or satisfy the
 Government Agent by some duly accredited agents that
 the tender is *bona fide*. The person whose tender is
 selected by the Government Agent for submission to the
 Governor will be required to deposit at once one-tenth of
 the purchase amount in cash. Any further information
 can be obtained on application to the Government Agent,
 Southern Province.

The Kachcheri, L. W. C. SCHRADER,
 Galle, January 31, 1901. for Government Agent.

මෙහි පහත සඳහන්වන රජයන්තක ඉඩම්
 කැබලි මිනිරන් කාරණාව දකුණු දිසාවේ
 බද්ද විකිනීම ගැන එවකලද මුද්දරකරවු ඉල්ලුම්පත්
 දකුණු පලාතේ මහඒජන්තාධිපතිවරයා විසින් බාර
 ගනු ලැබේ.

එවකලද ඉල්ලුම්පත්වල ඉල්ලුම් බාරගොනක්කොත්
 ඉඩම් කැබලි බද්ද එවලෙහි ඒජන්තාධිපතිවරයාගේ
 විසින් ප්‍රසිද්ධ වෙන්දේසියේ විකුණන බව මෙයින්
 දන්වමි.

සහබවපත්තුව, ලේල්වල.
 මහත. අ. රු. ප.
 ඉඩමේ නම. 4 0 9
 පත්වලගොඩ

මතුකි මුද්දර ඉල්ලුම්පත් මතුපිට ගෙවන් ඇත්වි
 ලෝස්වල Tenders for Lease of Plumbago Lands
 "මිනිරන් ඉඩම බද්ද සඳහා ඉල්ලුම්පත්" යන වාස
 ගම ඇතුළු වර්ෂ 1901 ක්වූ පෙබරවාරි මස 26 වෙනි දින
 දවල් දෙදෙන වනතුරු ගාල්ලේ කවිචේරියට බාරගනු
 ලැබේ. එවිට ඒවායේ මුද්දර කඩා බලනවා ඇති.
 තවද ඉල්ලුම්පත් දී සිටින සෑමදෙනාම ඉදිරිපිට අව
 දික් (ගැනගොත් තමන් විසින් වෙන අගයකට නිසි
 බලකන් දී බහු එවා කෝ) ඒ දෙනලද ඉල්ලුම්පත්
 සෑමවු ඇත්තේ ඒවා බවට ඒජන්තාධිපතිවරයාගේ
 ඒත්තුගත්වනම් මිනැත.

ආණ්ඩුවේ ඒජන්තාධිපතිවරයා විසින් උතුරානන්ව
 ගන්දේ වෙන බඳුන් සිටීමට හෝගනවනලද ඉල්ලුම්
 පත්‍ර අයිතිකාරයා විසින් ඉල්ලාපු ගනගෙන දහ
 ගෙන් කොටසක් සල්ලිවලින් ගාල්ලේ කවිචේරියේ
 බද්දට මිනැත.

මේ ගැන තවත් වැඩිදුර තොරතුරු දැනගත්ව උතිකම්
 ඒජන්තාධිපතිවරයාගේ ඉල්ලීම පුදුමි.
 ඇල්. ඩබ්ලිවු. ඩී. චේලර්,
 ඒජන්තාධිපතිවරයාගේ වෙනුවට.

NOTICE is hereby given that on February 26, 1901,
 at 1 P.M., the Government Agent, Southern Pro-
 vince, will put up to public auction, at the Galle Kachcheri,
 the lease of the under-mentioned lands supposed to contain
 plumbago for a term of ten years, on conditions which can
 be ascertained at the Galle Kachcheri :—

Preliminary plan 570.—Gangaboda pattu.

Lot.	Name of Land.	Village.	Extent. A. R. P.
4495	Rillagalla	Baddegama	1 0 31
4497	Do.	do.	1 2 22
4499	Do.	do.	1 1 0

Upset price,—Rs. 500 per acre per annum.
 The Kachcheri, L. W. C. SCHRADER,
 Galle, January 30, 1901. for Government Agent.

ගාලුදේවනියේ පිහිටි මෙහි පහත සඳහන්කර
 තිබෙන බිම්කවිචේර මිනිරන් ගැටීම පිනිස
 දකුණු දිසාවේ බද්ද ගාල්ලේ ආණ්ඩුවේ ඒජන්තාධි
 පතිවරයා විසින් වර්ෂ 1901 ක්වූ පෙබරවාරි මස 26 වෙනි
 දින දවල් එකට ගාල්ලේ කවිචේරියේදී වෙන්දේසිකර
 විකුණනු ලබන බව මෙයින් දන්වමි.
 විකිනීමේ කොන්දේසි ගැන ගාල්ලේ කවිචේරියේදී
 ඉල්ලුම්කර දැනගත්ව පුළුවන.

සිතියම 570. ගහබවපත්තුව, බද්දේගම.
 මහත. අ. රු. ප.
 නො. ඉඩමේ නම. ර. රු. ප.
 4495 රිලාගල්ල 1 0 31
 4497 එම 1 2 22
 4499 එම 1 1 0

අවුරුද්දට තක්සේරු මුදල අක්කරකට රුපියල්
 500යි.
 ඇල්. ඩබ්ලිවු. ඩී. චේලර්,
 ආණ්ඩුවේ ඒජන්තාධිපතිවරයාගේ වෙනුවට.
 වර්ෂ 1901 ක්වූ පෙබරවාරි මස
 30 වෙනි දිනදී.

LAND SALES IN THE PROVINCE OF UVA.

No. 394, P. OF U.

Colonial Secretary's Office,
Colombo, January 31, 1901.

ON Tuesday, March 12, 1901, at 1 P.M., the Government Agent for the Province of Uva will put up for sale or settlement, at his office in the Kachcheri, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Eight allotments of lands situated in the Yatikinda division of the Badulla District of the Province of Uva.
Preliminary plan 24. Applicant—For general sale.

Lot.	Village.	Name of Claimant.	Description.	Upset Price			
				Extent.	per Acre.		
				A.	R.	P.	Rs.
C 3	Dandugala in Bogoda korale	Kirindegedera Heraththami	Uncultivated paddy field, a portion jungle	2	3	5	10
320½	Pitakola in Pallegama	Preliminary plan 116. Applicant—For general sale. Dona Isonahamy	Encroachment betel garden	2	1	33	10
2004	Kanaverella	Preliminary plan 593. Applicant—W. Stewart Taylor. Elagedera Raturalage Tennehera Ganeti	Jungle and patana	1	0	21	50
2005	Do.	do.	do.	5	0	15	50
423	Wewelhinna	Preliminary plan 153. Applicant—For general sale. H. O. Hoseason	Lantana jungle	0	2	11	100
754	Medawela	Preliminary plan 280. Applicant—Captain E. H. Gordon. Crown	Forest	17	1	22	50
3215	Pitakola in Pallegama	Preliminary plan 926. Applicant—J. H. B. Cockburn. Crown	Patana	126	2	0	10
3217	Do.	do.	Jungle and mana grass	1	0	8	10

Further information regarding these lands may be obtained from the Surveyor-General, and regarding conditions of sale from the Government Agent, Province of Uva.

By His Excellency the Governor's command,

W. T. TAYLOR,
Acting Colonial Secretary.

No. 394, P. OF U.

විකි 1901 ක්වු ජනවාරි මස 31 වෙනි දින කොළඹ
මහසෙකුකාරිස්ථානයේදී සඳහන් කරන ලද්දේදීය.

ලංකාවේ ආණ්ඩුවේ ඒකකයන්ගෙන් විසින් මෙහි පහත සඳහන් වූ ආණ්ඩුව සන්ධාන ඉඩම් ආණ්ඩු නිකුත් කිරීමේ ප්‍රකාරයට විකි 1901 ක්වු මාර්තු මස 12 වෙනි දින සවස 10 බදුල්ලේ කවිචේරියේදී වෙන්දේසි කර මිලදුන්වන ලද්දේදීය.

ලංකාවේ මහජන සේවා කොමසාරිස් විසින් විකි වූ ඉඩම් කිහිපයකි.
සිතියම 24. ගම—දන්වුලගම, බෝගොඩකෝරලේ.

නො.	ඉල්ලුම්කාරයා.	අයිතිකම් කිසිදු නොවන.	අන්දම.	අක්කරයක් මත.			
				අ. රු. ප.	රු.	අ. රු. ප.	රු.
C 3	විකිනිමට	කිරිවද්දෙගෙර හෙරත්තාමි	ගොසිකාස් කොක රජු කුමුරුක්, ඉන් පංඉවන් කැලේ	2	3	5	10
320½	එම	සිතියම 116. ගම—පිටකොලගම පල්ලේගමේ. ආණ්ඩුව සහ කාරිසකාවතාගේ දෙකා අයිසොනාහාමි	බලකස් කාරයෙස් අල්ලාගත්කැල්ල ගහ මුලත්වන්ත	2	1	33	10
2004	බබ්ලිච්. සවුමාර්ච් චේලර්	සිතියම 593. ගම—කනවැරැල්ල. ඇලේගෙර රතුරුගේ නැත්තේ	කැලස සහ පහන	1	0	21	50
2005	එම	හෙර ගාඇති එම	එම	5	0	15	50
423	විකිනිමට	සිතියම 153. ගම—චේවැල්කිස්ත. එම්. ඩී. ගොසිසන්දන්කැගේ	ලත්තානාකැලස	0	2	11	100
754	ජ. එම්. හෝර්ටන්	සිතියම 280. ගම—මැදවෙල. ආණ්ඩුව	කැලස	17	1	22	50
3215	ජේ. එම්. ඩී. කෝබර්න්	සිතියම 926. ගම—පිටකොලපල්ලේගම.	පහන	126	2	0	10
3217	එම	එම	කැලස සහ මානං පොලව	1	0	8	10

මෙම ඉඩම් ගැණ වැඩිදුර තොරතුරු සර්වේයර්ස් ජනරාල් කැනගෙස්ට්, විකිනිමේ කොන්දේ සිසාණ බදුල්ලේ ආණ්ඩුවේ ඒකකයන්ගෙන්ද දැනගත හැකිවේ.

ගරුකර ආණ්ඩුකාර උතුමානත්වකයන්ගේ ආඥාව ලෙස,
බබ්ලිච්. චී. චේලර්,
වැඩබලන මහසෙකුකාරිස් වම්ස.

LAND SALES IN THE PROVINCE OF SABARAGAMUWA.

No. 349, P. OF S.

Colonial Secretary's Office,
Colombo, January 31, 1901.

ON Wednesday, March 13, 1901, at 1 P.M., the Government Agent for the Province of Sabaragamuwa will put up to auction, at the Pussella Resthouse, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Forty-seven allotments of land situated in the Kuruwiti korale of the Ratnapura District of the Province of Sabaragamuwa.

Preliminary plan 627. Village—Pussella.

Upset Price

Extent. per Acre.

A. R. P. Rs.

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent. per Acre.	Upset Price
				A. R. P.	Rs.
1897	Parawalamukalana	Crown	Forest	8 0 0	20
1899	Wawulugalamukalana	do.	do.	5 2 18	25
W 77	Ilumbehena and other chenas	Pusselle Banda and others	Chenas	138 2 33	10
Y 77	Dikhena and other chenas	B. Siriyaveda and others	Jungle	94 1 26	10
Z 77	Wawulugalahena and other chenas	Pusselle Banda and others	Chenas	295 2 0	10
A 78	Menikhawadiyalayasseddumewatta	S. A. Peduru Appu	Garden	1 1 30	20
B 78	Do.	do.	do.	0 0 31	20
C 78	Kahatagahawatta	S. A. William	Cocoanut garden	0 1 35	30
D 78	Do.	do.	do.	0 1 16	30
E 78	Keeramulleassedduma	S. A. Seratham and others	Field	0 1 9	30
F 78	Murutagahawatta and Illukwatta	M. Guneya and others	Garden	1 0 30	25
G 78	Pelengahawattepitakattiya	Jantuwa and others	do.	0 0 26	25
H 78	Pelengahawatta	L. Mathes Appu	do.	1 0 26	25
I 78	Illukwatta and Kanattewatta	W. Punchimenika and others	do.	2 3 22	25
J 78	Idumbehena and other chenas	Siriyaveda and others	Chena	7 1 11	10
K 78	Bakmeeketiyehehena	Seratham and others	do.	19 1 36	10
L 78	Palamagawadeniya	E. Binduwa and others	Deniya	0 3 9	20
M 78	Higgahawatta and other chenas	P. Singochchi and others	Garden	10 1 20	30
N 78	Halgahawatta-assedduma	Seratham and others	Deniya	0 1 27	10
O 78	Wattekumbura	S. B. Eknelligoda and others	Field	3 1 18	15
P 78	Do.	do.	Threshing-floor	0 0 4	15
Q 78	Ambagaswatta and another garden	Eknelligoda Kumarihami and others	Garden	18 0 21	40
R 78	Katutbiyamborawehena and other chenas	Pusselle Banda and others	Chenas	84 3 30	10
S 78	Manannalagewatta	E. F. Mapitigama, Ratmahatmaya, and others	Chena	5 1 38	15
T 78	Do.	do.	Garden	27 2 22	15
U 76	Dewalewatta	K. Serahami and others	Garden and chena	10 0 20	15
V 78	Udahawattekumbura	K. Appuhami and others	Field	0 0 3	10
W 78	Goroggahawatta and other chenas	do.	Garden and chena	3 2 6	15
X 78	Horagahahena and other chenas	K. Serahami and others	Chenas	82 1 6	10
1900	Wanduruwillehenemukalana	Crown (Binduwa and others claim)	Forest	4 2 20	20
1901	Do.	do.	do.	0 2 10	20
Village—Kandangoda.					
Y 78½	Nagalenahena	K. Mohottihami and others	Chena	0 1 0	10
Y 78½	Nagayalenahena	do.	do.	0 3 38	20
Y 78½	Do.	do.	Deniya	0 1 14	10
Y 78½	Do.	do.	Chena	1 1 16	10
Z 78	Etambagawawatta	D. P. Mohottihami and others	Garden	1 1 26	30
A 79	Etambagahagawa-assedduma	D. P. Siriwardenehami and others	Field	1 0 39	25
B 79	Pitakotuwe-assedduma	S. L. Serahami and others	do.	1 1 10	10
C 79	Iriyagapuranehena	Malhami and others	Garden	1 0 0	30
D 79	Iriyagapurane-assedduma	do.	Field	0 0 36	30
E 79	Ululugahahena	John Pegera and others	Garden	0 2 32	30
F 79	Udaikekunekumbura	W. Kirihatanhenaya and others	Field	5 0 35	50
G 79	Keenagahahenawatta <i>alias</i> Bowitiyehenewatta	Ratnapala Unnanse	Garden	4 3 22	75
H 79	Warawhenawatta	P. Samuel Naide and others	do.	0 3 34	75
I 79	Bowitiyadeniyekumbura	S. L. Serahami and others	Owita	0 2 8	40
J 79	Kaluwa-arachchideniya	Peduru Dias Muttappa Pulle	Field	1 2 18	40

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent. A. R. P.	Upset Price
					per Acre. Rs.
P 79	Samaradeniya	Village—Millawitiya. G. Mohottihami	Field	0 2 36	60

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent, Province of Sabaragamuwa.

By His Excellency the Governor's command,
W. T. TAYLOR,
Acting Colonial Secretary.

No. 349, P. OF S.

වර්ෂ 1901 ක්වු ජනවාරි මස 31 වෙනි දින කොළඹ මහසෙනෙවිවරයා විසින් සකස් කළේය.

සබරගමු දිසාවේ ඒජන්තවරයාගේ විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සන්තක ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරව වර්ෂ 1901 ක්වු මාර්තු මස 13 වෙනි දිනවූ බදු පස්වරු 10 ප්‍රස්සැල්ලේ ආකාරයට වෙන්දේසිකර විකුණනු ලබන බවට තෝරාගෙන ගෙන ගොස් ඇත.

සබරගමු දිසාවේ රජයේ ප්‍රධානියාගේ අරුචිතයට පිහිටා තිබෙන බිම්කැබලි.

සිතියම 627. ගම—ප්‍රස්සැල්ල.

නො.	ඉඩමේ නම.	අයිතිකරු නිසන්යා.	අන්දම.	අක්කර	
				මහ. රු. ප.	ගම මි. රු.
1897	පරවලමුකලාන	ආණ්ඩුව	මුකලාන	8 0 0	20
1899	වවුඵකලමුකලාන	එම	එම	5 2 18	25
W77	ඉළුමිහේන සහ තවත් හේන්	ප්‍රස්සැල්ලේ බන්ධා සහ තවත්	හේන්	138 2 33	10
Y 77	දික්කේන සහ තවත් හේන්	බී. සිරිසවේද සහ තවත්	කැලාව	94 1 26	10
Z 77	වවුඵකලමුකලාන සහ තවත් හේන්	ප්‍රස්සැල්ලේ බන්ධා සහ තවත්	හේන්	295 2 0	10
A 78	මැණික්කවුරුගලාගේ අස්සැද්ද මේ වත්ත	ඇස්. ඒ. පේදුරු අප්පු	වත්ත	1 1 30	20
B 78	එම	එම	එම	0 0 31	20
C 78	කකවහගවත්ත	ඇස්. ඒ. පිලිප්පි	පොල්වත්ත	0 1 35	30
D 78	එම	එම	එම	0 1 16	30
E 78	කීර්තිපුර ප්‍රදේශ	ඇස්. ඒ. සේරත්නාඞ්ඞ සහ තවත්	කුඹුර	0 1 9	30
F 78	මුදුනගහගවත්ත සහ ඉළුමි වත්ත	ඇ. ම. ඉණිය සහ තවත්	වත්ත	1 0 30	25
G 78	පොලොන්නරුව පිට කැපිත	ජන්කුමාර සහ තවත්	එම	0 0 26	25
H 78	පොලොන්නරුව	ඇල්. මනෙස් අප්පු	එම	1 0 26	25
I 78	ඉළුමිහේන සහ කනක්කේ වත්ත	බණ්ඩාර. ප්‍රවේණිකා සහ තවත්	එම	2 3 22	25
J 78	ඉළුමිහේන සහ තවත් හේන්	සිරිසවේද සහ තවත්	හේන්	7 1 11	10
K 78	බක්කිකැපිප්පිය	සේරත්නාඞ්ඞ සහ තවත්	එම	19 1 36	10
L 78	පාලමොලාදෙහි	ඊ. බිත්දමා සහ තවත්	දෙහිය	0 3 9	20
M 78	භික්කවත්ත සහ තවත් හේන්	පී. සිංහවේල සහ තවත්	වත්ත	10 1 20	30
N 78	ගල්ගහවත්ත ප්‍රදේශ	සේරත්නාඞ්ඞ සහ තවත්	දෙහිය	0 1 27	10
O 78	වත්තකුඹුර	ඇස්. බී. එස්. ප්‍රියන්තකා සහ තවත්	කුඹුර	3 1 18	15
P 78	එම	එම	කවුරු	0 0 4	15
Q 78	අභිකස්වත්ත සහ තවත් වත්ත	එස්. ප්‍රියන්තකා සහ තවත්	වත්ත	18 0 21	40
R 78	කපුටුගලවෙහෙණ සහ තවත් හේන්	ප්‍රස්සැල්ලේ බන්ධා සහ තවත්	හේන්	84 3 30	10
S 78	මහත්තලාගේවත්ත	ඊ. ඇස්. මාපිලිගම රවේමහන් මහා සහ තවත්	එම	5 1 38	15
T 78	එම	එම	වත්ත	27 2 22	15
U 78	දේවාලවත්ත	කේ. සැරසාමි සහ තවත්	වත්ත, හේන්	10 0 20	15
V 78	ලභිකවත්තකුඹුර	කේ. අප්පුසාමි සහ තවත්	කුඹුර	0 0 3	10
W78	කොරණගවත්ත සහ තවත් හේන්	එම	වත්ත සහ හේන්	3 2 6	15
X 78	කොරණගවත්ත සහ තවත් හේන්	කේ. සැරසාමි සහ තවත්	හේන්	82 1 6	10
1900	වදුරුවිල්ලේහේන	ආණ්ඩුව, බිත්දමා සහ තවත්	මුකලාන	4 2 20	20
1901	එම	එම	එම	0 2 10	20
Y 78½	කාගලානහේන	ගම—කදව්ගොඩ. කේ. මොහොමඩ් සහ තවත්	හේන්	0 1 0	10
Y 78½	කාගලානහේන	එම	එම	0 3 38	20
Y 78½	එම	එම	දෙහිය	0 1 14	10
Y 78½	එම	එම	හේන්	1 1 16	10

නො.	ඉඩමේ නම.	අයිතිකම් කීයත්තා:	අන්දම.	මහත. අ. රු. ප.	අක්කර සක මිල. රු.
Z 78	ඇලඹගොවාවත්ත	ඩී. පී. මොහොමඩ්හමි සහ තවත්	වත්ත	1 1 26	30
A 79	ඇටඹගොවාවත්ත	ඩී. පී. සිරිසිංහසාමි සහ තවත්	කුඹුර	1 0 39	25
B 79	පිටකොටුවේඅස්සැද්දම	ඇස්. ඇල්. සැරසාමි සහ තවත්	එම	1 1 10	10
C 79	ඊරිසකපුරකොහේන	මල්සාමි සහ තවත්	වත්ත	1 0 0	30
D 79	ඊරිසකපුරකොහේඅස්සැද්දම	එම	කුඹුර	0 0 36	30
E 79	උඵඵගොහේන	ජෝන් පිංගුරා සහ තවත්	වත්ත	0 2 32	30
F 79	උඩඉත්තැකුගොහේන	බණ්ඩාර, කීර්තිකන්තේනසා සහ තවත්	කුඹුර	5 0 35	50
G 79	කිහගොහේනවත්ත සහ බෝවිටිගොහේනවත්ත	රතනපාලපුත්තාන්සේ	වත්ත	4 3 22	75
H 79	වරවගොහේනවත්ත	පී. සාමුවෙල්කොහේන සහ තවත්	එම	0 3 34	75
I 79	බෝවිටිගොහේනකුඹුර	ඇස්. ඇල්. සැරසාමි සහ තවත්	භිච්ච	0 2 8	40
J 79	කඵඵගොහේනවත්ත	ජේදුරු දිසානායකපුත්තේල සහ තවත්	කුඹුර	1 2 18	40
P 79	සමරගොහේන	ඒ. මොහොමඩ්හමි	එම	0 2 36	60

මෙම ඉඩම් සම්බන්ධ වැඩිදුර කාරණා හිතවතෙකුට දෙපාර්තමේන්තුවේ ප්‍රධානතුමාගෙන්ද, විකිනීමේ කොන්දේසි ගැන කාරණා සබරගමු පලාතේ ඒජන්තවරයාත් සේගෙන්ද දැනගත්ව පුළුවන.

හරුකර ආණ්ඩුකර උතුමානවතන්සේගේ ආඥාවලෙස,
 ඩබ්ලිව්. පී. වෙලර්,
 වැඩබලන මහසෙකුකාරීස් වමිස.

LAND ACQUISITION NOTICES.

HAVING been duly directed by the Governor, with the advice of the Executive Council, acting under the provisions of "The Land Acquisition Ordinance of 1876," section 6, to take order for the acquisition of the following land, required for a public purpose, namely, for a well, to wit :—

Lot.	Name of Land.	Description.	Name of Claimant.	Extent. A. R. P.
A 819	Kohange	House No. 85	K. Slemalebbe	0 0 12

I hereby give public notice, as required by section 7, that the Government proposes to take possession of the land.

All persons interested in the aforesaid land are hereby required to appear personally or by agent before me at Kadugannawa on February 23, 1901, at 2 o'clock P.M., and to state the nature of their respective interests in the land, and the amount and particulars of their claims to compensation for such interests.

Kandy Kachcheri, January 19, 1901. H. WACE, Government Agent.

මේ 1876 ක්වු අවුරුද්දේ නොමිමර 3වන ආඥාපත්‍රයේ සන්වෙනි වගන්තියේ ප්‍රකාරයට ආණ්ඩුවේ කටයුත්ත සඳහා, ඒකම :—ලීදක් කැපීම පිණිස මෙහි පහත සඳහන්වෙන ඉඩම උඩාගැනීමේ සඳහා ක්‍රියාකරණ පිණිස "මේ 1876වන ඉඩම් උඩාගැනීමේ ආඥාපත්‍රයේ" සන්වෙනි කාණ්ඩයේ කරනිමෙන සංකාර්තුවල ප්‍රකාර යට කාරක මන්ත්‍රිසභාවේ මන්ත්‍රණය ඇතුළු උතුමානවතන්සේගෙන් නිසිආකාර මට අණ ලැබී තිබේ, ඒ ඉඩමකම :—

නො.	ඉඩමේ නම.	අයිතිය 4,955. ගම—කපුගොහේනව.	අන්දම.	මහත. අ. රු. ප.
A. 819	කොහන්සේ	නොමිමර 85වන ගෙදර	කේ. ස්ලේමා ලෙකීසේ	0 0 12

එසැමින් ඉඩම අයිතිකරගැනීමට ආණ්ඩුවේ කල්පනාව තිබෙන බව පොදුජනතාව දැනගැනීම සඳහා සන්වෙනි වගන්තියේ බිහිකර තිබෙන කැඟවුම් ලේසිය දැනුම්දෙමි.

ඉහත සි ඉඩමට අයිතිවාසිකම් ඇත්තාවූ සෑමදෙනෙම තවුත්ත නොහොත් තවුත්ත වෙනුවට ක්‍රියාකරණ අංශ මේ 1901 ක්වු පෙබරවාරි මස 23 වෙනි දින පස්වරු 2කේ කන්සට්ට කවුගණණවේදීමා, ඉදිරිපිටට පෑමින ඒ නොසිඅන්දමේ අයිතිවාසිකම්ද කියා කියා සිටිත්ව බිහිවූ සහ මෙම ඉඩම වෙනුවට ඉල්ලා සිටින මුදල් ගණනක් ඊට ඇත්තාවූ තවුත්තේ අයිතිකමේ කොරතුරුත් කියාසිටිත්ව බිහිවූ ලෙසින් දැනගත යුතුයි.

මේ 1901 ක්වු ජනවාරි මස 19 වෙනි දින මහනුවර කවිමේරියේදිස. එච්. වෙස්, ආණ්ඩුවේ ඒජන්ත වමිස.

1876 ம் ஆண்டு-க்கு 3 ம் இலக்கச்சட்டத்தின்கீழ் 7 ம் பிரிவின் பிரகாரம் கிணறு கட்டுதற்கு என்னும் பிரிவு கடுதலைக்கு வேண்டியதான பின்னர்ச்சொலையபயிம் காணியை அஃதாவது :-

குண்டு.	காணியினது பெயர்.	பிரதமபடத்து இலக்கம் 4,955.	குறிச்சு—படுகணனுவை.	வீசாலம்.
A 819	கொக்கங்கே	85 ம் இலக்க வீடு	உந்தாளியின் பெயர்	அ. றா. ப.
			கே. சிலேமாவெவ்வை	0 0 12

எடுத்துக்கொள்வதற்கான ஏதாவது செய்யும்படி 1876 ம் ஆண்டு-க்குக் காணி எடுத்துக்கொள்வதைப்பற்றிய சட்டத்தின்கீழ் 6 ம் பிரிவின் ஏற்பாடுகளின் பிரகாரம் மந்திராலோசனைச சபையினது ஆலோசனையுடன் தேசாதிபதியவர்கள் எனக்குக் கற்பனைசெய்திருப்பதனால், அக்காணியை ஆட்குப்புக்கொள்ள அரசாட்சியார் எண்ணியிருக்கிறார் என்பதை 7 ம் பிரிவையடி வேண்டிய பிரகாரம் நான இதுனைக்கொண்டு பிரதித்தமாய் விளம்பரஞ்செய்கிறேன்.

மேற்சொறித்த காணிக்கு உரிச்சுப்பேசுகின்ற சகலரும் தாமாக அல்லது அவரவருடைய காரியகாரர் மூலமாய் 1901 ம் ஆண்டு மார்ச்சுமாதம் 23 ந்தேதியிலன்று 2 மணிக்கு கடுகணனுவையிவ எனமுன்பாக வெளிப்படலித்த சந்தகங்கு அக்காணியிலுள்ள உடந்தைகளினது தனபையும் அங்குவுடர்களுக்காய்த தாம் சாதிக்கும் உரிசுத்துகளின் தொகையும் அவர்களுையுட சொல்லுமபடி இதுனால் அவர்களிடத்திற் கேட்டுக்கொள்ள படுகின்றது.

கணம் கச்சேரி,
1901 ம் ஆண்டு தைமீ 19 ந்து

எச். வேலு,
அரசாட்சி ஏசுண்டு.

HAVING been duly directed by the Governor, with the advice of the Executive Council, acting under the provisions of "The Land Acquisition Ordinance of 1876," section 6, to take order for the acquisition of the following lands, required for a public purpose, namely, for the construction of the Northern Railway, to wit :-

Preliminary plan 2,377. Village—Misali south.

Lot.	Name of Land.	Description.	Name of Claimant.	Extent.	
				A.	R. P.
B 220	Pandikeny	Palmirahs.	K. Sinnatamby	0	0 30-50
C 220	Karadikuli	Cocoanuts	Chinnappillai, wife of Vetharaniam	0	1 16-50
D 220	Panadikeny	do.	Chinnappillai, wife of Arumar	0	1 10-25
E 220	Santharakumarasankeny	do.	V. Kasitambi	0	0 2
F 220	Pandikeny	do.	S. Muttatambi	0	1 18
G 220	Do.	do.	P. Fonniah	0	0 30-25
H 220	Do.	do.	V. Thaudavar	0	1 20
I 220	Do.	do.	A. Paramoe and others	0	1 6-50
J 220	Do.	do.	do.	0	0 31-50
K 220	Do.	do.	M. Varitambi and others	0	0 23-50
L 220	Do.	do.	M. Varitambi	0	1 16-25
M 220	Uyiladdi	do.	P. Ponniah and others	0	0 1
8707	Kanakarayankulam	Tank	Crown	0	1 4
M 220	Pandikeny	Cocoanuts	Parupathi, widow of Velayuder	0	0 2
O 220	Uyiladdi	do.	K. Saravanamuttu and others	0	1 16-75
P 220	Do.	Palmirahs	do.	0	1 2-50
Q 220	Do.	do.	S. Eramper	0	0 9
R 220	Do.	do.	Chinnappillai, widow of Nager and others	0	1 4-75
S 220	Do.	do.	S. Ayer Kanawathinathakurukkal	0	0 11-25
T 220	Nirakirankeny	Cocoanuts	Sethupillai, wife of Kanawathippillai	0	i 4-50
U 220	Do.	do.	Thangamuttu, wife of Arunachalam	0	0 10
V 220	Tetavaddi	do.	Theywanni, wife of Varitambi, &c.	0	0 28-25
W 220	Nerakerankeny	Waste tobacco land	K. Sathasivam	0	0 53
X 220	Thattanwattai	Palmirahs	K. Saravanamuttu and others	0	2 0
Y 220	Pullandikeny	Waste tobacco land	S. Saravanamuttu	0	0 9-50
Z 220	Kayetendi	Palmirahs	Chinnappillai, wife of Sinnatambi, and others	0	0 9-50
A 221	Do.	do.	V. Sinnakutti	0	0 14-25
B 221	Veyalivalavu	do.	Cheethevy, wife of Vallipuram	0	0 17-25
C 221	Kayetendi	do.	Cheethevy, wife of Vallipuram, and others	0	0 14-50
D 221	Do.	do.	V. Sinnakutti	0	0 0-50
				5	2 37-75

Preliminary plan, 2,379. Village—Misali north.

E 221	Polorithivalavu	Cocoanuts	Ohivakaman, widow of Kartigesu	0	0 32-75
F 221	Nelliyadi	Waste land	S. Mylo	0	0 6
G 221	Thethiyaladdi	Palmirahs	S. Saravanamuttu, &c.	0	1 21-25
H 221	Do.	do.	M. Murukesu and others	0	0 3-25
I 221	Navetpallum	Cocoanuts	S. Sinnappo	0	1 12
I 221 1/2	Kotheyankandi	do.	Chinnachi, widow of Arumugam, and others	0	0 10-25
J 221	Chellanvalavu	do.	Chinnachi, widow of Saravane	0	0 30
K 221	Kottaiyadi	do.	N. Chadayar and others	0	0 32-25
L 221	Do.	do.	M. Kartigesu	0	0 6
M 221	Do.	do.	Kathirasy, wife of Neelapillai, and others	0	0 5-25
N 221	Do.	do.	Chinnachi wife of Kanawathy	0	0 29-25
O 221	Payarikattai	Palmirahs	Chinnakkutti, wife of Parampalam	0	0 26

Lot.	Name of Land.	Description.	Name of Claimant.	Extent.	
				A.	R. P.
P 221	Payarikattai	Cocoanuts	K. Kanawathipillai	0	1 12
Q 221	Do.	Palmirahs	P. Sinnatambi and others	0	0 33
R 221	Kuromankoodal	do.	N. Ponnu and others	0	0 27-25
S 221	Do.	do.	S. Kanther and others	0	0 14-25
8724	Payarikattaiadikulam.	Tank	Crown	0	0 10
T 221	Thiyagenvalavu	Palmirahs	Chinnachi, widow of Supper	0	0 23-50
U 221	Kurumankoodal	Cocoanuts	K. Chinnavan	0	1 27-25
V 221	Do.	Palmirahs	K. Nagamuttu	0	0 11
W 221	Uvathipulam	do.	C. Nawasy	0	0 20-50
X 221	Chemayenthalon	Cocoanuts	Chinnappillai, wife of Arunasalam, and others	0	0 34
Y 221	Do.	do.	K. Veluppillai and others	0	0 28
Z 221	Do.	do.	V. Kanapathy and others	0	0 25-50
A 222	Do.	do.	Kathirasy, widow of Sinnatambi, and others	0	0 3-25
B 222	Do.	Palmirahs	A. Kanapathy and others	0	0 21
C 222	Do.	Cocoanuts	Sithampararam, wife of Varitampi, and others	0	0 6
D 222	Do.	Palmirahs	do.	0	0 6-50
E 222	Do.	do.	Matinee, widow of Chadayar, and others	0	0 7
F 222	Do.	Cocoanuts	P. Muttu and others	0	1 5-75
G 222	Do.	do.	K. Erampu and others	0	0 34
H 222	Theirmuttupulam	do.	do.	0	0 29
I 222	Do.	do.	Chinnachi, wife of Kanapathy	0	0 20
J 222	Chemayenthalvoe	Palmirahs	K. Erampoe and others	0	0 1
K 222	Theirmuttupulam	do.	Ponnachi, widow of Kasiar	0	1 15-50
L 222	Do.	do.	Muttupillai, wife of Varitambi	0	0 20
M 222	Do.	do.	V. Sithamparapillai	0	1 9-50
N 222	Ramavil	do.	V. Kirihnaswamy, &c.	0	0 4
8725	Theirmuttupulam	Waste land	Crown	0	0 7
O 222	Ramavil	Palmirahs	Ponni, wife of Kanther, and others	0	1 25-50
P 222	Do.	do.	Kanawathial, wife of Kanthavanam, and others	0	2 3-50
Q 222	Do.	do.	V. Kanapathipillai and others	0	0 19-50
R 222	Do.	Cocoanuts	K. Mylvaganam	0	2 7-75
S 222	Do.	Palmirahs	P. Kanther and others	0	0 28
T 222	Do.	Cocoanuts	K. Sinnakutti	0	0 27-25
U 222	Do.	do.	K. Mylvaganam and others	0	1 39
V 222	Nelliyadi	do.	do.	0	3 16-50
W 222	Meenasvalavu	do.	Valli, daughter of Muttan	0	0 17-25
X 222	Do.	do.	Nagy, widow of Kathiran	0	0 17
Y 222	Kattaiparithan	Tobacco	R. Ambalawamar	0	0 25-25
Z 222	Do.	do.	K. Kasitambi	0	0 24-50
A 223	Do.	do.	do.	0	0 2
B 223	Do.	Cocoanuts	Chinnakutti, wife of Vyraven	0	0 27
C 223	Do.	do.	Muttukutti, wife of Tambiah	0	0 22
D 223	Nelliyadi	do.	A. Kandiah	0	1 1-50
E 223	Veppal	do.	Nekakande Pillaiyar Kovil	0	0 19
F 223	Do.	do.	K. Sinnatambi	0	0 28
G 223	Do.	Palmirahs	do.	0	1 33
H 223	Kattaiparithan	Waste land	K. Mylvaganam	0	2 22-25
I 223	Do.	Palmirahs	K. Sithamparapillai and others	0	2 13-75
J 223	Do.	Cocoanuts	A. Kandiah and others	0	0 26-75
K 223	Do.	do.	S. Kartigesu and others	0	1 36
L 223	Do.	do.	Annapuranam, daughter of Vissuver, and others	0	1 18-50
M 223	Do.	do.	S. Kartigesu and others	0	0 23-25
N 223	Do.	do.	Kathirasy, widow of Supper	0	0 35-50
O 223	Do.	do.	Sivakamy, daughter of Velayuder, and others	0	1 28
				14	0 17-50
Preliminary plan 2,380. Village—Kodikamam.					
P 223	Navathatotam	Cocoanuts	Chinnatankan, wife of Ponnampalam	0	1 5-25
Q 223	Kattaiparithan	do.	Parupathy, wife of Ponnampalam	0	1 0-37
R 223	Do.	do.	Eliyanachi, wife of Ramalingam	0	1 24
S 223	Do.	do.	Kathirasi, widow of Supper	0	0 0-62
T 223	Do.	Palmirahs	Nagamuttu, wife of Swaminader	0	0 34-75
U 223	Do.	Cocoanuts	K. Nana Ambalawanan	0	2 39-75
V 223	Do.	do.	K. Nana Ambalawanan and others	0	0 15-25
W 223	Do.	do.	V. Sinniah and others	0	0 19
X 223	Do.	do.	K. Kanapathy	0	0 2-75
Y 223	Do.	do.	Kathirasi, wife of Velupillai, and others	0	1 5-50
Z 223	Do.	do.	M. Ponniah and others	0	0 21-50
A 224	Kollankarivalavu	do.	M. Kadirgamer	0	0 9
8726	Sinkamakulam	Tank	Crown	0	1 0
B 224	Kattaiparithan	Cocoanuts	T. Kathirgamer	0	1 9-75
C 224	Chettiveli	do.	Sivakami, widow of Sinnatambi, and others	0	0 38
D 224	Karaiyavalavu	do.	A. Nallatambi and others	0	0 25-75

Lot,	Name of Land.	Description.	Name of Claimant.	Extent.		
				A.	R.	P.
E 224	Chettiveli	Cocoanuts	M. Ponniah	0	1	11-50
F 224	Cholerchettivalavu	do.	M. Kathirgamer	0	0	23-50
G 224	Chettiveli	do.	S. Arunasalam and others	0	0	30-50
H 224	Do.	do.	do.	0	0	22
I 224	Do.	Palmirahs	Nachy, widow of Kanapathy	0	0	29
J 224	Kattaiparithan	do.	M. Kandiah	0	1	0-50
K 224	Chettiveli	do.	S. Ambalavani and others	0	0	28-75
L 224	Do.	do.	Kathirasy, wife of Velupillai	0	1	6-75
M 224	Do.	do.	Sethupillai, wife of Periyatambi, and others	0	2	38-50
N 224	Do.	Cocoanuts	S. Ambalavani and others	0	0	34-25
O 224	Do.	Palmirahs	M. Kandiah and others	0	1	18-50
P 224	Neelakutiyavalavu	Cocoanuts	Ponnachi, wife of Kanagasabay.	0	0	31
Q 224	Vannanpanai	Palmirahs	T. Kandiah	0	1	8-75
R 224	Do.	Cocoanuts	K. Sinnappillai and others	0	0	20-75
S 224	Do.	Palmirahs	Valli, daughter of Muruger, and others	0	0	35
T 224	Do.	Cocoanuts	Ponni, daughter of Aiyappillai	0	0	29-25
U 224	Nalanpanai	do.	S. Kanapathipillai and others	0	0	15-25
V 224	Do.	Palmirahs	Nakaratanam, wife of Nallatambi	1	1	22-50
W 224	Ragenkany	do.	M. Kandiah and others	0	1	29-25
X 224	Do.	Waste land	Crown	0	0	35
Y 224	Do.	Cocoanuts	S. Naganadi and others	0	0	35
Z 224	Do.	do.	do.	0	0	17-75
A 225	Do.	do.	A. Sinnatambi and others	0	0	23-75
				9	1	34-87
Preliminary plan 2,381. Village—Mirisuvil and Elutumadduval south.						
B 225	Periyatotam	Palmirahs	Thankamuttu, wife of Sinniah, and others	0	1	1-25
C 225	Chembado	Cocoanuts	V. Sinniah and others	0	1	29
D 225	Aladikadu	Palmirahs	V. Sinniah	0	1	35-50
E 225	Chembado	Cocoanuts	Ananthasi, wife of Susai	0	1	11-25
F 225	Do.	do.	Right Rev. Joulain, O.M.I.	0	1	25-25
G 225	Do.	do.	Mathalapillai, wife of Philippu	0	1	10-25
H 225	Do.	do.	D. Nicholas and others	0	2	23
I 225	Nunnivilvayal	Paddy field	do.	0	1	9-75
J 225	Do.	do.	K. Philipppo	0	0	11-50
8727	Kurukalthuravoe	Tank	Crown	0	1	2-25
K 225	Nunnivilvayal	Paddy field	S. Waytiampillai	0	0	1
L 225	Do.	do.	Anthoniapillai, wife of Susaippillai	0	0	16-50
M 225	Do.	do.	D. Nicholas and others	0	0	13-75
N 225	Do.	do.	Mariapillai, wife of Santiagopillai	0	0	14
O 225	Do.	do.	Madelapillai, wife of Rasappu	0	0	13
P 225	Do.	do.	J. Pedropillai and others	0	0	33-25
Q 225	Do.	do.	N. Anthony and others	0	0	32
R 225	Do.	do.	P. Savarimuttu	0	0	31-25
S 225	Do.	do.	S. Vaitiampillai	0	0	7-50
T 225	Do.	do.	K. Rasappu and others	0	0	5
U 225	Chembado	Cocoanuts	Manuel Wayti	0	2	30-50
V 225	Do.	do.	V. Nicholas and others	0	3	2
W 225	Do.	do.	Mudeley, wife of Nicholas	0	1	36
X 225	Do.	do.	J. Pedro	0	0	26-25
Y 225	Do.	do.	Anachy, wife of Anthony	0	0	7
Z 225	Do.	do.	N. Savari and others	0	0	12
A 226	Do.	do.	S. Susaipillai	0	0	25-50
B 226	Do.	do.	Junasy Rasappu	0	0	23-50
C 226	Do.	do.	Maria, wife of Wayti	0	1	12
D 226	Do.	do.	Anthonia, wife of Kurusu, and others	0	0	29-25
E 226	Do.	do.	S. A. Chelliah	0	2	38
F 226	Do.	do.	Anachi, wife of Swampillai	0	1	13-25
G 226	Do.	do.	V. Sellyiah and others	3	0	6
H 226	Do.	do.	do.	0	1	29-25
I 226	Ilagadi	do.	K. Vyravi and others	0	1	28-50
J 226	Pandiantotam	do.	K. Sinnatambi	0	1	5-25
K 226	Alady	Palmirahs	V. Veluppillai	0	1	0
L 226	Mavadipanai	Cocoanuts	V. Kanther and others	0	0	35
M 226	Varamyantotum	do.	K. Sinnappu and others	0	1	4
N 226	Sirototum	do.	K. Vayravi	0	0	35-75
O 226	Do.	do.	K. Sinnatambi	0	0	19-25
P 226	Do.	Palmirahs	V. Veluppillai and others	0	1	0-50
Q 226	Maneltotum	Tobacco	K. Sinnatambi	0	0	29-75
R 226	Do.	do.	Nachi, widow of Gnaniamuttu	0	0	18-50
S 226	Kolputti	Palmirahs	K. Vyravi and others	0	0	21-75
T 226	Parayanpanai	Cocoanuts	V. Veluppillai and others	0	0	26-25
U 226	Do.	do.	M. Muttukumaru	0	0	24
V 226	Chandakodel	Palmirahs	Chinnappillai, wife of Ponner	0	1	8-75
W 226	Maveddivayal	Paddy field	Nachi, widow of Gnanamuttu	0	1	28
X 226	Athaiputti	Palmirahs	K. Sinnatambi	0	0	21
Y 226	Ottuvelivayal	Paddy field	V. Kasiar	0	0	17-50
Z 226	Do.	do.	Kannatte, wife of Muruker	0	0	36-50
A 227	Do.	do.	V. Kanapathy and others	0	0	22
B 227	Do.	do.	V. Kasiar and others	0	1	15

Lot.	Name of Land.	Description.	Name of Claimant.	Extent.		
				A.	R.	P.
C 227	Ottuvilithopoe	Cocoanuts	S. Sinnappu and others	0	1	18
D 227	Do.	Palmirahs	K. Sellappa	0	1	12
E 227	Thendelpalai	do.	K. Sinnappu and others	0	0	27-75
F 227	Periyavalavu	do.	Venasitambi and others	0	0	30
G 227	Kodigamathanpanai	do.	A. Veeragatti and others	0	1	21
H 227	Kolputti	do.	M. Velayuder and others	0	1	21
I 227	Do.	do.	S. Sinnappu	0	2	12
J 227	Do.	do.	V. Venasitambi	0	0	39-50
K 227	Do.	Tobacco	K. Kanawathippillai	0	0	33
L 227	Sangatakadu	Cocoanuts	V. Venasitambi and others	0	2	7-50
M 227	Do.	do.	Nachi, widow of Vyravi, and others	0	0	16
N 227	Do.	Palmirahs	S. Sinnappu	0	0	5-50
O 227	Vadalikoodel	do.	Chinnachi, widow of Muruker	0	1	25-25
P 227	Sodalekadu	Cocoanuts	K. Kanapathi	0	1	39-25
Q 227	Nalavansodokadu	do.	T. Vethanayagam and others	0	1	5-25
R 227	Sangatakadu	do.	P. Modalitambi	0	2	8
				21	3	15

Preliminary plan 2,382. Village—Elutumadduwal south and Mukamalai.

S 227	Ayanankai	Cocoanuts	S. F. Toussaint	4	1	23
T 227	Do.	do.	do.	4	0	1-50
T 227½	Mukamalai Hospital Totam Sand track		Crown	0	0	10
				8	1	34-50

I hereby give public notice, as required by section 7, that the Government proposes to take possession of the lands.

All persons interested in the aforesaid lands are hereby required to appear personally or by agent before me at Chavakachcheri Resthouse on March 4, 1901, at 10 o'clock A.M., and to state the nature of their respective interests in the lands, and the amount and particulars of their claims to compensation for such interests.

Jaffna Kachcheri,
January 28, 1901.

R. W. IEVERS,
Government Agent.

1876 ක්වු අවුරුද්දේ ගොම්මර 3෦෦ ක් ආඥාවලින් ගත්වෙති වගන්තියේ ප්‍රකාරයට ආණ්ඩුවේ කටයුතු කට, ඒ නම් :—ලියුරුපලාගේ දුම්රුවාර සෑදීම පිණිස ලෙහි පහත සඳහන්වන ඉඩම් ලබාගැනීම සඳහා ක්‍රියාකරණ පිණිස “වසි 1876෦෦ ඉඩම් ලබාගැනීමේ ආඥාවලින්” ගවෙනි කාණ්ඩයේ කරකිවෙත පොර්තවල ප්‍රකාරයට කාරක මන්ත්‍රිසභාවේ මන්ත්‍රණය ඇතුළු උතුරාගත්වගන්තියේ ගෙන් නිසිආකාර වට අණලාභී කියම, ඒ ඉඩමකම් :—

සිතියම 2,377. ගම—මීනාලේ දකුණ.

කො.	ඉඩමේ නම.	අත්දම.	අයිතියකම කියවන්නා	භූමි. අ. රු. ප.
B 220	පන්තිකේනි	කල්	කේ. සිත්තනගමිනි	0 0 30-50
C 220	කරතිකුලී	පොල්	විතාරමගේ සහි සිත්තනපිල්ලෙ	0 1 16-50
D 220	පන්තිකේනි	එම	ආරුමරගේ සහි සිත්තනපිල්ලේ	0 1 10-25
E 220	සන්දරකුමාරසත්තේනි	එම	වී. කාසිපමිනි	0 0 2
F 220	පන්තිකේනි	එම	ඇස්. මුත්තනගමිනි	0 1 18
G 220	එම	එම	පී. පොත්තසිසා	0 0 30-25
H 220	එම	එම	වී. කන්දෙර්	0 1 20
I 220	එම	එම	එ. පරමු සහ තවත්	0 1 6-50
J 220	එම	එම	එම	0 0 31-50
K 220	එම	එම	ඇම්. වාරිකමිනි සහ තවත්	0 0 23-50
L 220	එම	එම	ඇම්. වාරිකමිනි	0 1 16-25
M 220	වෙලාවිච්චි	එම	පී. පොත්තසිසා සහ තවත්	0 0 1
8707	කකකරකමකුලම්	වැව	ආණ්ඩුව	0 1 4
N 220	පන්තිකේනි	පොල්	වෙල. පුදුරගේ කනවැන්දුම් සහි පාරුපති	0 0 2
O 220	වෙලාවිච්චි	එම	කේ. සරවනමුත්තු සහ තවත්	0 1 16-75
P 220	එම	කල්	එම	0 1 2-50
Q 220	එම	එම	ඇස්. ඒ. මුසර්	0 0 9
R 220	එම	එම	කාරගේ කනවැන්දුම් සහි සිත්තනපුල්	0 1 4-75
S 220	එම	එම	ලේ සහ තවත්	0 0 11-25
T 220	කෙරකිරත්තේනි	පොල්	ඇස්. අසිසර් කනවති කාකකුරුකල්	0 1 4-50
U 220	එම	එම	කනවදිපුල්ලේගේ සහි සේනපුල්ලේ	0 0 10
V 220	කේතවච්චි	එම	ආරුකාමලමගේ සහි තත්තෙලුත්තු	0 0 28-25
W 220	කෙරකෙරත්තේනි	භීස් දුත්තල	වාරිකමිනිගේ සහි කේවානේ සහ තවත්	0 0 33
X 220	තව්වාත්තේනි	කල්	කේ. සඳසිවන්	0 2 0
Y 220	පුල්ලත්තිකේනි	භීස් දුත්තල	කේ. සරවනමුත්තු සහ තවත්	0 0 9-50
Z 220	කාසකෙඅභි	කල්	ඇස්. සරවනමුත්තු	0 0 9-50
A 221	එම	එම	සිත්තනගමිනිගේ සහි සිත්තනපිල්ලේ සහ තවත්	0 0 14-25

නො.	ඉඩමේ නම,	අත්දම.	අයිතිකම් කීයන්ගේ.	ලක. අ. රු. ප.
B 221	වේසාලි වලවු	රොල්	වල්ලිපුරමගේ සත්‍රී සිංහවි	0 0 17-25
C 221	කාසාතොසි	එම	වල්ලිපුරමගේ සත්‍රී සිංහවි සහ තවත්	0 0 14-50
D 221	එම	එම	වී. සිත්තකුච්චි	0 0 0-50
				5 2 37-75
සිතියම 2,379.				
E 221	සොලොරිනි වලවු	රොල්	කාර්නිගේසුගේ කනවැන්දුම්, සිව්කාමම්	0 0 32-75
F 221	කෙල්ලියයි	සිසි ඉඩම	ඇස්. මයිලි	0 0 6
G 221	කෙත්තිපාලිය	රොල්	ඇස්. සරවනමුත්තු සහ තවත්	0 1 21-25
H 221	එම	එම	ඇම්. මුරුකෙසු සහ තවත්	0 0 3-25
I 221	ආවන්පල්ලම්	රොල්	ඇස්. සිත්තපු	0 1 12
I 221½	කොකියන්කන්සි	එම	ආරාමුගමගේ වැන්දුම්, සිත්තාමිච්චි සහ	
J 221	වෙල්ලන්වලවු	එම	තවත්	0 0 10-25
K 221	කොව්. පෙය්	එම	සරවනේගේ කනවැන්දුම්, සිත්තාමිච්චි	0 0 30
L 221	එම	එම	ඇස්. සබ්දර් සහ තවත්	0 0 32-25
M 221	එම	එම	ඇම්. කාර්නි. ගේසු	0 0 6
N 221	එම	එම	නීලපුල්ලේගේ සත්‍රී, කදිරසි සහ තවත්	0 0 5-25
O 221	පසරිකම්බෙට්ටි	රොල්	කනවැන්දුම්ගේ සත්‍රී, සිත්තාමිච්චි	0 0 29-25
P 221	එම	රොල්	පරම්පරම්ගේ සත්‍රී, සිත්තකුච්චි	0 0 26
Q 221	එම	රොල්	කේ. කනවැන්දුම්	0 1 12
R 221	කුරුවනකුච්චි	රොල්	සී. සිත්තාමිච්චි සහ තවත්	0 0 33
S 221	එම	එම	ඇස්. පොත්තු සහ තවත්	0 0 27-25
8724	පසරිකම්බෙට්ටි කුලම්	එම	ඇස්. කන්දර් සහ තවත්	0 0 14-25
T 221	කිසාගන්වලවු	එම	ආනමුට්	0 0 10
U 221	කුරුවනකුච්චි	රොල්	සුදර්ගේ කනවැන්දුම්, සිත්තාමිච්චි	0 0 23-50
V 221	එම	රොල්	කේ. සිත්තවන්	0 1 27-25
W 221	කවාන්දුලම්	රොල්	කේ. ආනමුත්තු	0 0 11
X 221	වෙමසන්ගලවු	රොල්	සී. තවසි	0 0 20-50
Y 221	එම	එම	ආරාමාසලම්ගේ සත්‍රී, සිත්තපුල්ලේ	
Z 221	එම	එම	සහ තවත්	0 0 34
A 222	එම	එම	කේ. මේදුපුල්ලේ සහ තවත්	0 0 28
			කේ. කනවැන්දුම් සහ තවත්	0 0 25-50
			සිත්තකම්බේගේ කනවැන්දුම්, කදිරසි	
			සහ තවත්	0 0 3-25
B 222	එම	රොල්	ඒ. කනවැන්දුම් සහ තවත්	0 0 21
C 222	එම	රොල්	පාරිකම්බේගේ සත්‍රී, සිත්තපරම් සහ තවත්	0 0 6
D 222	එම	රොල්	එම	0 0 6-50
E 222	එම	එම	සබ්දර්ගේ කනවැන්දුම්, මාති සහ තවත්	0 0 7
F 222	එම	රොල්	සී. මුත්තු සහ තවත්	0 1 5-75
G 222	එම	එම	කේ. ඒ. රම්පු සහ තවත්	0 0 34
H 222	කිරිමුට්ටිපුලම්	එම	එම	0 0 29
I 222	එම	එම	කනවැන්දුම්ගේ සත්‍රී, සිත්තාමිච්චි	0 0 20
J 222	වෙමසන්කල්ලම්	රොල්	කේ. රම්පු සහ තවත්	0 0 1
K 222	කේරිමුට්ටිපුලම්	රොල්	කාසිකාර් කනවැන්දුම් පොත්තාමිච්චි	0 1 15-50
L 222	එම	එම	මාරිකම්බේගේ සත්‍රී මුත්තුපුල්ලේ	0 0 20
M 222	එම	එම	වී. සිදම්බරපුල්ලේ	0 1 9-50
N 222	රුමල්	එම	වී. කිරිනිසාමිච්චි සහ තවත්	0 0 4
8725	කේරිමුට්ටිපුලම්	සිසි ඉඩම	ආනමුට්	0 0 7
O 222	රුමල්	රොල්	කන්දර් සත්‍රී පොත්ති සහ තවත්	0 1 25-50
P 222	එම	එම	කන්දර්ගමගේ සත්‍රී කනවැන්දුම් සහ	
Q 222	එම	එම	තවත්	0 2 3-50
R 222	එම	එම	වී. කනවැන්දුම්ලේ සහ තවත්	0 0 19-50
S 222	එම	රොල්	කේ. මයිල්ලාගනම්	0 2 7-75
T 222	එම	රොල්	සී. කන්දර් සහ තවත්	0 0 28
U 222	එම	රොල්	කේ. සිත්තකුච්චි	0 0 27-25
V 222	කෙල්ලියයි	එම	කේ. මයිල්ලාගනම් සහ තවත්	0 1 39
W 222	මිකාසිවලවු	එම	එම	0 3 16-50
X 222	එම	එම	මුත්තුගේ දුම වල්ලි	0 0 17-25
Y 222	කම්බේපිත්තන්	රොල්	කදිරගේ කනවැන්දුම් කාසි	0 0 17
Z 222	එම	රොල්	ආර්. ආම්බලාකර්	0 0 25-25
A 223	එම	එම	කේ. කාසිකම්බි	0 0 24-50
B 223	එම	එම	එම	0 0 2
C 223	එම	රොල්	මයිල්ලාගනම්ගේ සත්‍රී සිත්තකුච්චි	0 0 27
D 223	කෙල්ලියයි	එම	කම්බේපිත්තන්ගේ සත්‍රී මුත්තුකුච්චි	0 0 22
E 223	වැප්පල්	එම	ඒ. කන්දර්ගනා	0 1 1-50
F 223	එම	එම	කේ. කනවැන්දුම්ලාකාර් කේරිමල්	0 0 19
G 223	එම	එම	කේ. සිත්තකුච්චි	0 0 28
H 223	කම්බේපිත්තන්	රොල්	එම	0 1 33
I 223	එම	සිසි ඉඩම	කේ. මයිල්ලාගනම්	0 2 22-25
		රොල්	කේ. සිදම්බරපුල්ලේ සහ තවත්	0 2 13-75

නො.	ඉඩමේ නම.	අන්දම.	අයිතිකම් කීටන්තා.	මහක. අ. රු. ප.
J 223	කම්පිපරිත්තන්	පොල්	ඒ. කන්දසිංහ සහ තවත්	0 0 26.75
K 223	එම	එම	ඇස්. කාර්තියේසු සහ තවත්	0 1 36.
L 223	එම	එම	පිසුරුගේ දුටු අන්තපුරනම් සහ තවත්	0 1 18.50
M 223	එම	එම	ඇස්. කාර්තියේසු සහ තවත්	0 0 23.25
N 223	එම	එම	පුරුරුගේ කනවැන්දුම් කදිරුසි	0 0 35.50
O 223	එම	එම	චේලාපුරුගේ දුටු සිවකාමි සහ තවත්	0 1 28
				14 0 17.50

සිතියම 2,380. ගම—කොඹිකාමි.

P 223	නාවකතෝවිටම්	පොල්	පොත්තම්බලම්ගේ සුනි සිත්තනන්කම්	0 1 5.25
Q 223	කම්පිපරිත්තන්	එම	පොත්තම්බලම්ගේ සුනි පාරාපති	0 1 0.37
R 223	එම	එම	රු. ලියගේ සුනි එල්ලනාච්චි	0 1 24
S 223	එම	එම	පුරුරුගේ කනවැන්දුම් සුනි කදිරුසි	0 0 0.62
T 223	එම	තල්	සෝමනාදර්ගේ සුනි භාලුයකු	0 0 34.75
U 223	එම	පොල්	කේ. නානා අම්බලවාතන්	0 2 39.75
V 223	එම	එම	කේ. නානා අම්බලවාතන් සහ තවත්	0 0 15.25
W 223	එම	එම	ඒ. සිත්තනන්කම් සහ තවත්	0 0 19
X 223	එම	එම	කේ. කනපති	0 0 2.75
Y 223	එම	එම	දේවපුල්ලේගේ සුනි කදිරුසි සහ තවත්	0 1 5.50
Z 223	එම	එම	ඇම්. පොත්තම්බලම් සහ තවත්	0 0 21.50
A 224	කොල්ලන්තරුවලටු	එම	ඇම්. කදිරුගාමර්	0 0 9
8726	සිත්තනකලුම	වැව	ආණ්ඩුව	0 1 0
B 224	කම්පිපරිත්තන්	පොල්	කදිරුගාමර්	0 1 9.75
C 224	වෙව්විච්චේලි	එම	සිත්තනම්බලම්ගේ කනවැන්දුම් සුනි සිවකාම සහ තවත්	0 0 38
D 224	කරතාවලටු	එම	ඒ. තල්ලකම්බි සහ තවත්	0 0 25.75
E 224	වෙව්විච්චේලි	එම	ඇම්. පොත්තම්බලම්	0 1 11.50
F 224	වොලර්වෙව්විච්චේලි	එම	ඇම්. කදිරුගාමර්	0 0 23.50
G 224	වෙව්විච්චේලි	එම	ඇස්. අරුනාසලම් සහ තවත්	0 0 30.50
H 224	එම	එම	එම	0 0 22
I 224	එම	තල්	කනපතියගේ කනවැන්දුම් සුනි නාච්චි	0 0 29
J 224	කම්පිපරිත්තන්	එම	ඇම්. කන්දසිංහ	0 1 0.50
K 224	වෙව්විච්චේලි	එම	ඇස්. අම්බලවාතන් සහ තවත්	0 0 28.75
L 224	එම	එම	චේලාපුල්ලේගේ සුනි කදිරුසි	0 1 6.75
M 224	එම	එම	පෙරිසමම්බලම්ගේ සුනි චේලාපුල්ලේ සහ තවත්	0 2 38.50
N 224	එම	පොල්	ඇස්. අම්බලවාතන් සහ තවත්	0 0 34.25
O 224	එම	තල්	ඇම්. කන්දසිංහ සහ තවත්	0 1 18.50
P 224	නිලකුච්චිපාවලටු	පොල්	කනකසම්බෙගේ සුනි පොත්තම්බලම්	0 0 31
Q 224	එක්කන්පනෙ	තල්	ඒ. කන්දසිංහ	0 0 8.75
R 224	එම	පොල්	කේ. සිත්තපුල්ලේ සහ තවත්	0 0 20.75
S 224	එම	තල්	පුරුරුගේ දුටු එල්ලි සහ තවත්	0 0 35
T 224	එම	පොල්	අයිසන්පුල්ලේගේ දුටු පොත්තම්බලම්	0 0 29.25
U 224	නාලන්පනෙ	එම	ඇස්. කනපතියපුල්ලේ සහ තවත්	0 0 15.25
V 224	එම	තල්	තල්ලකම්බලම්ගේ සුනි නාකරන්කම්	1 1 22.50
W 224	රහගකානි	එම	ඇම්. කන්දසිංහ සහ තවත්	0 1 29.25
X 224	එම	සිත්තනකලුම	ආණ්ඩුව	0 0 35
Y 224	එම	පොල්	ඇස්. නානානාදි සහ තවත්	0 0 35
Z 224	එම	එම	එම	0 0 17.75
A 225	එම	එම	ඒ. සිත්තනකම්බි සහ තවත්	0 0 23.75
				9 1 34.87

සිතියම 2,381. ගම—මිරිසවිල්ල සහ එල්ලවිටුවල දකුණ.

B 225	පෙරිසමනෝවිටම්	තල්	සිත්තනකම්බලම්ගේ සුනි තන්කපුල්ලේ සහ තවත්	0 1 1.25
C 225	වෙව්විච්චේලි	පොල්	ඒ. සිත්තනකම්බලම් සහ තවත්	0 1 29
D 225	අලඹිකාඬු	තල්	ඒ. සිත්තනකම්බලම්	0 1 35.50
E 225	වෙව්විච්චේලි	පොල්	පුරුරුගේ සුනි අනන්තසිංහ	0 1 11.25
F 225	එම	එම	අනි උත්තම ජුලන්, ඩී. ඇම්. අයි.	0 1 25.25
G 225	එම	එම	පිලිපුරුගේ සුනි මානාලපුල්ලේ	0 1 10.25
H 225	එම	එම	ඩී. නිකුල්ලේ සහ තවත්	0 2 23
I 225	අත්තම්බලම්	ඒ කුඹුර	එම	0 1 9.75
J 225	එම	එම	කේ. පිලිපුරු	0 0 11.50
8727	කුරුකල්කුරු	වැව	ආණ්ඩුව	0 1 2.25
K 225	අත්තම්බලම්	ඒ කුඹුර	ඇස්. මයිත්තිකම්පුල්ලේ	0 0 1
L 225	එම	එම	පුරුරුගේ සුනි අන්තෝනියා පුල්ලේ	0 0 16.50
M 225	එම	එම	ඩී. නිකුල්ලේ සහ තවත්	0 0 13.75

නො.	ඉඩමේ නම.	අත්දම.	අයිතියකට නිකුත් නා.	මකක. අ. රු. ප.
N 225	තුන්තිවිල්ලටලේ	වී කුඹුර	සන්තියාගුප්පලේගේ සහි මරියාපුල්ලේ	0 0 14
O 225	එම	එම	රාජපුරුගේ සහි මදොලාපුල්ලේ	0 0 13
P 225	එම	එම	ජේ. රේදරාපුල්ලේ සහ තවත්	0 0 33-25
Q 225	එම	එම	ඇස්. අන්තෝනි සහ තවත්	0 0 32
R 225	එම	එම	පී. සවරිමුත්තු	0 0 31-25
S 225	එම	එම	ඇස්. වසින්තිතාමිපුල්ලේ	0 0 7-50
T 225	එම	එම	කේ. රාජපුරු සහ තවත්	0 0 5
U 225	මෙව්වඩු	පොල්	මහුවෙල් වසින්ති	0 2 30-50
V 225	එම	එම	වී. නිකලස් සහ තවත්	0 3 2
W 225	එම	එම	නිකලස්ගේ සහි මදොලේ	0 1 36
X 225	එම	එම	ජේ. රේදරා	0 0 26 25
Y 225	එම	එම	අන්තෝනිගේ සහි ආනාච්චි	0 0 7
Z 225	එම	එම	ඇස්. සවරි සහ තවත්	0 0 12
A 226	එම	එම	ඇස්. සුංජපුල්ලේ	0 0 25 50
B 226	එම	එම	සුන්සිරිසපුරු	0 0 32-50
C 226	එම	එම	වසින්තිගේ සහි මරියා	0 1 12
D 226	එම	එම	කුරුසුංගේ සහි අන්තෝනියා සහ තවත්	0 0 29-25
E 226	එම	එම	ඇස්. ඒ. වෙල්ලයිසා	0 2 38
F 226	එම	එම	සී. මිච්චලේගේ සහි ආනච්චි	0 1 13-25
G 226	එම	එම	වී. සෙල්ලයිසා සහ තවත්	3 0 6
H 226	එම	එම	එම	0 1 29-25
I 226	ඉලකඩ	එම	කේ. වසිරිච්චි සහ තවත්	0 1 28-50
J 226	තාන්තියාන්තෝවටම	එම	කේ. සිත්තනම්බි	0 1 5-25
K 226	පොලි	පොල්	වී. චේලපුල්ලේ	0 1 0
L 226	මාවඩිපොත	පොල්	වී. කන්දර සහ තවත්	0 0 35
M 226	වරනියම්තෝවම	එම	කේ. සිත්තපුරු සහ තවත්	0 1 4
N 226	සිරවෝටම	එම	කේ. වසිරිච්චි	0 0 35-75
O 226	එම	එම	කේ. සිත්තනම්බි	0 0 19-25
P 226	එම	එම	වී. චේලපුල්ලේ සහ තවත්	0 1 0-50
Q 226	මහලුතෝවටම	පුත්තල	කේ. සිත්තනම්බි	0 0 29-75
R 226	එම	පුත්තල	කේ. සිත්තනම්බි	0 0 18-50
S 226	කොල්පුට්ටි	පොල්	කේ. වසිරිච්චි සහ තවත්	0 0 21-75
T 226	රාජගේපොත	පොල්	වී. චේලපුල්ලේ සහ තවත්	0 1 0-50
U 226	එම	එම	ඇම්. මුත්තුකුමාරා	0 0 24
V 226	මාවඩිකුඹුල්	පොල්	පොත්තර්ගේ සහි, සිත්තපුල්ලේ	0 1 8-75
W 226	මාවඩිවටලේ	වී කුඹුර	කේ. වසිරිච්චි සහ තවත්	0 0 21
X 226	අනෙයිපුට්ටි	පොල්	කේ. සිත්තනම්බි	0 0 21
Y 226	මව්වෙල්ල වටලේ	වී කුඹුර	වී. කාසියාර්	0 0 17-50
Z 226	එම	එම	මුරුකර්ගේ සහි, කනච්චි	0 0 36-50
A 227	එම	එම	වී. කනච්චි සහ තවත්	0 0 22
B 227	එම	එම	වී. කාසියාර් සහ තවත්	0 1 15
C 227	මව්වැව්ලිතෝපු	පොල්	ඇස්. සිත්තපුරු සහ තවත්	0 1 18
D 227	එම	පොල්	කේ. සෙල්ලයිසා	0 1 12
E 227	කේන්ඩල්පොත	එම	කේ. සිත්තපුරු සහ තවත්	0 0 27-75
F 227	පෙරිපවලමු	එම	වී. සිත්තපුරු සහ තවත්	0 0 30
G 227	කොසිගොඩත්තපොත	එම	ඒ. මරතන්ති සහ තවත්	0 1 21
H 227	කොල්පුට්ටි	එම	ඇම්. චේලපුරු සහ තවත්	0 1 21
I 227	එම	එම	ඇස්. සිත්තපුරු	0 2 12
J 227	එම	එම	වී. මිච්චි තම්බි	0 0 39-50
K 227	එම	පුත්තල	කේ. කනච්චි පුල්ලේ	0 0 33
L 227	සත්තර් කාඩු	පොල්	වී. මිච්චි තම්බි සහ තවත්	0 2 7-50
M 227	එම	එම	වසිරිච්චිගේ කනච්චි, කාච්චි සහ තවත්	0 0 16
N 227	එම	පොල්	ඇස්. සිත්තපුරු	0 0 5-50
O 227	මදලිකුඹුල්	එම	මුරුකර්ගේ කනච්චි, සිත්තනම්බි	0 1 25-25
P 227	සොදලකාඩු	පොල්	කේ. කනච්චි	0 1 39-25
Q 227	තලවත්සොඩ කාඩු	එම	වී. චේලපොත්තම් සහ තවත්	0 1 5-25
R 227	සත්තර් කාඩු	එම	පී. මුදලිතම්බි	0 2 8
				<hr/>
				21 3 15
සියලුම 2,382. ගම්—චලදම්මවැව දකුණ සහ මුකම්මාලේ.				
S 227	ආසනත්තාසි	පොල්	ඇස්. ඇස්. මුංජන්චි	4 1 23
T 227	එම	එම	එම	4 0 1-50
T 227½	මුකම්මාලේ දේවප්පාලේ	වැලිපාර	ආන්ඩුව	0 0 10
				<hr/>
				8 1 34-50

මාව්වත් ඉඩම් අයිතියකර ගැනීමට ආණ්ඩුවේ කල්පනාව තිබෙන බව පොදුජනතාව දැනගැනීම සඳහා සත්වෙති මහත්මිය මිනැකර තිබෙන ගැටිතල මෙයින් දැනුම්දෙමි.

ඉහත සි දිව මලට අයිතිවාසිකම් ඇත්ත වූ සෑම දෙනම තවුන්ම කොහොත් තවුන් වෙනුවට ක්‍රියාකරණ අංක 1901 නවු මාර්තු මස 4 වෙනි දින 10 කතිකව වාචා කවිවේරියේ ආණ්ඩුවේ බංගලාදේ මා ඉදිරිපිට පැමිණ ඒ කොසි අන්දමේ අයිතිවාසිකම්ද කියා කියා සිටින්නට බිහුවා සහ මෙම ඉඩම් වෙනුවට ඉල්ලාසිටින මුදල් ගණනක් ඊට ඇත්ත වූ තවුන්ගේ අයිතිකමේ කොරතුරුත් කියාසිටින්නට බිහුවම් මෙයින් දැනගත යුතුයි.

වසී 1901 නවු ජනවාරි මස 28 වෙනි දින
ජපයේ කවිවේරියේදිස.

ආර්. ඩබ්ලිවු. අයිවර්ස්,
ආණ්ඩුවේ ඒජන්ත මමස.

1876 ම් (බ්) - ක්‍රම 3 ම ඉලකස්සද්දක්කින ක්‍රම 7 ම පිරිවින පිරකාරම් වද්දාකාණ නෙයිර්පාසෙ ක්‍රම 8 ම නෙ නෙ නෙ පකිරාක්කෙතෙවකතු වෙණාදියනාන පිනෙණර්සොලවපම ම ආණිකලා, අද්දාන වද්දා:—

පිරාතමපද්ද ක්‍රම 2,377. ක්‍රමිසි—පිරාතම වද්දා.

ක්‍ර. අං.	ආණියින ක්‍රම පෙයාර්.	විජාරම්.	උරිතතාලියින ක්‍රම පෙයාර්.	විජාලම.
B 220	පණ්දි. ක්‍රම	පන න්දොද්දම්	කේ. සිනෙතමපි	0 0 30.50
C 220	කර්ම ක්‍රම	තෙනෙත්දොද්දම්	වෙතාරණියම් පෙණ සිනෙප පිලිනේ	0 1 16.50
D 220	පණ්දි. ක්‍රම	රේද.	අරුමා පෙණ සිනෙප පිලිනේ	0 1 10.25
E 220	සත්තිරාලුම රොසනෙ ක්‍රම	රේද.	ඒ. කාසිතමපි	0 0 2
F 220	පණ්දි. ක්‍රම	රේද.	ආ. මුත්තමපි	0 1 18
G 220	රේද.	රේද.	ඒ. පොනෙයාර්	0 0 30.25
H 220	රේද.	රේද.	ඒ. තාලාදා	0 1 20
I 220	රේද.	රේද.	ආ. පාලුම මහුපෙරුම	0 1 6.50
J 220	රේද.	රේද.	රේද.	0 0 31.50
K 220	රේද.	රේද.	ආ. වාරිතමපියුම මහුපෙරුම	0 0 23.50
L 220	රේද.	රේද.	ආ. වාරිතමපි	0 1 16.25
M 220	උයිලද.	රේද.	ඒ. පොනෙයාර් මහුපෙරුම	0 0 1
8707	කනකාරායන ක්‍රම	ක්‍රම	මුද්දුරියනිලම	0 1 4
N 220	පණ්දි. ක්‍රම	තෙනෙත්දොද්දම්	වෙලායුතර කෙමපෙණ. පාලුම	0 0 2
O 220	උයිලද.	රේද.	කේ. ජාලන මුත්තම මහුපෙරුම	0 1 16.75
P 220	රේද.	පන න්දොද්දම්	රේද.	0 1 2.50
Q 220	රේද.	රේද.	ආ. ඉරාමපා	0 0 9
R 220	රේද.	රේද.	නාලා කෙමපෙණ සිනෙප පිලි නියුම මහුපෙරුම	0 1 4.75
S 220	රේද.	රේද.	ආ. ඉයා කනපති නාලකුලක	0 0 11.25
T 220	ඒරාකිරන ක්‍රම	තෙනෙත්දොද්දම්	කනපති පිලිනේ පෙණ ජොලු පිලිනේ	0 1 4.50
U 220	රේද.	රේද.	අරුණු ජාලම පෙණ තමක මුත්ත වාරිතමපි පෙණ තෙවනේ	0 0 10
V 220	තෙත්තාවද.	රේද.	යුම මහුපෙරුම	0 0 28.25
W 220	ඒරාකිරන ක්‍රම	පුකෙයිලි ක්‍රම තමක නිලම	කේ. ජාලන	0 0 33
X 220	තද්දාන වද්දා	පන න්දොද්දම්	කේ. ජාලන මුත්තම මහු	0 2 0
Y 220	පුලලා ක්‍රම ක්‍රම	පුකෙයිලි ක්‍රම තමක තමක	ආ. ජාලන මුත්තම	0 0 9.50
Z 220	කපදාද.	පන න්දොද්දම්	සිනෙතමපි පෙණ සිනෙප පිලිනියුම මහුපෙරුම	0 0 9.50
A 221	රේද.	රේද.	ඒ. සිනෙතමපි	0 0 14.25
B 221	වෙලියන් වනචු	රේද.	වලවිපුරම පෙණ ජොලි	0 0 17.25
C 221	කපදාද.	රේද.	වලවිපුරම පෙණ ජොලියුම මහු	0 0 14.50
D 221	රේද.	රේද.	ඒ. සිනෙතමපි	0 0 0.50
				5 2 37.75

පිරාතමපද්ද ක්‍රම 2,379. ක්‍රමිසි—පිරාතම වද්දා.

E 221	පුලොරිතම වනචු	තෙනෙත්දොද්දම්	කාලකුල කෙමපෙණ සිකා මන	0 0 32.75
F 221	තෙලවියද.	තමක නිලම	ආ. මයිලු	0 0 6
G 221	කිතම වනචු	පන න්දොද්දම්	ආ. ජාලන මුත්තම මහු	0 1 21.25
H 221	රේද.	රේද.	ආ. මුලකෙසෙවම මහුපෙරුම	0 0 3.25
I 221	නාලන පුලම	තෙනෙත්දොද්දම්	ආ. සිනෙතමපි	0 1 12
I 221	කොතෙයන ක්‍රම	රේද.	අරුණු කෙමපෙණ සිනෙතම සියුම මහුපෙරුම	0 0 10.25
J 221	පෙලවන වනචු	රේද.	ජාලන කෙමපෙණ සිනෙතම	0 0 30
K 221	කොදාද.	රේද.	ආ. ජාලන මහුපෙරුම	0 0 32.25
L 221	රේද.	රේද.	ආ. කාලකුල	0 0 6
M 221	රේද.	රේද.	ඒ. පිලිනේ පෙණ කතිරාසියුම මහුපෙරුම	0 0 5.25
N 221	රේද.	රේද.	කනපති පෙණ සිනෙතම	0 0 29.25
O 221	පොලි ක්‍රම	පන න්දොද්දම්	පොලි පෙණ සිනෙතම	0 0 26
P 221	රේද.	තෙනෙත්දොද්දම්	කේ. කනපති පිලිනේ	0 1 12
Q 221	රේද.	පන න්දොද්දම්	ඒ. සිනෙතමපියුම මහුපෙරුම	0 0 33

கணை.	காணியினது பெயர்.	விவரம்.	உரித்தாளியின் பெயர்.	வீசாலம். எ.று. ப.
R 221	சூருமன்குடல	பனந்தோட்டம்	என். பொன்னுவும மறுபேரும்	0 0 27.25
S 221	ஓடி	ஓடி	எஸ். கந்தரும் மறுபேரும்	0 0 14.5
8724	பேயாறிக்குடடைகுளம்	குளம்	முடிக்குரிய நிலம்	0 0 10
T 221	தியாகனவளவு	பனந்தோட்டம்	சுப்பா கைம்பெண் சின்னஞ்சி	0 0 23.50
U 221	சூருமன்குடல	தென்னந்தோட்டம்	கே. சின்னவன	0 1 27.25
V 221	ஓடி	பனந்தோட்டம்	கே. நாகமுத்து	0 0 11
W 221	உவாதுப்புலம்	ஓடி	சீ. நவசி	0 0 20.50
X 221	சேமையனதாள்வு	தென்னந்தோட்டம்	அருணாசலம் பெண் சின்னப்பிள் னாயும் மறுபேரும்	0 0 34
Y 221	ஓடி	ஓடி	கே. வேலுப்பிள்ளையம் மறு	0 0 28
Z 221	ஓடி	ஓடி	கே. சண்பதியும் மறுபேரும்	0 0 25.50
A 222	ஓடி	ஓடி	சின்னத்தம்பி கைம்பெண் கதிரா சியும் மறுபேரும்	0 0 3.25
B 222	ஓடி	பனந்தோட்டம்	எ. கண்பதியும் மறுபேரும்	0 0 21
C 222	ஓடி	தென்னந்தோட்டம்	வாரித்தம்பி பெண் சிதம்பரமுட மறுபேரும்	0 0 6
D 222	ஓடி	பனந்தோட்டம்	ஓடி	0 0 6.50
E 222	ஓடி	ஓடி	சடையா கைம்பெண்மாதியும் மறு	0 0 7
F 222	ஓடி	தென்னந்தோட்டம்	பீ. முத்துவும் மறுபேரும்	0 1 5.75
G 222	ஓடி	ஓடி	கே. ஏரம்புவும் மறுபேரும்	0 0 34
H 222	தேர்முட்டிப்புலம்	ஓடி	ஓடி	0 0 29
I 222	ஓடி	ஓடி	கண்பதி பெண் சின்னஞ்சி	0 0 20
J 222	சேமையனதாள்வு	பனந்தோட்டம்	கே. ஏரம்புவும் மறுபேரும்	0 0 1
பிரதமபட்டத்து இலக்கம் 2,379. குறிச்சி—நீசாலை வடக்கு.				
K 222	தோமுட்டிப்புலம்	பனந்தோட்டம்	காசியர்கைம்பெண் பொன்னஞ்சி	0 1 15.50
L 222	ஓடி	ஓடி	வாரித்தம்பி பெண் முத்துப்பி ளனை	0 0 20
M 222	ஓடி	ஓடி	வி. சிதம்பரப்பிள்ளை	0 1 9.50
N 222	இராமலிவ	ஓடி	வி. கிருட்டணசாமியும் மறுபேரும்	0 0 4
8725	தையர்முட்டிப்புலம்	தரிசுநிலம்	முடிக்குரியநிலம்	0 0 7
O 222	இராமலிவ	பனந்தோட்டம்	கந்தர்வேண் பொன்னியும் மறு	0 1 25.50
P 222	ஓடி	ஓடி	கந்தவனம்பெண் கண்பதியா லும் மறுபேரும்	0 2 3.50
Q 222	ஓடி	ஓடி	வி. கண்பதியிள்ளையம் மறு	0 0 19.50
R 222	ஓடி	தென்னந்தோட்டம்	கே. மயிலவாகனம்	0 2 7.75
S 222	ஓடி	பனந்தோட்டம்	பி. கந்தரும் மறுபேரும்	0 0 28
T 222	ஓடி	தென்னந்தோட்டம்	கே. சின்னக்குட்டி	0 0 27.25
U 222	ஓடி	ஓடி	கே. மயிலவாகனமுட மறுபேரும்	0 1 39
V 222	நெலவியடி	ஓடி	ஓடி	0 3 16.50
W 222	மினாடசிவனவு	ஓடி	முத்துமகன்வள்ளி	0 0 17.25
X 222	ஓடி	ஓடி	கதிரான கைம்பெண் நாகி	0 0 17
Y 222	கட்டைப்பறித்தான	புகையிலைதோட்டம்	ஆர். அம்பலவாணா	0 0 25.25
Z 222	ஓடி	ஓடி	கே. காசித்தம்பி	0 0 24.50
A 223	ஓடி	ஓடி	ஓடி	0 0 2
B 223	ஓடி	தென்னந்தோட்டம்	வயிரவனபெண் சின்னக்குட்டி	0 0 27
C 223	ஓடி	ஓடி	தம்பையாபெண் முத்துக்குட்டி	0 0 22
D 223	நெலவியடி	ஓடி	எ. கந்தையா	0 1 1.50
E 223	வேப்பல	ஓடி	நிலகண்டி பிள்ளையா கோவில்	0 0 19
F 223	ஓடி	ஓடி	கே. சின்னத்தம்பி	0 0 28
G 223	ஓடி	பனந்தோட்டம்	ஓடி	0 1 33
H 223	கட்டைப்பறித்தான	தரிசுநிலம்	கே. மயிலவாகனம்	0 2 22.25
I 223	ஓடி	பனந்தோட்டம்	கே. சிதம்பரப்பிள்ளையம் மறு	0 2 13.75
J 223	ஓடி	தென்னந்தோட்டம்	எ. கந்தையாவும் மறுபேரும்	0 0 26.75
K 223	ஓடி	ஓடி	எஸ். காத்திசேசுவும் மறுபேரும்	0 1 36
L 223	ஓடி	ஓடி	விசுவர்மகள் அனையூரணமுட மறுபேரும்	0 1 18.50
M 223	ஓடி	ஓடி	எஸ். காத்திசேசுவும் மறுபேரும்	0 0 23.25
N 223	ஓடி	ஓடி	சுப்பர்கைம்பெண் கதிராசி	0 0 35.50
O 223	ஓடி	ஓடி	வேலாயுதர் மகள் சிவகாமியும் மறுபேரும்	0 1 28
				14 0 17.50
பிரதமபட்டத்து இலக்கம் 2,380. குறிச்சி—கொடி காமம்.				
P 223	நாவத்தோட்டம்	தென்னந்தோட்டம்	பொன்னம்பலம் பெண் சின்னத் தங்கம்	0 1 5.25
Q 223	கட்டைப்பறித்தான்	ஓடி	பொன்னம்பலம்பெண் பாறுபத்	0 1 0.37
R 223	ஓடி	ஓடி	இராமலிங்கம் பெண் இளைய நாச்சி	0 1 24
S 223	ஓடி	ஓடி	சுப்பர்கைம்பெண் கதிராசி	0 0 0.62

துணடு.	காணியினது பெயர்.	வியரம்.	உரித்தாளியின பெயர்.	விசாலம்.	
				ர.	ஆ. பெ.
T 223	கடடைபறித்தான	பணந்தோட்டம்	சுவாமிநாதாபெண நாகமுத்தூ	0	0 34.75
U 223	ஓடி	தென்னந்தோட்டம்	கே. என. அம்பலவாணா	0	2 39.75
V 223	ஓடி	ஓடி	கே. என. அம்பலவாணரும் மறு	0	0 15.25
W 223	ஓடி	ஓடி	வி. சிணையாலும் மறுபேரும்	0	0 19
X 223	ஓடி	ஓடி	கே. கணபதி	0	0 2.75
Y 223	ஓடி	ஓடி	வேலுப்பிள்ளை பெண கதிராசி		
Z 223	ஓடி	ஓடி	யும் மறுபேரும்	0	1 5.50
A 224	கொலலன்கரிவளவு	ஓடி	எம். பொன்னையாலும் மறுபேரும்	0	0 21.50
8726	சின்னெனியாக் குளம்	குளம்	எம். கதிராகாமா	0	0 9
B 224	கடடைபறித்தான	தென்னந்தோட்டம்	முடிக்கூரியநிலம்	0	1 0
C 224	செட்டிவெளி	ஓடி	ஏ. கதிராகாமா	0	1 9.75
D 224	கரையானவளவு	ஓடி	சின்னத்தம்பி கைம்பெண சிவ		
E 224	செட்டிவெளி	ஓடி	காமியும் மறுபேரும்	0	0 38
F 224	சோலசெட்டிவளவு	ஓடி	ஏ. நல்லதம்பியும் மறுபேரும்	0	0 25.75
G 224	செட்டிவெளி	ஓடி	எம். பொன்னையா	0	1 11.50
H 224	ஓடி	ஓடி	எம். கதிராகாமா	0	0 23.50
I 224	ஓடி	பணந்தோட்டம்	எஸ். அருணாசலமும் மறுபேரும்	0	0 30.50
J 224	கடடைபறித்தான	ஓடி	ஓடி	0	0 22
K 224	செட்டிவெளி	ஓடி	கணபதிகைம்பெண நாச்சி	0	0 29
L 224	ஓடி	ஓடி	எம். கந்தையா	0	1 0.50
M 224	ஓடி	ஓடி	எஸ். அம்பலவாணரும் மறு	0	0 28.75
N 224	ஓடி	தென்னந்தோட்டம்	வேலுப்பிள்ளை பெண கதிராசி	0	1 6.75
O 224	ஓடி	பணந்தோட்டம்	பெரியதம்பிபெண சேதுப்பிள்		
P 224	நீலகருட்டியாவளவு	தென்னந்தோட்டம்	ளாயும் மறுபேரும்	0	2 38.50
Q 224	வண்ணான்பாணை	பணந்தோட்டம்	எஸ். அம்பலவாணரும் மறு	0	0 34.25
R 224	ஓடி	தென்னந்தோட்டம்	எம். கந்தையாலும் மறுபேரும்	0	1 18.50
S 224	ஓடி	பணந்தோட்டம்	கணகசைப்பெண பொன்னாச்சி	0	0 31
T 224	ஓடி	தென்னந்தோட்டம்	ஏ. கந்தையா	0	1 8.75
U 224	நல்லானபிணை	ஓடி	கே. சின்னப்பிள்ளையும மறு	0	0 20.75
V 224	ஓடி	பணந்தோட்டம்	முருகாமகள் வள்ளியும் மறு	0	0 35
W 224	இராககணகாணி	ஓடி	ஐம்பிள்ளைமகள் பொன்னி	0	0 29.25
X 224	ஓடி	தரிசுநிலம்	எஸ். கணபதிப்பிள்ளையும மறு	0	0 15.25
Y 224	ஓடி	தென்னந்தோட்டம்	நல்லதம்பிபெண நாகரெத்தினம்	1	1 22.50
Z 224	ஓடி	ஓடி	எம். கந்தையாலும் மறுபேரும்	0	1 29.25
A 225	ஓடி	ஓடி	முடிக்கூரியநிலம்	0	0 35
			எஸ். நாகநா டியும் மறுபேரும்	0	0 35
			ஓடி	0	0 17.75
			ஏ. சின்னத்தம்பியும் மறுபேரும்	0	0 23.75
				9	1 34.87

பிரதமபடத்து இலக்கம் 2,381. சூறிச்சிகள்கள்—மிரிசிவிலும், என்னுமடவொள் தெற்கும்.

B 225	பெரியதோட்டம்	பணந்தோட்டம்	சின்னையாபெண தங்கமுத்தூவும்		
C 225	செம்பாடு	தென்னந்தோட்டம்	மறுபேரும்	0	1 1.25
D 225	ஆலடிக்காடு	பணந்தோட்டம்	வி. சிணையாலும் மறுபேரும்	0	1 29
E 225	செம்பாடு	தென்னந்தோட்டம்	வி. சிணையா	0	1 35.50
F 225	ஓடி	ஓடி	சூசைபெண அனந்தாசி	0	1 11.25
G 225	ஓடி	ஓடி	மகா கனம்பொருந்திய பூவியன		
H 225	ஓடி	ஓடி	சாமி	0	1 25.25
I 225	துனிவிலவயல	நெற்காணி	பின்புபெண மதலைப்பிள்ளை	0	1 10.25
J 225	ஓடி	ஓடி	டி. நிக்கிலாசும் மறுபேரும்	0	2 23
8727	சூருக்கள் தூவு	குளம்	ஓடி	0	1 9.75
K 225	துனிவிலவயல	நெற்காணி	கே. பிவிப்பு	0	0 11.50
L 225	ஓடி	ஓடி	முடிக்கூரியநிலம்	0	1 2.25
M 225	ஓடி	ஓடி	எஸ். வயித்தியாமபிள்ளை	0	0 1
N 225	ஓடி	ஓடி	சூசைப்பிள்ளைபெண அந்தோணி		
O 225	ஓடி	ஓடி	ப்பிள்ளை	0	0 16.50
P 225	ஓடி	ஓடி	டி. நிக்கிலாசும் மறுபேரும்	0	0 13.75
Q 225	ஓடி	ஓடி	சந்தியாப்பிள்ளை பெண மரியாப		
R 225	ஓடி	ஓடி	பிள்ளை	0	0 14
S 225	ஓடி	ஓடி	இராசப்புபெண மதிலாப்பிள்ளை	0	0 18
T 225	ஓடி	ஓடி	ஜே. பே துறுப்பிள்ளையும மறு	0	0 33.25
U 225	செம்பாடு	தென்னந்தோட்டம்	என். அந்தோணியு மறுபேரும்	0	0 32
V 225	ஓடி	ஓடி	பி. சுவரிமுத்தூ	0	0 31.25
W 225	ஓடி	ஓடி	எஸ். வயித்தியாமபிள்ளை	0	0 7.50
X 225	ஓடி	ஓடி	கே. இராசப்புவும மறுபேரும்	0	0 5
			மணுவலை வயித்தி	0	2 30.50
			வி. நிக்கிலாசும் மறுபேரும்	0	3 2
			நிக்கிலாசுபெண மதலை	0	1 36
			ஜே. பெதுறு	0	0 26.25

தண்.டு.	காணியின து பெயர்.	வ்வாம.	உரித்தாளியின பெயர்.	வகாலம்.
				அ. டா. பெ.
Y 225	செம்பாடு	தென்னந்தோட்டம்	அந்தோனியெண ஆனசசி	0 0 7
Z 225	ஹெ	ஹெ	என். சவரியம் மறுபேரும்	0 0 12
A 226	ஹெ	ஹெ	எஸ். சூசைப்பிளின	0 0 25.50
B 226	ஹெ	ஹெ	சானசி இராசப்பு	0 0 23.50
C 226	ஹெ	ஹெ	வயித்திபெண டரியை	0 1 12
D 226	ஹெ	ஹெ	சூரிசுபெண அந்தோணியர்வும	
E 226	ஹெ	ஹெ	மறுபேரும்	0 0 29.25
F 226	ஹெ	ஹெ	எஸ். ஏ. செலையா	0 2 38
G 226	ஹெ	ஹெ	சுவாமபிளினபெண ஆனசசி	0 1 13.25
H 226	ஹெ	ஹெ	வி. செலையாவும் மறுபேரும்	3 0 6
I 226	இலகடி	ஹெ	ஹெ	0 1 29.25
J 226	பாண்டியன்தோட்டம்	ஹெ	கே. வயிர்வியு மறுபேரும்	0 1 28.50
K 226	ஆலடி	பனந்தோட்டம்	கே. சினனத்தமபி	0 1 5.25
L 226	பாவடிபிண	தென்னந்தோட்டம்	வீ. வேலுப்பிளின	0 1 0
M 226	வரணியான்தோட்டம்	ஹெ	வி. கந்தரு மறுபேரும்	0 0 35
N 226	சிறுதோட்டம்	ஹெ	கே. சினனப்பவு மறுபேரும்	0 1 4
O 226	ஹெ	ஹெ	கே. வயிர்வீ	0 0 35.75
P 226	ஹெ	பனந்தோட்டம்	கே. சினனத்தம்பி	0 0 19.25
Q 226	மணல்தோட்டம்	புளையிலைத்தோட்டம்	வி. வேலுப்பிளினயு மறுபேரும்	0 1 0.50
R 226	ஹெ	ஹெ	கே. சினனத்தமபி	0 0 29.75
S 226	கொலபிடடி	பனந்தோட்டம்	ஞானமுத்தி கைமபெண நாச்சி	0 0 18.50
T 226	பறையண்பிண	தென்னந்தோட்டம்	கே. வயிர்வியு மறுபேரும்	0 0 21.75
U 226	ஹெ	ஹெ	வீ. வேலுப்பிளினயு மறுபேரும்	0 0 26.25
V 226	சந்தக்கடல	பனந்தோட்டம்	எம். முத்துக்குமாரு	0 0 24
W 226	மாவெட்டிவயல	தெற்காணி	பொன்னாபெண சினனப்பிளின	0 1 8.75
X 226	அத்தாயப்படி	பனந்தோட்டம்	ஞானமுத்தி கைமபெண நாச்சி	0 1 28
Y 226	ஒட்டுவெளிவயல	தெற்காணி	கே. சினனத்தமபி	0 0 21
Z 226	ஹெ	ஹெ	வீ. காசியர்	0 0 17.50
A 227	ஹெ	ஹெ	முருகர்பெண சணனத்தை	0 0 36.50
B 227	ஹெ	ஹெ	வீ. கணபதிப்பிளினயும் மறு	0 0 22
C 227	ஒட்டுவெளிதோப்பு	தென்னந்தோட்டம்	வீ. காசியரு மறுபேரும்	0 1 15
D 227	ஹெ	பனந்தோட்டம்	எஸ். சினனப்பவு மறுபேரும்	0 1 18
E 227	தெண்டலப்பிண	ஹெ	கே. செல்லப்பா	0 1 12
F 227	பெரியவளவு	ஹெ	கே. சினனப்பவு மறுபேரும்	0 0 27.75
G 227	கொடி காமத்தான்பிண	ஹெ	வினாசத்தமபியு மறுபேரும்	0 0 30
H 227	கொலபிடடி	ஹெ	ஏ. காசுத்தியு மறுபேரும்	0 1 1
I 227	ஹெ	ஹெ	எம். வேலாயுக்கரு மறுபேரும்	0 1 21
J 227	ஹெ	ஹெ	எஸ். சினனப்ப	0 2 12
K 227	ஹெ	புளையிலைத்தோட்டம்	வீ. லானசத்தமபி	0 0 39.50
L 227	சங்கத்தாராகாடு	தென்னந்தோட்டம்	கே. கணபதிப்பிளின	0 0 33
M 227	ஹெ	ஹெ	வீ. வினாசத்தமபியு மறுபேரும்	0 2 7.50
N 227	ஹெ	பனந்தோட்டம்	வயிர்வீ கைமபெண நாச்சி	0 0 16
O 227	வடலிக்கடல	ஹெ	எஸ். சினனப்ப	0 0 5.50
P 227	சுடலைக்காடு	தென்னந்தோட்டம்	முருகர் கைமபெண சினனாச்சி	0 1 25.25
Q 227	நளவனசுக்காடு	ஹெ	கே. கணபதி	0 1 39.25
R 227	சங்கத்தாராகாடு	ஹெ	ஏ. வேதநாயகமும் மறுபேரும்	0 1 5.25
			பீ. முதலீத்தமபி	0 2 8
				21 3 15
§ 227	பிரதம்படத்த இலக்கம் 2,382.	சூறிச்சிக்கள்—எழுதுமட்டுவாள் தெற்கும், முகமாலையும.		
T 227	அயனங்கை	தென்னந்தோட்டம்	எஸ். எவ். றுசையின்ஸ்	4 1 23
T 227	ஹெ	ஹெ	ஹெ	4 0 1.50
T 227	முகமாலையுண்பத்திரித தோட்டம்	மணற்பாறை	முடிசூரிய நிலம்	0 0 10
				8 1 34.50

எடுத்ததுகொள்வதற்கான எத்தன்கூடுசெய்யப்பட்டது 1876 ம் ஆண்டு-ந்துக் காணி எடுத்ததுகொள்வதையப்பற்றிய சட்டத்தினது 6 ம் பிரிவின ஏற்பாடுகளின பிரகாரம் மந்திராலோசனைச் சபையினது ஆலோசனையுடன் தே சாதிப்பதியவர்கள் எனக்குக் கற்பனைசெய்திருப்பதனால், அக்காரணிகளை ஆட்சி ஒப்புகொள்ள அரசாட்சியார் எண்ணியிருக்கிறார் என்பதை 7 ம் பிரிவினப்படி வேண்டிய பிரகாரம் நான் இதனைக்கொண்டு பிரித்தமாய் விளம்பாடுசெய்யினறேன்.

மேற்குறித்த காணிகளுக்கு உரித்துப்பேசுகின்ற சகலரும் தாமாக அல்லது அவர்வருடைய காரியகாரர் மூலமாய் 1901 ம் ஆண்டு பங்குனிமாதம் 4 ந்தேதியிலன்று 10 மணிக்கு சாவுகச்சேரி வாடிவட்டிலு என்முன பாக வெளிப்பட்டித் தத்தமக்கு அக்காணிகளிலுள்ள உடந்தைகளினது தன்மையையும் அவ்வுடந்தைகளுக்காய்த தாம் சாதிக்கும் உரித்துகளின தொகையையும் விவாங்கியும் சொல்லுமபடி இத்தலை அவர்களிடத்திற் கேட்டுக்கொள்ளப்படுகின்றது.

யாழ்ப்பாணம் கச்சேரி, 1901 ம் வருஷம் தைமீ 28 ந் வ. ஆர். டபிளியு. ஐவோஸ், அரசாட்சி ஏசுண்டி.

SALES OF ARRACK, TOLL, AND OTHER RENTS.

NOTICE is hereby given that on Thursday, February 14, 1901, at 2 P.M., will be put up for re-sale at the Colombo Kacheheri, at the risk of the original purchasers, for the periods mentioned below, any of the under-mentioned Arrack Rents and Toll Rents of the Western Province, the original purchasers of which may have failed to pay on or before that date the instalment for the month of January, 1901.

The purchasers at the re-sale should deposit one-tenth of the purchase amount on the day of sale.

From March 1, 1901, to December 31, 1902.

Arrack Rents.—Siyane and Hewagam korales Panadure.

From March 1, 1901, to December 31, 1901.

Bridges.—Dandugama, Kotugoda, Giriulla, Munamalwatta, Toppu, Nainamadam, Badureliya, and Morapitiya.

Canals.—Hendala, Negombo, Kalutara, Lock-gate.

Ferries.—Mutwal, Hanwella, Mutuwadiya, Pugoda, Anguruwatota, Kepu-ela.

Roads.—Colombo to Avisawella, Kelaniya to Henaratgoda, Alutgama to Radawana, Colombo to Galle between 14th and 15th mileposts, Colombo to Galle between 29th and 30th mileposts, Negombo to Dunagaha, Colombo to Kandy between 21st and 23rd mileposts, Panadure to Nambapana, Wisidagama to Wewita.

F. R. ELLIS, Government Agent.

The Kacheheri, Colombo, February 6, 1901.

මෙහි පහත සඳහන්වන කාලවලට බස්නාහිර දිසාවේ මෙහි පහත සඳහන්වන කොසියම් අරක්කු රේන්දයක් සහ පාලම් රේන්දයක් නමුත් පලමු ගැනුම්කාරයින් විසින් වර්ෂ 1901 ක්වූ ජනවාරි මාසේ මාස මුදල වර්ෂ 1901 ක්වූ පෙබ්වාරි මස 14 වෙනි දිනදී නොකොන් ජීව ප්‍රථම දිනකදී නොගෙවීමෙන් ඔහුන් හේ අලංකිට වෙනුව එකී රේන්ද වර්ෂ 1901 ක්වූ පෙබ්වාරි මස 14 වෙනි මුහුණපත්තියද දවල් 2කේ කනිසමට කොළඹ කවිචේරියේදී නැවත විකුණන බව මෙයින් දන්වනුය.

නැවත විකිනීමේදී ගැනුම්කාරයින් විසින් ගත් මුදලෙන් දහයෙන් කොටසක් විකිනීම දවසේදී මෙහි කඩක්කට මිනැය.

වර්ෂ 1901 ක්වූ මාර්තු මස 1 වෙනි දින පටන් වර්ෂ 1902 ක්වූ දෙසැම්බර් මස 31 වෙනි දින දක්වා :

සිංහා සහ හේවාගම කෝරලවල සහ පානදුරේත් අරක්කු රේන්දය.

වර්ෂ 1901 ක්වූ මාර්තු මස 1 වෙනි දින පටන් දෙසැම්බර් මස 31 වෙනි දින දක්වා :

බදුරලිය සහ මොරපිටියේද, දඹුහමද, කොටුගොඩද, හීරලේලේද, මුහුණුවත්තේද, කෝප්පුවේ සහ නයින මඩමෙන් පාලම් රේන්දය.

ගැඳලද, මහමුවේද, කරහර සහ සත්තමස්නියමෙන් ඇලරේන්දය.

මෝදරද, ගන්වැල්ලේද, මුතුමාසියේද, පුගොඩද, අතුරුවානොවේ සහ කැපුඇලෙන් කොටුපල් රේන්දය.

කොළඹ සිට අවස්සාවේල්ලවද, කැලනියේ සිට හෙහරත්තොඩවද, අඵව්ගම සිට රදුවානවද, කොළඹ සිට ගාල්ලට සහ පාරේ හැකැක්ම 14රේ සහ 15වේ කනු අතරේද, 29යේ සහ 30යේ කනු අතරේද, මහමුවේ සිට දුකාගකවද, කොළඹ සිට නුවරට සහ පාරේ හැකැක්ම

21කේ සහ 23කේ කනු අතරේද, පානදුරේ සිට නකා පානද, මසියගම සිට මැව්වට සහ පාරේ රේන්දය.

ඇඳ. ආර්. ඇලිස්, ඒජන්ත වර්ග.

වර්ෂ 1901 ක්වූ පෙබ්වාරි මස 6 වෙනි දින කොළඹ කවිචේරියේදීය.

NOTICE is hereby given that on Saturday, February 23, 1901, at 1 P.M., will be put up for re-sale at the Kandy Kacheheri, at the risk of the original purchaser, the under-mentioned Toll Rent of the Central Province from March 1 to December 31, 1901, the original purchaser of which may have failed on or before that date to complete security for 1901.

The purchaser at the re-sale will be required to deposit one-tenth purchase amount on the day of sale.

Further conditions will be read and explained on the day of sale.

Description of Rent.

Peradeniya bridge and Iriyagama road toll.

Kandy Kacheheri, February 6, 1901. R. FESTING, for Government Agent.

මෙහි පහත සඳහන්වන මධ්‍යමදිසාවේ කොටුපල් පාලම් රේන්දවලට, වර්ෂ 1901 ක්වූ අවුරුද්දට දියයුතු ඇප පෙබ්වාරි මස 23 වෙනි දිනදී නොකොන් ජීව මත්තෙන් ප්‍රථම ගැනුම්කාරයා විසින් දෙවන නොගෙදනෙවිනම්, නැවත විකිනීමෙන් වෙන්ව ගෙ දෙන්නාවූ යම් අලංකාරකට ඔහු වගකීමට යටත්කර, වර්ෂ 1901 ක්වූ මාර්තු මස 1 වෙනි දින පටන් දෙසැම්බර් මස 31 වෙනි දින දක්වා ඒවායේ රේන්ද, ආකාරයට පෙබ්වාරි මස 23 වෙනි සෙනසුරුදු පස්වරු 1ව මක නුවර කවිචේරියේදී නැවත විකුණනට සෙදෙන වග මෙයින් දැනුම්දෙමි.

නැවත විකිනීමේදී ඉල්ලාගන්නා අගවර්ග විසින් එසේ ඉල්ලාගන්නාලද ගණනෙන් දහයෙන් එකක් විකුණුපු දවසේදී මුදලෙන් බැඳෙනබන්ව මිනැය.

වැඩිදුර කොන්දේසි විකුණන දවසේදී කිසිවා හේ රැමිකර දෙනුලැබේ.

විකිනීමට නිබභන රේන්ද නම් :

ජේරුදෙනියේ පාලම් සහ ඊරියගම පාරේ රේන්දය.

ආර්. පැස්විත්,

ආණ්ඩුවේ ඒජන්තවරුන්ගෙන් වෙනුවට.

වර්ෂ 1901 ක්වූ පෙබ්වාරි මස 6 වෙනි දින මහනුවර කවිචේරියේදීය.

NOTICE is hereby given that on Monday, February 11, 1901, at 2 P.M., will be put up for re-sale at the Kurunegala Kacheheri, at the risk of the original purchasers, any of the under-mentioned Arrack and Toll Rents of the North-Western Province from March 1 to December 31, 1901, the original purchasers of which may have failed on or before that date to pay the instalment for the month of January, 1901.

The purchasers at the re-sale will be required to deposit one-tenth of the purchase amount on the day of sale.

Further conditions will be read and explained on the day of sale.

Arrack Rent.

Seven Korales.

Bridges.

- 1. Mettibokka, at or near the bridge near 13th mile-post from Kandy.
2. Deduru-oya, on Kurunegala-Puttalam road.
3. Deduru-oya, on Kurunegala-Dambulla road.

- 4. Dodangaslanda.
- 5. Maguru-oya, on Kurunegala-Giriulla road.
- 6. Maguru-oya, on Kurunegala-Puttalam road.
- 7. Dodangaslanda.

Roads.

- 8. Kurunegala-Polgahawela at Polgahawela, at or near the 47th milepost from Colombo or 11th milepost from Kurunegala.
- 9. Kurunegala-Kandy, at Mallowapitiya.

Kurunegala Kachcheri,
February 1, 1901.

F. C. FISHER,
Government Agent.

වෛ 1901 ක්වු මාර්තු මස 1 වෙනි දින සිට දෙසැම්බර් මස 31 වෙනි දින දක්වා යන කාලය ඇතුලත වෙති පහත සඳහන්වෙන යම් වගකී දිසාවේ අරක්කු සහ පාලම් සහ පාරේ රේන්දකට ඒවා ගනුලැබූ පළමු ගැනුම්කාරයෝ විසින් වෛ 1901 ක්වු ජනවාරි මාසයට කොටස්වශයෙන් ගෙවිය යුතු මාස්වුදල වෛ 1901 ක්වු පෙබරවාරි මස 11 වෙනි දින නොහොත් ඊට ප්‍රථම යන ගෙවත්ව නොගෙදුනොත් එසේ ගෙවත්ව නොගෙදුන රේන්ද පළමු ගැනුම්කාරයින්ගේ අලාභයට එකී පෙබරවාරි මස 11 වෙනි සඳුදා පස්වරු දෙකට කුරුනෑගල කම්මේරියේදී නැවත විකුනත්ව යෙදෙන බව මෙයින් දැනුම්දුන්නා ඇත.

විකිනීමේ දිනෙදී නැවත විකිනීමේ ගැනුම්කාරයා විසින් ඉල්ලනලද මුදලෙන් දහයෙන් කොටසක් කම්මේරියේ බැඳී ගනුයි.

වැඩිදුර කොන්දේසි විකිනීමේ දිනෙදී කියවා ගත් රැම්කර දෙකවා ඇත.

අරක්කු රේන්ද.

කන්කෝරලේ අරක්කු රේන්දය.

පාලම් රේන්දය.

- 1. නුවර පාරේ මැව්වෙහෙණ පාලම් රේන්දපොල, නුවර පාරේ 13^{වන} කනුවල පාලම් හෝ ඒ අසල.

- 2. කුරුනෑගල පුත්තලමි පාරේ නිවෙහ දුදුරුමියේ පාලම් රේන්දපල.
- 3. කුරුනෑගල දඹුල්ල පාරේ නිවෙහ දුදුරුමියේ පාලම් රේන්දපල.
- 4. දොඩන්ගස්ලත්දේ පාලම් රේන්දපල.
- 5. කුරුනෑගල හිරිපුල්ලපාරේ මඟු රැමිය.
- 6. කුරුනෑගල පුත්තලමි පාරේ නිවෙහ මඟුරුමියේ පාලම් රේන්දපල.
- 7. දොඩන්ගස්ලත්දේ.

පාරේ රේන්ද.

- 8. පොල්ගහවෙල කුරුනෑගල පාරේ පොල්ගහවෙල පාරේ රේන්දපල, කොළඹ පාරේ 47^{වන} කනුව ගාමා හෝ කුරුනෑගල පාරේ 11^{වන} කනුව ගාමා.
- 9. කුරුනෑගල නුවරපාරේ මල්ලව රේන්දපල.

ඇප. සී. පිහර්,

වගකී දිසාවේ ආණ්ඩුවේ ඒජන්තලත්තාන්යේය.

වෛ 1901 ක්වු පෙබරවාරි මස 1 වෙනි දින කුරුනෑගල කම්මේරියේදීය.

NOTICE is hereby given that on Thursday, February 21, 1901, at 2 P.M., will be put up for re-sale at the Anuradhapura Kachcheri, at the risk of the original purchaser, the Arrack Rent of the North-Central Province, if the original purchaser has not before that date paid up and settled the first instalment due for the month of January, 1901.

The purchaser at the re-sale will be required to deposit an amount equal to one month's rent in cash on the day of sale.

Further conditions will be read and explained on the day of sale.

HARRY E. BEVEN,
for Government Agent.

Anuradhapura Kachcheri,
January 31, 1901.

MISCELLANEOUS NOTICES.

OFFERS will be received by the Assistant Conservator of Forests, Hill Reserves, Nuwara Eliya, on or before February 28, 1901, for the firewood in the following block.

Tenders should state a rate per cubic yard. All wood to be cut and removed at the expense of the purchaser of the firewood with as little damage as possible to the surrounding forest.

Tenders are subject to the approval of Conservator of Forests, Colombo, who does not bind himself to accept the highest or any tender.

Block No. 5.

About 50 acres above Aldourie estate and close to Glenlyon and Holmwood estates in Agrapatnas. Estimated quantity 4,000 cubic yards, more or less.

For further particulars apply to the Assistant Conservator of Forests, Hill Reserves, Nuwara Eliya.

H. R. SPENCE,
Assistant Conservator of Forests,
Hill Reserves.

Assistant Conservator's Office,
Nuwara Eliya, February 1, 1901.

වෛ 1901 ක්වු පෙබරවාරි මස 1 වෙනි දින සිට දෙසැම්බර් මස 31 වෙනි දින දක්වා යන කාලය ඇතුලත වෙති පහත සඳහන්වෙන යම් වගකී දිසාවේ අරක්කු සහ පාලම් සහ පාරේ රේන්දකට ඒවා ගනුලැබූ පළමු ගැනුම්කාරයෝ විසින් වෛ 1901 ක්වු ජනවාරි මාසයට කොටස්වශයෙන් ගෙවිය යුතු මාස්වුදල වෛ 1901 ක්වු පෙබරවාරි මස 11 වෙනි දින නොහොත් ඊට ප්‍රථම යන ගෙවත්ව නොගෙදුනොත් එසේ ගෙවත්ව නොගෙදුන රේන්ද පළමු ගැනුම්කාරයින්ගේ අලාභයට එකී පෙබරවාරි මස 11 වෙනි සඳුදා පස්වරු දෙකට කුරුනෑගල කම්මේරියේදී නැවත විකුනත්ව යෙදෙන බව මෙයින් දැනුම්දුන්නා ඇත.

කැලැප්පත්තලත්තාන්යේ විසින් වෛ 1901 ක්වු මෙම පෙබරවාරි මස 28 වෙනි දිනට මත්තෙන් බාරගන්නවා ඇත.

ඉල්ලුම්පත්වල කිසිවක් ජරයකට මෙපමන කියා සඳහන්කරන්න ඕනෑය. සියළුම දර මිලේට ගන්න අයගේ විදායමක් කපා කැලේට කිසි අලාභයක් නොවෙන අන්දමට අහක්කරගන්න ඕනෑය.

වැන්ඩර්පත්‍ර කොලඹ මහකැලැප්පත්තලත්තාන්යේ කැමැත්තට යටත්වෙන්න ඕනෑවන් ඇර ලත් නාන්යේ වැඩි වැන්ඩරයක් හෝ කිසිම වැන්ඩරයක් බාරගන්න බැඳෙන්නේ නැත.

කොමිමර 5^{වන} කම්මිය.

මෙම කම්මිය ඇව්වෙහෙණ නිසන වත්තට ලබිත් අක්කර 50ක් පමණ සහ ග්ලැන්ලියන් සහ කෝමඩුඩි කියන වතුමල්ලට ලබිත්ය. එම කම්මියේ ඇප්මිමේන්තු කරලා නිවෙහ දර ජර ගත ක කිසිවක් ජර 4,000ක්ය. මේ ගැන වැඩිදුර කාරකා නුවරමලියේ කැලැප්පත්තලත්තාන්යේදී දැනගන්න පුළුවනි.

එම්. ආර්. සපාන්ස්,

නුවරමලියේ කැලැප්පත්තලත්තාන්යේය.

වෛ 1901 ක්වු පෙබරවාරි මස 1 වෙනි දින නුවරමලියේ කැලැප්පත්තලත්තාන්යේ කන්කෝරුවේදීය.

SEALED tenders are invited from persons willing to contract for felling 189 ebony trees in Kitulutu Block between 80th and 82nd mileposts, Kandy-Trincomalee road, Compartment Nos. 9, 10, 11, and 12, and for transporting and delivering at the Trincomalee Depôt during 1901.

A deposit of Rs. 150 should be made as security.

Tenderers should state the rate per ton of ebony delivered at the Trincomalee Depôt.

No tender will be accepted unless a deposit of Rs. 50 is made at the time of tender. A receipt thereof should accompany the tender.

All alterations and erasures in tenders should bear the initials of the tenderers, otherwise the tenders will be treated as informal and rejected.

In case a tender has been accepted, the tenderer will be noticed to appear within ten days and to furnish the necessary security in cash, and two solvent sureties, each to the amount of Rs. 300, certified by a principal headman; and if the tenderer fails within the time allowed to sign the necessary contract and to furnish the required security and sureties, his *bona fide* deposit will be forfeited to the Crown, and the next tenderer will be called upon to enter into the contract and to sign the same within ten days' notice.

On perfecting the contract the other tenderers' deposits will be released.

Tenders will be received by the Assistant Conservator of Forests, North-Eastern Circle, Trincomalee, up to 12 o'clock noon on Friday, February 22, 1901.

The Assistant Conservator reserves to himself the right, without question, to accept or to reject all or any tender, or to give a portion of the tender and to fix the amount of security and surety.

A. M. WALKER,
Assistant Conservator of Forests,
North-Eastern Circle.

Trincomalee,
February 5, 1901.

கண்டியிலிருந்து திரிகோணமலைக்கு வரும் ரோட்டில் 80 ம் 82 ம் கட்டைகளுக்கிடையிலுள்ள கித்துலூத்துக் காட்டில் 9 ம் 10 ம் 11 ம் 12 ம் பிரிவுக் கண்டங்களிலிருந்து 189 கருங்காலி மரம் 1901 ம் ஆண்டில் வெட்டி அப்புறப்படுத்தித் திரிகோணமலை மரப்பட்டடையிற் கொண்டுவந்து கொடுக்க ஒப்பந்தஞ்செய்துகொள்ள விருப்பமுள்ளவர்களின் கேள்விப் பத்திரங்களேற்றுக் கொள்ளப்படும்.

ரூபாய் 150 பிணையாகக் கட்டவேண்டும்.

திரிகோணமலை மரப்பட்டடையிற் கொண்டுவந்து கொடுக்கப்படும் ஒரு டன் கிறையுள்ள கருங்காலி மரத்துக்கு வீதயின்னதென்று கேட்கவேண்டும்.

கேள்விப்பத்திரம் கொடுக்கும் நேரத்தில் ரூபாய் 50 பிணையாகக் கட்டி அதின் பற்றுத்தண்டைக் கேள்விப் பத்திரத்துடன் அனுப்பி வைத்தால் அல்லாது ஏதொரு கேள்விப்பத்திரமு மேற்றுக்கொள்ளப்படமாட்டாது.

கேள்விப்பத்திரத்தில் பிழைகள் திருத்தப்படுகியிடங்கள் ஒப்பந்தக்காரனின் கையொப்பம் பெற்றிருக்கவேண்டும்—அல்லாவிடில் கேள்விப்பத்திரம் சரியல்ல என்று தள்ளப்படும்.

ஒரு கேள்வி ஏற்றுக்கொள்ளப்பட்டால் கேள்விக்காரனை பத்து நாட்களுக்குள் தெரிப்பட்டு வேண்டிய காசுப் பிணையும் பெரிய தலைமைக்காரனால் எழுத்தில் நிச்சயப்படுத்தப்பட்ட ஒவ்வொருவர் ரூபாய் 300 ல் பெறுமதியுள்ள இரண்டு சரீரப் பிணையும் கொடுக்கும் படி அறிவித்தல் செய்யப்படும். விடப்பட்ட காலத்தின்குள் தேள்வையான பிணையும் சரீரப்பிணையும் கொடுத்து ஒப்பந்தத்தில் கையொப்பம் வைக்கத் தவறுக் காலம் கட்டிய பணம் பறிமுதலாக்கப்பட்டு அடுத்தக் கேள்விக்காரனை பத்து நாட்களுக்குள் வந்து கொந்திரத்தில் எழுதப்படவும அதில் கையொப்பம் வைக்கும்படியு மறிவித்தல் செய்யப்படும்.

கொந்திரத்தில் கையொப்பம் வைத்ததின் பின் மற் றக் கேள்விக்காரர் கட்டிய பணம் திருப்பிக் கொடுத் துப்போடப்படும்.

1901 ம் ஆண்டு மார்ச்சு 22 ன் தேதியாகிய வெள்ளிக்கிழமை பகல் 12 மணி மட்டும் திருகோணமலை வடகிழக்குப்பகுதி உதவிக் காட்டுத்தியோகஸ்தரால் கேள்விக்கொடுக்கவேண்டுகோள் எழுப்பப்படும்.

எல்லாக் கேள்விகளை அல்லாது ஏதொரு கேள்வியை ஏற்றுக்கொள்ளுகிறதும் தள்ளுகிறதும் அல்லாது ஒரு பகுதிக்கேள்வியைக் கொடுத்து அதற்குத்தக்க பிணையும் சரீரப் பிணையும் நியமிக்கிறதமாகிய உரித்து உதவிக் காட்டுத்தியோகஸ்தருக்குண்டு.

ஏ. எம். வாக்கர்,
வடகிழக்குப்பகுதி காட்டுத்தியோகஸ்தர்.

திரிகோணமலை,

1901 ம் ஆண்டு மார்ச்சு 5 ன் உ.

THE Government Agent, North-Central Province, Anuradhapura, will until the 18th instant, at noon, receive sealed tenders for the rights to collect the following forest produce during 1901, and should no tender be accepted will on 18 instant, at 1 P.M., put up such rights to public auction at the Kachcheri, Anuradhapura. The rights will be sold separately for the released area of the following palatas:—

- (1) Nuwaragam palata.
- (2) Kalagam palata.
- (3) Hurulu palata.

1. The right to collect honey and wax.
2. The right to collect ranawara wempadam bark.
3. The right to collect nux vomica and iluppai or mi seed.
4. The right to collect chiretta, binkohomba, or nilla vembu.
5. The right to collect tirikondal or ehala bark.

Further particulars can be obtained on application to the Government Agent, North-Central Province, Anuradhapura.

Anuradhapura Kachcheri,
February 5, 1901.

L. W. BOOTH,
Government Agent.

1901-ஆண்டு ஏப்ரல் 18-ஆம் திகதி காலை 12 மணிக்கு முன்பாக அனுராதபுரம் கச்சேரிக்குள்ளேயுள்ள கீழ்க்கண்ட பகுதிகளில் காட்டுத்தியோகஸ்தரால் கொடுக்கவேண்டுகோள் எழுப்பப்படும். (1) நுவரகம் பாலா, (2) கலகம் பாலா, (3) ஹுலு பாலா. 1. தேயிலை மற்றும் மெழுகு சேகரிக்க உரிமை. 2. ரனாவரா வெம்படம் தோலு சேகரிக்க உரிமை. 3. நுகர்வோடு மற்றும் இலுப்பை அல்லது மி விதை சேகரிக்க உரிமை. 4. சிரெட்டா, பின்கொம்பா, அல்லது நில்லா வெம்பு சேகரிக்க உரிமை. 5. திரிகண்டல் அல்லது ஏலா தோலு சேகரிக்க உரிமை. மேலும் தகவல்களை அறிய விரும்பினால் அனுராதபுரம் கச்சேரிக்கு அளிப்பது உரிமை.

1. ஹுலு பாலா.
2. கலகம் பாலா.
3. நுவரகம் பாலா.

1. நுவரகம் பாலா பகுதியில் தேயிலை மற்றும் மெழுகு சேகரிக்க உரிமை.
2. ரனாவரா வெம்படம் பகுதியில் தேயிலை மற்றும் மெழுகு சேகரிக்க உரிமை.
3. நுகர்வோடு பகுதியில் நுகர்வோடு மற்றும் இலுப்பை அல்லது மி விதை சேகரிக்க உரிமை.
4. சிரெட்டா பகுதியில் சிரெட்டா, பின்கொம்பா, அல்லது நில்லா வெம்பு சேகரிக்க உரிமை.
5. திரிகண்டல் பகுதியில் திரிகண்டல் அல்லது ஏலா தோலு சேகரிக்க உரிமை.

மேலும் தகவல்களை அறிய விரும்பினால் அனுராதபுரம் கச்சேரிக்கு அளிப்பது உரிமை.

ஏ. எம். வாக்கர்,
அனுராதபுரம் கச்சேரி.

1901-ஆண்டு பிப்ரவரி 5-ஆம் திகதி காலை 12 மணிக்கு முன்பாக அனுராதபுரம் கச்சேரிக்குள்ளேயுள்ள கீழ்க்கண்ட பகுதிகளில் காட்டுத்தியோகஸ்தரால் கொடுக்கவேண்டுகோள் எழுப்பப்படும்.

வடமத்திய மாகாணத்த அராசாட்சி ஏசண்டு 1901 ம் ஆண்டில் பின்வரும் காட்டு வருமானங்களைச் சேர்ப்பதற்குக் கேள்விகளை 1901 ம் ஆண்டு மாகாணம் 18 ந்திகதி மத்தியானம் வரைக்கும் பற்றிக்கொண்டு, அக் கேள்விகளில் யாதாமொன்றை யேற்றுக்கொள்ளாவிடில் 1901 ம் ஆண்டு மாகாணம் 18 ந்திகதி பிற்பகல் 2 மணிக்கு அக்காட்டு வருமானங்களைச் சேர்க்கும் தத்துவங்களை அநுராசபுரக் கச்சேரியில் பிரசித்த ஏலத்தால் விற்றார்.

பின்வரும் பளாத்தைகட்டு அராசாட்சி ஏசண்டிலினுடைய மேற்பார்வைக்குக் கீளிருக்கும்பகுதிகளில் காட்டு வருமானங்களைச் சேர்க்கும் தத்துவங்கள் வெவ்வேறையாக விற்றபபும்.

- (1) றவரகம்பளாத்தை.
- (2) கலகம்பளாத்தை.
- (3) குருகுப்பளாத்தை.

1. தேன், மெருகு, எடுக்கும் தத்துவம்.
2. நவறப்படடை, வேம்படம்படடை எடுக்கும் தத்துவம்.
3. காஞ்சூரங்கொட்டை, இலுப்பைக்கொட்டை எடுக்கும் தத்துவம்.

4. சிரட்டை, நிலவேம்பு எடுக்கும் தத்துவம்.
5. திரிக்கொண்டல் எடுக்கும் தத்துவம்.

அநுராசபுரம் அராசாட்சி ஏசண்டிவிடம் இன்னும் விபரங்கள் கேட்டறிந்துகொள்ளலாம்.

எல் டபிளியு. ஸ்த்,
அராசாட்சி ஏசண்டு.

அநுராசபுரக் கச்சேரி,
1901 ம் ஆண்டு மாகாணம் 5 ந்து.

WHEREAS rinderpest has broken out at Landupita in Palle Gampaha korale of Uda Hewaheta division, in the Nuwara Eliya District, Central Province, it is hereby declared that the village of Landupita—bounded as follows—is an infected area in terms of the 3rd clause of Ordinance No. 9 of 1891.

This declaration is to take effect from this date.

Boundaries of Landupita.

North.—Karandeketiya.

South.—Kandapola-Padiapellella road.

East.—Road from High Forest to Kurundu-oya.

West.—Bilihul-oya.

F. M. DE C. SHORT,
Assistant Government Agent.

Nuwara Eliya Kachcheri,
February 4, 1901.